

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2009

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
2008 නොවැම්බර් 6

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2009

2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යටතේ,
රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව 2008-2011 (4,5 සහ 6 වගන්තිවලට අනුකූලව) සහ
අයවැය, ආර්ථික හා රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ - 2009 (7,8 සහ 9 වගන්තිවලට අනුකූලව)
ගරු මුදල් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

පටුන

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත

වගකිව යුතු රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතියේ අභිමතාර්ථ	07
මුදල් අමාත්‍යතුමා විසින් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු වාර්තා	08
අනුකූලතාවය-2008	09

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව 2008-2011

මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය	12
රාජ්‍ය මූල්‍ය උපාය මාර්ගයන්හි මධ්‍ය කාලීන ප්‍රමුඛතාවයන්	17
සමස්ථ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් ලෙස සැලකෙන ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ක්‍රියා මාර්ග	17
මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සහ අපේක්ෂිත ප්‍රතිඵල	18

අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2009

ආර්ථිකය පිළිබඳ සමාලෝචනයක්	
අභියෝගයන් හමුවේ තිරසාර ආර්ථික වර්ධනයක්	22
කෘෂිකාර්මික අංශයේ ශක්තිමත් වර්ධනය	22
අභියෝග හමුවේ කර්මාන්ත අංශයේ මධ්‍යස්ථ වර්ධනයක්	24
සේවා අංශයේ ස්ථායී කාර්ය සාධනයක්	24
රැකියා විසුකෑම අඩුවීමේ ප්‍රවණතාවයක්	25
උද්ධමනය සැලකිය යුතු මට්ටමක පවතී	26
වෙළෙඳ හා ජංගම ගිණුමේ හිඟය	26
අඛණ්ඩව ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය	27
රාජ්‍ය මූල්‍ය උපනතීන් (2008 ජනවාරි- සැප්තැම්බර්)	27
අයවැය තත්ත්වය (2008 ජනවාරි- සැප්තැම්බර්)	28
රාජ්‍ය ආදායම (2008 ජනවාරි-සැප්තැම්බර්)	30
රාජ්‍ය ආදායමේ විචලනා විශ්ලේෂණය (2008 ජනවාරි-සැප්තැම්බර්)	31
ආදායම් බදුවල ඉහළ වර්ධනයක්	31
නිෂ්පාදන/සුරාබදු ආදායමේ ආන්තික වර්ධනයක්	33
එකතු කළ අගය මත බදු ආදායමේ මධ්‍යස්ථ වර්ධනයක් (වැට්)	34
ආනයන බදු ආදායමේ සාමාන්‍ය වර්ධනයක්	35
විශේෂ භාණ්ඩ බද්ද	36
අනෙකුත් ආදායම්වල අඛණ්ඩ වර්ධනයක්	37
අනෙකුත් බදු වල වෙනස්කම්	37
බදු නොවන ආදායමේ ක්‍රියාකාරීත්වය	38
රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීමේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයන්	39
වියදම් මත පීඩනය	39
ඉහළ පොළී අනුපාත	40
රජයේ වියදම් පිළිබඳ විචලනා විශ්ලේෂණය (2008-ජනවාරි-සැප්තැම්බර්)	41

ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය	42
සමාජයේ ජීවිතවට පහසුවෙන් ගොදුරුවන ජනකොටස් සඳහා සුභසාධන සහ සුරැකුම් පහසුකම්	43
අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම	44
ආපදා කළමනාකරණයට මූලාරම්භයන්	45
කෘෂි කර්මාන්තය සඳහා සහාය	45
ගුණාත්මක අධ්‍යාපනයකට ප්‍රවේශයක්	46
ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් කරා වූ ප්‍රවේශයන්	46
විදුලිබල හා බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා මහාපරිමාණ විදුලිබල ව්‍යාපෘති	47
වරායන් සංවර්ධනය සඳහා දරන ලද ප්‍රයත්න	47
මාර්ග සංවර්ධනය සඳහා ඉහළ ආයෝජනයක්	47
ජලසම්පාදන හා සනීපාරක්ෂක සේවා ව්‍යාප්ත කිරීම	48
පොදු ප්‍රවාහන පහසුකම්වල වැඩි දියුණුවක්	48
බහු කාර්ය වාරිමාර්ග යෝජනා ක්‍රම	48
2006 අංක 47 දරන සහ 2007 අංක 61 දරන විසර්ජන පනත්වල 6 වැනි වගන්තිය යටතේ ලබා දුන් ප්‍රතිපාදන	49

විදේශ ආධාර

විදේශ ආධාර එකඟතාවයන්	59
ගිවිසුම්ගත එහෙත් නිදහස් කර නොමැති ශේෂයන්	62
විදේශ ආධාර උපයෝජනය	63
විදේශ ණය ගෙවීම්	64
හැකියා වර්ධනය අරමුණු කොට ගත් තාක්ෂණික සහයෝගීතාවය	64

භාණ්ඩාගාර මෙහෙයුම්

රාජ්‍ය මුදල් ක්‍රියාකාරිත්වය	65
අනුමත සීමාවන් තුළ රාජ්‍ය ණය කළමනාකරණය	65
2009 අයවැය ඇස්තමේන්තු සඳහා පදනම	67
ප්‍රක්ශේපණ සඳහා පදනම් වූ සාධක	67
ඇස්තමේන්තුවල සංවේදීතාවය	69
රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි බලපෑමක් කළ හැකි අවදානම් සාධක	69

වගු

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව 2008-2011

1 වගුව	2007-2010 මධ්‍යකාලීන සාර්ව මූල්‍ය ක්‍රියාරාමුව	12
2 වගුව	සාර්ව ආර්ථික තත්ත්වයේ සාරාංශය	16
3 වගුව	ප්‍රතිශෝධිත මධ්‍යකාලීන සාර්ව මූල්‍ය ක්‍රියා රාමුව (2008-2011)	18
4 වගුව	මධ්‍යකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය ක්‍රියා රාමුව (2008-2011)	19

අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2009		
1 වගුව	2008 දී වාර්තාගත ඉහළ වී නිෂ්පාදනය	23
2 වගුව	සේවා අංශයේ පුළුල්වීම පිළිබඳ තෝරාගත් දර්ශක	25
3 වගුව	රැකියා විසුක්තිය අඩුවීමේ නැඹුරුවක්	25
4 වගුව	ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය	26
5 වගුව	අයවැය සාරාංශය (ජනවාරි-සැප්තැම්බර්) දක්වා	29
6 වගුව	ආදායම් බදු ක්‍රියාකාරීත්වය (ජනවාරි සිට සැප්තැම්බර්)	32
7 වගුව	නිෂ්පාදන බදු කාර්ය සාධනය (ජනවාරි සිට සැප්තැම්බර්)	33
8 වගුව	දුම්වැටි නිෂ්පාදන බදු අනුපාත වෙනස් කිරීම්	34
9 වගුව	ඇස්තමේන්තුගත නිෂ්පාදන බදු ආදායමේ පහළ යාම (2008 ජනවාරි - සැප්තැම්බර්)	34
10 වගුව	එකතු කළ අගය මත බදු එකතු කිරීම (2008 ජනවාරි-සැප්තැම්බර්)	34
11 වගුව	ඇස්තමේන්තුගත එකතු කළ අගය මත බදු ආදායමේ පහළ යාම (2008 ජනවාරි - සැප්තැම්බර්)	35
12 වගුව	විවිධ අංශයන්ට ලබා දෙන ලද ආනයන බදු සහන වෙනුවෙන් අහිමි වූ ආදායම (2008 ජනවාරි - සැප්තැම්බර්)	35
13 වගුව	ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ප්‍රධාන වෙළෙඳ ගිවිසුම් හරහා ලබා දෙන ලද බදු සහන හේතුවෙන් අහිමි වූ ඇස්තමේන්තු කරන ලද ආනයන බදු (2008 ජනවාරි-අගෝස්තු)	36
14 වගුව	ජීවන වියදම පහත හෙළීම සඳහා පනවන ලද විශේෂ භාණ්ඩ බද්ද හේතු කොට ගෙන 2008 ජනවාරි සිට අගෝස්තු කාල පරිච්ඡේදය තුළ සිදු වූ ආදායම් අහිමි වීම	36
15 වගුව	දේශීය බැංකු තෙල් මිල ගණන් ගැලපීම-2007/2008 (ලීටරයකට රු.)	39
16 වගුව	රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම්	40
17 වගුව	ඵලදා අනුපාතයේ හැසිරීම - 2008	40
18 වගුව	ගම නැඟුම	42
19 වගුව	මග නැඟුම- ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන	43
20 වගුව	සුභසාධන ගෙවීම් සහ සහනාධාර	44
21 වගුව	ත්‍රිකුණාමලය සහ මඩකලපු දිස්ත්‍රික්කවල නැවත පදිංචි කිරීම	45
22 වගුව	පොහොර සහනාධාරය - වී වගාව	45
23 වගුව	මාර්ග සඳහා ආයෝජන	47
24 වගුව	2007.10.16 සිට 2007.12.31 දක්වා ලබා දී ඇති ප්‍රතිපාදන	49
25 වගුව	2008.01.01 සිට 2008.09.30 දක්වා ලබා දී ඇති ප්‍රතිපාදන	54
26 වගුව	පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පරිපූරක ඇස්තමේන්තු (2008 ජනවාරි-සැප්තැම්බර්)	58
27 වගුව	එකඟතාවයන් පළකෙරුණු විදේශ ආධාර (ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා)	59
28 වගුව	2008.01.01 සිට 2008.09.30 දක්වා කාලය තුළ ලබා දීමට එකඟ වී ඇති විදේශ ආධාර	60
29 වගුව	2008.09.30 වන විට එකඟවී ඇති ඉදිරියේදී උපයෝජනයට ඇති ශේෂය- අංශමය වශයෙන්	62
30 වගුව	විදේශ ආධාර උපයෝජනය	63
31 වගුව	උපයෝජන අනුපාත සැසඳීම	64
32 වගුව	රජයේ මුදල් ප්‍රවාහ මෙහෙයුම් ප්‍රකාශය (2007/2008 ජන-සැප්)	65
33 වගුව	2008 ජූනි වන විට භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද බැංකු ඇපකරවල සාරාංශය	66

රූප සටහන්

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව 2008-2011

1 රූප සටහන	වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිවෙමින් / ණය සේවාකරණය සඳහා වැඩි මුදලක් යොදවමින්	14
2 රූප සටහන	බණිප් තෙල් ආනයනය මත වැය	15

අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2009

1 රූප සටහන	අස්ථායී වාතාවරණයක් තුළ වුවද ශක්තිමත් ආර්ථික වර්ධනයක්	22
2 රූප සටහන	මතුපිට සහ මූලික උද්ධමනය (න.කො.පා.මි.ද.)	26
3 රූප සටහන	බදු ආදායමේ සංයුතිය	30
4 රූප සටහන	ආදායම් බදු ප්‍රගතිය	31
5 රූප සටහන	භාණ්ඩාගාර බිලපත් ඉපැයුම් අනුපාතය / විනිමය අනුපාතයන්ගේ වෙනස්වීම්	40
6 රූප සටහන	ආධාර එකඟතාවයන් (2008 ජනවාරි අගෝස්තු දක්වා)	60
7 රූප සටහන	විදේශ ආධාර උපයෝජනය (2008 ජනවාරි සැප්තැම්බර් දක්වා)	64
		71-80

**ඇමුණුම I
සාර්ව ආර්ථික දත්ත**

ඇමුණුම II	81-88
ආදායම් ඇස්තමේන්තු සඳහා උපකල්පන	

2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත

වගකීව යුතු රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතියේ අභිමතාර්ථ

මෙම පනතේ අරමුණ වන්නේ වගකීම් සහගත මූල්‍ය කළමනාකරණයක් මත පදනම්ව රජයේ මූල්‍ය ක්‍රමෝපාය පදනම් වී ඇති බවට සහතිකවීම සහ මූල්‍ය ප්‍රතිපත්තිය සහ එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය මනාව සමීක්ෂණය කිරීමට මහජනතාවට පහසුකම් සැලසීමයි.

2006 වසර අවසාන වන විට අයවැය හිඟය, ඇස්තමේන්තු කළ ද.දේ.නි න් සියයට 5 ක් නොඉක්මවන බවට සහ එම මට්ටම ඉන්පසු දිගටම පවත්වා ගෙන යාම මඟින් රාජ්‍ය ණය පාලනය කළ හැකි මට්ටමකට අඩු කර ගැනීම.

රජයට මුහුණ පෑමට සිදුවන මූල්‍යමය අවදානම්, වෙනස් වන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දුරදර්ශී ලෙස කළමනාකරණය කිරීම.

රාජ්‍ය ණය අධිකතර මට්ටම්වලට ඉහළ නොනගින පරිදි වියදම් සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම.

අනාගතයේදී, බදු අනුපාත ස්ථායී සහ කල් තබා අනුමාන කළ හැකි මට්ටම්වලට අනුකූල වන ලෙස වියදම හා බදු අය කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම

ඇපවීම ලෙස ගණන් බලන ලද මුදල් ප්‍රමාණය, පවත්නා මුදල් වර්ෂය සහ පසුගිය මුදල් වර්ෂ දෙකේ ප්‍රමාණය සමග දෙන ලද මුළු මුදලේ එකතුව, පවත්නා මුදල් වර්ෂයේ ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස වර්ෂයකට සියයට 4.5 ක් නොඉක්මවන බවට සහතික වීම.

රජයේ සමස්ථ වගකීම් (එවකට පැවති විනිමය අනුපාතවලට ගණනය කළ බාහිර ණය ද ඇතුළුව), 2006 ජනවාරි මාසයෙන් ඇරඹෙන මුදල් වර්ෂය අවසානයේ, අදාළ මුදල් වර්ෂයේ ද.දේ.නි. න් සියයට 85 ක් නොඉක්මවන බවට තහවුරු කිරීම සහ 2013 ජනවාරි මාසයෙන් ඇරඹෙන මුදල් වර්ෂය අවසානයේදී රජයේ සමස්ථ වගකීම් (එවකට පැවැති විනිමය අනුපාතයන්ට අනුව ගණනය කළ බාහිර ණය ද ඇතුළුව), අදාළ මුදල් වර්ෂයේ ඇස්තමේන්තුගත ද.දේ.නි.න් සියයට 65 ක් නොඉක්මවන බවට තහවුරු කිරීම.

රජයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී අනාගත පරම්පරා කෙරෙහි ඇති වන මූල්‍යමය බලපෑම් පිළිබඳ අවධානය යොමුකර ඇති බව තහවුරු කිරීම

මුදල් අමාත්‍යතුමා විසින් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු වාර්තා

වගන්තිය	අවශ්‍යතාවය	අවශ්‍ය අන්තර්ගතය	අනුකූලතාවය
4,5 සහ 6 වගන්ති	රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව ඉදිරිපත් කිරීම	මෙම වාර්තාවේ අරමුණ වන්නේ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායේ භාවිතය ඇගයීම සඳහා සම්මතයක් ඇති කර ගැනීම සඳහා වන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය	විසර්ජන කෙටුම්පත දෙවන වරට කියවන දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
7, 8 සහ 9 වගන්ති	අයවැය, ආර්ථික හා රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම	රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය, රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායට සාපේක්ෂව ඇගයීම සඳහා අවශ්‍ය අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව	විසර්ජන කෙටුම්පත දෙවන වරට කියවන දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
10,11 සහ 12 වගන්ති	වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම	වසරේ පළමු මාස හතරට අදාළව රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම තොරතුරු මහජනතාවට දැන ගැනීමට සැලැස්වීම සහ රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායට සාපේක්ෂව ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇගයීමක් සිදු කිරීමට හැකියාවක් ලබාදීම සඳහා වන, වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව	අදාළ වර්ෂයේ ජුනි මස අවසාන දිනට හෝ විසර්ජන පනත සම්මත වීමෙන් මාස 6 ක් ඉක්ම යාමට පෙර යන කාල පරිච්ඡේද දෙකෙන් පසුව එළඹෙන දිනට ප්‍රථම, සෑම වසරකම නිකුත් කළ යුතුය. එම නිකුත් කිරීමේ දින සිට සති දෙකක කාලයක් තුළ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
13, 14 සහ 15 වගන්ති	අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම (වාර්ෂික වාර්තාව)	පවත්නා වසරට අදාළව රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම තොරතුරු මහජනතාවට දැන ගැනීමට සැලැස්වීම සහ රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායට සාපේක්ෂව ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇගයීමක් සිදු කිරීමට හැකියාවක් ලබාදීම සඳහා වන, අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශයක වර්ධනය	මුදල් වර්ෂය අවසාන වී මාස පහක් ඉක්මවා යාමට මත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මහජනතාවට නිකුත් කළ යුතුය.

අනුකූලතාවය - 2008*

- අයවැය තත්වය පිළිබඳ අවසාන වාර්තාව - මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2007 වාර්ෂික වාර්තාව වසරේ රාජ්‍ය මූල්‍ය හා ආර්ථික තත්වය පිළිබඳ වාර්තා කළ අතර, එය මැයි මස අවසානයේ මහජනතාවට නිකුත් කර, ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.
-

- වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව - 2007 වසරේ මුල් මාස හතරෙහි රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව 2007 මුල් භය මාසය තුළ ආර්ථික තත්වය පිළිබඳ වාර්තාවක් සමග මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය මගින් ජුනි මාසය අවසානය වන විට මහජනතාවට ප්‍රකාශයට පත් කර, ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
-

රාජ්‍ය කළමනාකරණ වාර්තාව, 2009 - අන්තර්ගතය :

- රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව - 2008 - 2011, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ඉදිරිපත් කරන මෙම වාර්තාවේ සමස්ත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී වැදගත් ලෙස සලකනු ලබන පුළුල් ප්‍රමුඛතා ක්‍රමෝපායන් සහ මූලික රාජ්‍ය මූල්‍ය මිණුම් දක්වමින්, 2008 - 2011 රජයේ මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය පෙන්නුම් කෙරේ. විසර්ජන කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.
-

- අයවැය, ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය තත්ව පිළිබඳ වාර්තාව 2009 - මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය - රජයේ ආදායම, වියදම, ණය ගැනුම්, ද.දේ.නි. පාරිභෝගික මිල ගණන් යනාදියේ ඇස්තමේන්තු ඇතුළත්ව, රජයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය, රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය හා සැසඳීමේදී පදනම, අයවැය ආර්ථික හා රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාව මගින් සපයනු ලැබේ. විසර්ජන කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.
-

* මෙම වාර්තාවෙහි, රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව 2008 - 2011 සහ අයවැය ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව - 2009, අන්තර්ගත වේ.

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව

2008 - 2011

මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය

2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 4 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද 2008 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් පරිදි 2007-2010 මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් පරිදි 2007 - 2010 මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය උපාය මාර්ග කුළ, දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 2007 වර්ෂයේදී සියයට 6.7 ක් සහ 2010 වසර වන විට එය සියයට 8.5 දක්වා ද වැඩිකර ගැනීම අපේක්ෂා කෙරිණි. දේශීයව හා ජාත්‍යන්තරව ස්ථාවර ආර්ථික තත්ත්වයන් පවතිනු ඇතැයි සහ ප්‍රාදේශීය වශයෙන් පැතිරී ගිය නිෂ්පාදනය මෙන්ම රැකියා අවස්ථා වැඩිවීම ඒ අනුව සිදුවේ යැයි උපකල්පනය කරමින් මෙම ඉලක්කයන් ඇස්තමේන්තු කරන ලදී. ඒ අතරම විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනයේ සැපයුම් සම්බන්ධ ක්‍රියාවලියේ පවත්නා අවහිරතාවයන් ඉවත් කිරීම තුළින් මෙන්ම අධික මුදල් සැපයුම පාලනය කිරීම මගින් ඉල්ලුම් පීඩන අවම කිරීම සහ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම තුළින් සැපයුම වැඩි කිරීම මගින් උද්ධමනය 2007 වසරේදී

සියයට 12.9 දක්වා අඩු කර ගැනීමටත් 2010 වසර වන විට එය ක්‍රමානුකූලව සියයට 7 දක්වා අඩු කිරීමටත් අපේක්ෂා කෙරිණි. එකතු කළ අගයන් යුත් අපනයන දිරි ගැන්වීම තුළින් අපනයන ඉපැයීම විවිධාංගීකරණය කිරීමත්, සම්ප්‍රදායික නොවන අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොලවල් සොයා ගැනීමත්, ලෝක රැකියා වෙළෙඳපොලට අවශ්‍ය තරගකාරීත්වයකින් යුත් වෘත්තීය මට්ටමින් ඉහළ ශ්‍රම බලකායක් ඇති කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තින් ක්‍රියාවට නැගීම තුළින් විදේශ සේවා නියුක්තියන්ගේ ලැබෙන ප්‍රේෂණ ඉහළ නැංවීමටත්, විදේශ සෘජු ආයෝජන වැඩි කිරීමක් මගින් මාස 3 ක ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩනැගීමත් ගෙවුම් ශේෂය සම්බන්ධ ප්‍රධාන අරමුණු විය. රාජ්‍ය මූල්‍ය ගැලපීම් වල අරමුණ වූයේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමෙන් සහ වර්තන වියදම් තාර්කිකරණය කිරීමෙන් 2008 වසරේදී සියයට 0.8 ආදායම් අතිරික්තයක් ලබා කර ගැනීමත්, 2010 වන විට සියයට 2.3 පමණ අතිරික්තයක් දක්වා වැඩි කර ගැනීමත්ය.

1 වගුව

2007-2010 මධ්‍ය කාලීන සාර්ව මූල්‍ය ක්‍රියාරාමුව
(රාජ්‍ය කළමනාකරණ වාර්තාව - 2008 අනුව)

දර්ශකය	ප්‍රක්ෂේපන**			
	2007*	2008*	2009	2010
වෙළෙඳපොල මිල මත පදනම් වූ ද.දේ.නි. (රුපියල් බිලියන)	3,548	4,176	4,903	5,772
ද.දේ.නි. වර්ධනය (%)	6.7	7.5	8.2	8.5
උද්ධමනය - ද.දේ.නි. අවධමනකය (%)	12.9	9.5	8.5	7.0
සමස්ථ ආයෝජන/ද.දේ.නි. %	29.5	31.0	32.5	33.0
පෞද්ගලික ආයෝජන/ද.දේ.නි. %	22.3	23.0	24.2	24.7
රාජ්‍ය ආයෝජන/ද.දේ.නි. %	7.2	8.0	8.3	8.3
දේශීය ඉතිරිකිරීම්/ද.දේ.නි. %	17.2	18.7	21.2	22.4
ජාතික ඉතිරිකිරීම්/ද.දේ.නි. %	23.7	26.1	28.6	29.9
අපනයන (ඇ.ඩො.මිලියන)	7,570	8,351	9,189	10,108
ආනයන (ඇ.ඩො.මිලියන)	11,485	12,813	13,879	15,043
සේවා (ඇ.ඩො.මිලියන) (ශුද්ධ)	182	46	278	314
සේවක ප්‍රේෂණ (ඇ.ඩො.මිලියන)	2,726	3,137	3,492	3,885
වර්තන ගිණුම (ඇ.ඩො.මිලියන)	-1,357	-1,477	-1,552	-1,585
වර්තන ගිණුමේ හිඟය ද.දේ.නි. %	-4.3	-4.1	-3.8	-3.4
සමස්ථ හිඟය (ඇ.ඩො.මිලියන)	450	301	349	403
දළ නිල සංචිත (ඇ.ඩො.මිලියන)	3,282	3,510	3,762	4,129
ආදායම / ද.දේ.නි. %	17.1	18.0	18.5	19.0
වියදම / ද.දේ.නි. %	23.4	24.0	24.0	23.9
ආදායම් (හිඟය / අතිරික්තය) / ද.දේ.නි. %	-0.7	0.8	1.7	2.3
සමස්ථ අයවැය හිඟය/ද.දේ.නි. % ***	6.3	6.0	5.5	4.9
රාජ්‍ය ණය/ද.දේ.නි. %	90.0	88.0	85.0	82.0
සංචිත මුදල් (%)	15.0	15.0	15.0	14.5
පුළුල් මුදල් සැපයුම (%)	19.0	16.5	16.0	15.0
පෞද්ගලික අංශය ලබාගත් ණය වර්ධනය (%)	22.0	19.1	17.0	15.3

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

* ප්‍රථම මාස 7-9 කාර්ය සාධන පදනම්ව

** සාර්ව ආර්ථික උපකල්පන පදනම්ව *** රාජ්‍ය ව්‍යවසායයන් සහ සුනාමි සම්බන්ධ පූර්ණ වශයෙන් විදේශ මූල්‍යයන් මගින් කරනු ලබන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති වියදම් ඇතුළත්ව

කෙසේ වෙතත්, 2008 වසරේදී මෙම රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය සඳහා පාදක වූ උප කල්පනයන් වෙනස් වීම නිසා ඉලක්කගත ප්‍රතිඵලයන් ලඟා කර ගැනීම අසීරු විය. 2008 දී ලෝක වෙළඳපොළේ තෙල් මිල වාර්තාගත ලෙස ඉහල ගිය අතර, එය බැරලයකට ඇ.ඩො. 147 දක්වා වැඩිවිය. 2008 මුල් මාස 9 තුළම තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්ම වූ අගයක පැවතිණි. මෙම තත්ත්වය දේශීය මිල ගණන් සහ ගෙවුම් ශේෂයට ඉතාමත් අහිතකර ලෙස බලපාන ලදී. මෙම ඉහල ජාත්‍යන්තර තෙල් මිල ගණන් හේතුවෙන් ලංකා බණිස් තෙල් සංස්ථාවට, 2008 වසරේ දෙවරක් දේශීය වෙළඳපොළේ තෙල් මිල සැලකිය යුතු මට්ටමකින් සංශෝධනය කිරීමට සිදුවිය. එහෙත් දේශීය වෙළඳපොළේ භූමිතෙල් සහ ඩීසල් මිල ගණන් තීරණය කරන ලද්දේ මුළු පිරිවැයම ආවරණය නොවන පරිදි වූ නිසා සහනාධාර කොටසක් ඇතුළත් විය. දේශීය වෙළඳපොළේ තෙල් මිල ඉහළයාම නිසා ප්‍රවාහන හා විදුලිය වැනි සේවාවන් වල පිරිවැය ඉහල ගිය අතර මෙම සේවා වලින් මුළු පිරිවැයේ ඉහල යෑම සම්පූර්ණයෙන්ම ඒවායේ ගාස්තු සංශෝධනයේදී ඇතුළත් කිරීම කළ නොහැකි බැවින් අයවැය මත අමතර පීඩනයක් එමගින් ඇතිවිණි. පොහොර මිල ගණන් තෙල් මිල ඉහල යෑම සමඟ සීඝ්‍ර ලෙස වැඩිවීම අයවැය තත්ත්වය කෙරේ තවදුරටත් අහිතකර ලෙස බලපෑවේය. අභ්‍යන්තරව අවතැන් වූවන් සඳහා මානුෂික සහන කටයුතු සඳහාද, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුහුණදීමට අවශ්‍ය ආරක්ෂක මෙහෙයුම් සඳහාද අමතර පිරිවැයක් දැරීමට සිදුවිය.

2007 අගභාගයේදී සිට ලෝක ආර්ථිකය පසුබෑමකට ලක් වෙමින් තිබිණි. ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සහ මූල්‍ය වෙළඳපොල කඩා වැටීම, ඒ හේතුවෙන් ජාත්‍යන්තර බැංකු වල ඉහළ මූල්‍ය අලාභ සිදුවීම, ණය ලබාදීම සංකෝචනය වීම (credit crunch) තිවු වීම ආදී කරුණු හේතුවෙන් බොහෝ රටවල ආයෝජනය සහ ආර්ථික වර්ධනය පහල මට්ටමකට පත්කර ඇත. බොහෝ රටවල ආර්ථික වර්ධනයේ පසුබෑම සහ ඉහල උද්ධමනය නිසා සමහර භාණ්ඩවලට ඇති ඉල්ලුම අඩුවෙමින් පවතී. මෙම තත්ත්වයන් සහ ගෝලීය තරඟකාරීත්වය ඉහල යෑම නිසා රටෙහි ප්‍රධානතම විදේශීය විනිමය ඉපයුම් මාර්ගය වන ඇගප්ති කර්මාන්තයෙහි වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩුවිය. ඒ සමඟම, ඉහල ඉන්ධන පිරිවැය හා ඒ සමඟම බැඳුණු විදුලිය, ප්‍රවාහන වියදම් ඉහල යෑම හේතුවෙන් සමස්ථ කර්මාන්ත අංශයේම වර්ධනයට බාධා එල්ල විය.

ඉන්ධන මිල සහ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රව ඉහල යෑම හේතුවෙන් උද්ධමනය ඉහලයෑම තවත් සැලකිය යුතු කරුණක් විය. ලෝක ඉල්ලුම ඉහළයෑම, වැඩිවන ඉන්ධන මිල හමුවේ සමහර ආහාර හෝග ජීව ඉන්ධන නිපදවීමට භාවිතා කිරීම, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ආහාර වෙළඳපලවල් වල පැවති සමප්‍රේක්ෂණය (speculation) දේශීය උද්ධමනය කෙරේ අහිතකර ලෙස බලපාන ලදී. ඒ

අතරම වැටුප්, විශ්‍රාම වැටුප් ඉහලයාම, ප්‍රධාන ව්‍යාපෘති මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ සංවර්ධන කටයුතු මුළු රට පුරාම සීඝ්‍රව වැඩිවීම හේතුවෙන් ඉල්ලුම් පීඩනයක් ඇතිවීම, උද්ධමන තත්ත්වයට තවදුරටත් අහිතකර ලෙස බලපාන ලදී. ඒ අතරම ලෝක තෙල් මිල ඉහල යෑම හමුවේ දේශීයව සිදු කරන ලද මිල සංශෝධනයන්ද දේශීය මිල මට්ටම් කෙරේ සැලකිය යුතු බලපෑමක් ඇතිකරන ලදී. මූල්‍ය ප්‍රතිපත්තින් දැඩි කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාවය අඩුවීම සහ පොලී අනුපාතිකයන් ඉහල යෑම 2008 වසරේදී සිදුවිය. මෙම ඉහළ උද්ධමනකාරී පීඩනයන් හමුවේ දේශීය වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් ඉහල යෑම පාලනය කිරීමට එම භාණ්ඩවලට බදු නිදහස් කිරීම් හෝ බදු අනුප්‍රමාණ අඩු මට්ටමක පවත්වා ගැනීමට රජයට සිදුවිය.

තවද, ආරක්ෂක සේවා ශක්තිමත් කිරීමට නව බඳවා ගැනීම් සිදු කිරීම, සමහර වැටුප් විෂමතා නිවැරදි කිරීම සහ පහල ශ්‍රේණිවල රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දැමීමද හේතුවෙන් අපේක්ෂිත ප්‍රමාණය අතිබවා ගිය වැටුප් වියදම් අයවැය මත අමතර පීඩනයක් ඇති කරන ලදී. ඉහල ගිය ඉන්ධන හා විදුලිබල මිල හේතුවෙන් වැඩිවූ මෙහෙයුම් වියදම් සහ ජාත්‍යන්තර වෙළඳපොළේ පොහොර මිල ඉහල යෑම හේතුවෙන් පොහොර සහනාධාරය සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීම නිසා 2008 සඳහා අපේක්ෂිත වර්තන වියදම් ඉහල යෑමක් සිදුවිය. දේශීය මූල්‍ය වෙළඳපොලෙහි පැවති ඉහළ පොලී අනුපාතිකයන් රාජ්‍ය ණය සේවා ගෙවීම් මත අහිතකර ලෙස බලපාන ලදී. මෙවන් පසුබිමක, 2008 දී වර්තන වියදම් ද.දේ.නි. යෙන් සියයට 16.1 ලෙස පුරෝකථනය කරන ලද නමුත් එය ද.දේ.නි. යෙන් සියයට 16.7 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහළ යන ආහාර මිල පාලනය කිරීම පිණිස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේදී බදු නිදහස් කිරීම රජයේ සේවකයින්ට අනුග්‍රාහක බදු අනුපාත යටතේ වාහන ආනයනය කිරීමට අවසර දීම, සිගරට් විකුණුම් අඩුවීම සහ මත්පැන් නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 2007 රාජ්‍ය ආදායම පහත වැටුණි. අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ආනයනයේදී සංයුක්ත බද්දක් පැනවීම, අනුග්‍රාහක බදු අනුපාත යටතේ රජයේ සේවකයින්ට වාහන ආනයනය සඳහා ලබාදුන් අනුග්‍රහය නැවැත්වීම, සිගරට් හා මත්පැන් වලට අදාල බදු අනුපාත සංශෝධනය කිරීම, ගුවන් තොටුපලෙහි ඇති බදු නිදහස් සාප්පු වලින් බදු රහිතව ලබාගත හැකි භාණ්ඩ සීමා කිරීම වැනි ක්‍රියා මාර්ග තුළින් ආදායමේ අඩුවීම යම් දුරකට පාලනය කිරීමට 2008 වසරේදී රජයට හැකිවිය. ලෝක වෙළඳපොළේ තෙල් මිල සහ අනිකුත් භාණ්ඩවල මිල පහත වැටීමේ ප්‍රවණතාවය තුළ සහ දේශීය සැපයුම් විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනවල ඉහලයෑම නිසා, ලෝක වෙළඳපොළේ ඉහල මිල ගණන් පැවතුණු තත්ත්වය තුළ, රජය විසින් ලබා දී තිබූ බදු සහනයන් ඉවත් කර එම බදු නැවත පැනවීමේ හැකියාවක් රජයට ඇතිවේ. එනමුත් 2008 මුල් මාස 9 තුළ රේගු සහ නිෂ්පාදන බදු


මෙන්ම වැටි බදු වල වර්ධනයේ පැවැති මන්දගාමී බව හේතුවෙන් 2008 වසරේ සමස්ථ ආදායම් වර්ධනය අඩු මට්ටමක පවතිනු ඇත. ඒ අනුව ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 2008 වසරේ ආදායම සියයට 16.1 පමණ වනු ඇතැයි අපේක්ෂිතය.

ඉහත අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2008 වසරේදී සියයට 6.5 ක වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ප්‍රධාන කෘෂිකාර්මික අපනයන හොඳ මට්ටමකින් පවතිනු ඇතැයිද, වී සහ අනිකුත් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහල මට්ටමකට ලඟාවනු ඇතැයිද අපේක්ෂිත අතර ඒ අනුව සමස්ථ කෘෂිකාර්මික අංශය සියයට 7.8 න් 2008 වසරේදී වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. යහපත් කාලගුණික තත්ත්වය සහ නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ ත්‍රස්ථවැදී ග්‍රහණයෙන් මුදා ගන්නා ප්‍රදේශවල දැනට උපයෝජනය කර නැති සම්පත් භාවිතය සඳහා අවස්ථා උදාවීම තුළින් රටෙහි ආර්ථික වර්ධනයට අමතර උත්තේජනයන් සපයනු ඇත. සේවා අංශය සියයට 6.3 න් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත අතර, දැඩි තරඟකාරීත්වය, භාණ්ඩ සඳහා ලෝක ඉල්ලුම පහත වැටීම සහ ඉහළ නිෂ්පාදන


පිරිවැය වැනි තත්ත්වයන් තුළද කර්මාන්ත අංශය සියයට 4.8 ක සාමාන්‍ය වර්ධනයක් ලඟාකර ගනු ඇතැයි බලාපොරොත්තු වේ.

අපේක්ෂිත මට්ටම්වලට වඩා වර්තන වියදම් ඉහල ගියද, රාජ්‍ය ආදායම් අඩුවුවද, රජය සංවර්ධන කටයුතු සඳහා ඇති කැපවීම පිලිබිඹු කරමින් එම කටයුතු සඳහා වැඩිපුර ප්‍රතිපාදන ලබාදීම සිදුකරන ලදී. රාජ්‍ය ආයෝජනය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 6.3 ක මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ පැවති අභියෝග මධ්‍යයේ වුවද වසර 4 ක් නොකඩවා රාජ්‍ය ආයෝජනය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 6 ට වැඩි ප්‍රමාණයක පවත්වා ගැනීම විශිෂ්ඨ වර්ධනයකි. මෙම තත්ත්වයන් තුළ 2008 වසරේ රජය විසින් බැංකු අංශයෙන් ණය ගැනීම් ද.දේ.නි. යෙන් සියයට 0.7 පමණ මට්ටමක පවත්වා ගැනීමට සිදු වූ අතර, එය 2004 වසරේදී පැවති සියයට 2.1 සිට පහත වැටීමකි. දිගු කාලීන කල් පිරීමේ කාලයක් සහිත විදේශ මූල්‍යනය පහසුකම් සහ දේශීය ආයතනික ණය ගැනීම් නිසා ඉහල රාජ්‍ය ආයෝජන මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී විය.

රූප සටහන 1



මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව




මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිලෙහි අඩුවීම තුළින් දේශීය මිල ගණන් වලට සහ ගෙවුම් තුලනයට බාහිර වශයෙන් ඇතිවිය හැකි පීඩනය 2008 වසරේ ඉදිරි කාල පරිච්ඡේදයේදී ක්‍රමයෙන් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. ඒ අතරම දේශීය නිෂ්පාදන විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිවීම නිසා සැපයුම් අංශයේ වර්ධනයක් තුළින් උද්ධමන පීඩනයන් අඩු විය හැක. කොළඹ නව පාරිභෝගික මිල දර්ශකයේ 2007 අග වන විට වූ සියයට 18.8 සිට 2008 ජූනි මාසයේදී සියයට 28.2 දක්වා වැඩි වූ අතර එය 2008 සැප්තැම්බර් වන විට 24.3 දක්වා අඩු වීමෙන් උද්ධමනයේ මෙම අඩුවීමේ දිශානතිය පිලිබිඹු කෙරේ.

රජය ජාතික ආරක්ෂාව සම්බන්ධව ලබා දී ඇති ප්‍රමුඛතාවය හේතුවෙන් 2007 සිට ආරක්ෂක තත්ත්වය සම්බන්ධව සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි විය. නැගෙනහිර පළාත මුළුමනින්ම ත්‍රස්ථවැදී ග්‍රහණයෙන්

මුදාගත් අතර ත්‍රස්ථවැදී ක්‍රියා නැති කිරීම සහ උතුරු පළාතද ත්‍රස්ථ ග්‍රහණයෙන් මුදා ගැනීමේ ක්‍රියාවලින් සඳහා ආරක්ෂක බල ඇණි ශක්තිමත් කිරීම සිදු වූ අතර, ඒ සඳහා වැටුප් හා අනිකුත් අවශ්‍යතා සැපයීමටත්, ආරක්ෂක කටයුතු සම්බන්ධ උපකරණ මිලදී ගැනීම සඳහා අමතර ප්‍රතිපාදනද සැපයිය යුතු විය. ඒ අතරම, විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ එම අය සම්බන්ධ මානුෂික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම එම ප්‍රදේශවල ආර්ථික කටයුතු නැවත ඇති කරලීම පිණිස යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද විශේෂ අවධානයක් යොමු කර ඇත. නැගෙනහිර පලාතේ පලාත් පාලන සහ පලාත් සභා ඡන්ද 2008 දී පැවැත්විණි.

රූප සටහන 2



මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ලෝක ආර්ථිකයේ පසුගාමී තත්ත්වය ප්‍රධාන කාර්මික අපනයන සඳහා ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහල යෑම, සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය අඩුවීම, ඉහල තෙල් සහ භාණ්ඩ මිල මෙන්ම සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සහ ආයෝජන භාණ්ඩ ආනයන විශාල ලෙස ඉහල යෑම වැනි කරුණු හමුවේ වුවද 2008 වසර තුළදී බාහිර අංශය අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වී ඇත. විදේශ සෘජු ආයෝජන සහ සේවක ප්‍රේෂණ ඉහලයාම, ණය වශයෙන් විදේශ මුදල් ගලා ඒම වැඩිවීම බාහිර අංශයේ ක්‍රියාකාරීත්වයට වූ අහිතකර බලපෑම් අවම කිරීමට උපකාරී විය.

පසුගිය වසරේ මුල් මාස අටට සාපේක්ෂව 2008 වර්ෂයේ එම කාල සීමාවෙහි සේවක ප්‍රේෂණ සියයට 22 කින් වර්ධනය වී ඇ.ඩො. මිලියන 1,975 වූ අතර, සෘජු විදේශ ආයෝජනද 2008 වසරේ ඉහළ යමින් ජුනි මස අවසානයේදී ඇ.ඩො. මිලියන 425 ක් විය. එළවළු, පළතුරු වැනි සම්ප්‍රදායික නොවන අපනයන සියයට 40 ක් පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර, සමස්ථ අපනයනයන්හි සියයට 12 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය. 2007 වසරේ අපනයන ආදායම ඇ.ඩො. මිලියන 7,740 ට සාපේක්ෂව 2008 වර්ෂයේ අපනයනයන් සියයට 10 කින් පමණ වර්ධනය වී ඇ.ඩො.මිලියන 8,507 ක මට්ටමකට ලගාවනු ඇතැයි අපේක්ෂිතය.

ඉන්ධන, පොහොර ආනයනික වියදම ඉහළයාම සහ ප්‍රධාන යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති ගණනාවක් දැනට ඉදිකිරීම් මට්ටමෙහි පවතින බැවින් ඒ සඳහා අවශ්‍ය ආයෝජන භාණ්ඩ ආනයනය ඉහළ යාම නිසා 2008 වසරේ ආනයන වටිනාකම ඇ.ඩො. මිලියන 2,974 කින් වර්ධනය වී ඇ.ඩො. මිලියන 14,275 ක් වෙනැයි අපේක්ෂිතය. 2007 වසරේ ඉන්ධන ආනයන වියදම වූ ඇ.ඩො. මිලියන 2,497 2008 වසරේදී ඇ.ඩො. මිලියන 3,736 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වයන් හමුවේ, ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ හිඟය ඇ.ඩො. මිලියන 5,767 පමණ වෙනැයි අපේක්ෂිතය. වෙළඳ ගිණුමේ හිඟය ඉහළ ගියද, ඇ.ඩො. මිලියන 242 ක සේවා ගිණුමේ අතිරික්තය, ඇ.ඩො. මිලියන 3,020 ක සේවක ප්‍රේෂණ, ඇ.ඩො. මිලියන 800 ක පමණ සෘජු විදේශ ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇ.ඩො. මිලියන 1,600 ක් පමණ විදේශ වලින් ලැබෙන අරමුදල් නිසා 2008, වසරෙහි සමස්ථ ගෙවුම් ශේෂයෙහි ඇ.ඩො. මිලියන 300 පමණ අතිරික්තයක් පවත්වා ගැනීමට හැකිවනු ඇත.

2007 අගෝස්තු මස අවසානයේ ඇ.ඩො. මිලියන 3,100 ට සාපේක්ෂව 2008 අගෝස්තු මස අවසානයේදී දළ නිළ සංචිත ප්‍රමාණය ඇ.ඩො.. මිලියන 4,204 ක් වූ අතර, මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. 5,525 ක් විය.

ඉහළ ආනයන පිරිවැයක් දැරීමට සිදු වූ වාතාවරණයක් තුළ වුවද, විනිමය අනුපාතය ස්ථාවරව පැවතුන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ මුදල් වෙළඳපොලින් අවශෝෂණය කිරීම සඳහා කටයුතු කර තිබියදීත් බොහොමයක් ප්‍රධාන විදේශ මුදල් වලට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය (appreciate) විය. සේවක ප්‍රේෂණ ඉහළ යාම සහ ලංකා බණිජ තෙල් සංස්ථාවට සැපයුම් කරුවන්ගෙන් ලැබුණු ණය පහසුකම් විනිමය අනුපාතිකය ස්ථාවරව පැවතීමට ප්‍රධාන වශයෙන් බලපාන ලදී.

මෙහිදී සඳහන් කලයුතු දිරිගන්වන සුළු කරුණක් රජය විසින් ණය සේවාකරණ මූල්‍යනය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමත් සියයට 6 කට වඩා වැඩි ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමත්, විනිමය අනුපාතය ස්ථාවරව පැවතීමත්, 2004 වර්ෂයේ සියයට 102 කට වඩා ඉහළ මට්ටමක පැවති ණය / ද.දේ.නි. අනුපාතය, 2007 වසර අවසානයේදී සියයට 85.8 දක්වා පහල යෑමට හේතු විය. 2008 වසර අවසානයේදී ණය / ද.දේ.නි. අනුපාතය තවදුරටත් පහල ගොස්, සියයට 78.2 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2 වගුව

සාර්ව ආර්ථික තත්ත්වයේ සාරාංශය
(සඳහන් කර නොමැති විටදී ඇ.ඩො. මිලියන වලින්)

	2007	2008 අයවැය ප්‍රක්ෂේපණ	2008 සංශෝධිත ප්‍රක්ෂේපණ
දේශීය ආර්ථිකය			
තත්‍ය ද.දේ.නි. වර්ධනය (%)	6.8	7.5	6.5
උද්ධමනය (ද.දේ.නි අවධමනය)	14	9.5	18.0
ජාතික ඉතිරි කිරීම් (ද.දේ.නි.%)	23.4	26.1	22.5
දළ ආයෝජන (ද.දේ.නි. %)	27.9	31.0	30.0
රාජ්‍ය මූල්‍ය තත්ත්වය			
ආදායම (ද.දේ.නි. %)	15.8	17.1	16.1
වියදම (ද.දේ.නි.%)	23.5	23.8	23.0
සමස්ථ අයවැය (ද.දේ.නි.%)	7.7	6.7	7.0
මුළු රාජ්‍ය ණය (ද.දේ.නි.%)			
	85.8	88.0	78.2
බාහිර අංශය			
අපනයන	7,740	8,351	8,507
ආනයන	11,301	12,813	14,275
වර්තන ශිඤ්ඤ මේ ශේෂය			
(ද.දේ.නි. %)	-1,354	-1,477	-3,077
දළ නිල සංචිත (ආසියානු නිෂ්කාෂණ ඒකකයන්හි ශේෂයද ඇතුළුව)	3,463	3,910	3,687
අපේක්ෂිත ආනයන මාස වලින්	3.3	3.0	2.8
විදේශ ණය (ද.දේ.නි. %)			
	44.3	39.7	38.8
මුදල් විචල්‍ය			
පුළුල් මුදල් වර්ධනය (වාර්ෂික % වෙනස)	16.6	16.5	12.0
පෞද්ගලික අංශය ලබා ගත් ණය	19.3	19.1	13.8

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව

* රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ වශයෙන් විදේශ මූල්‍යනය මගින් කරනු ලබන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවල විශදම් ඇතුළත්ව

බහුවිධ අභියෝග හමුවේ රජය විසින් අදාළ ක්ෂේත්‍රයන් වෙනුවෙන් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් තවදුරටත් ශක්තිමත් කෙරිණි. ඒ යටතේ විවිධ වෙළඳපොළ ගනුදෙනු වැඩිකිරීම හරහා මුදල් ප්‍රතිපත්තිය දැඩි කරනු ලැබීය. සැපයුම් අංශයේ අවහිරතා මඟ හැරීම හරහා මිල ගණන් පහළ දැමීමේ ක්‍රමයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සංයුක්ත බද්දක් හඳුන්වා දුන් අතර, මෙම බද්දේ අනුපාතයන් එම භාණ්ඩවල පැවති ප්‍රතිශතාත්මක බදු අනුපාත (Advelorum) වලට වඩා බෙහෙවින් අඩු අගයක පැවතිණි.

ආනයන රටාවට බලපෑම් කරනු පිණිස, ආනයන සඳහා වාණිජ බැංකු ණය, තැන්පතු ආන්තිකයන්ට සහ ප්‍රමුඛතාවයක් නොමැති ආනයන සඳහා අනිවාර්ය තැන්පතු ආන්තිකයකටද යටත් කරනු ලැබීය. විදේශ

ව්‍යවහාර මුදල් ගලා ඒම වැඩි කිරීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර වලට අමතරව භාණ්ඩාගාර බිල්පත් වලද ආයෝජනය කිරීමට අනෙව්‍යාසිකයින්හට ඉඩ ලබා දුන් අතර, ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ඉපයීම මත බදු සහන ලබා දුනි.

අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම්වල හඳුනාගත් සීමා කිරීම් හරහා රාජ්‍ය වියදම තාර්කිකරණය කිරීම තවදුරටත් වැඩි දියුණු කරනු ලැබීය. ආංශික අයවැයකරණය සහ එමගින් ද්විත්වකරණය අවම කිරීම මගින් වියදම සංවිධිත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයනු ලැබීය. දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල කිහිප අවස්ථාවකදීම ඉහළ ගියද, රාජ්‍ය සේවකයන්ට ලබා දෙන ඉන්ධන දීමනාව පෙර පැවති සීමාවන් තුලම පවත්වා ගනු ලැබිනි. තවද, ජීවන

වියදම් දීමනාව ඉහළ වැටුප් ලබන රජයේ සේවකයින්ට එලෙසම පවත්වා ගෙන යන ලද අතර, පහල වැටුප් ලබන රජයේ සේවකයින්ට පමණක් රු. 375/- මාසික දීමනාව රු. 1,000/- දක්වා ඉහල දමන ලදී. ඒ අතරම කේවල ගිණුම් ක්‍රමයක් හඳුන්වාදීම මගින් බැංකුවල ඇති රජයේ ගිණුම්වල භාවිතයට නොගෙන ඇති මුදල් ප්‍රමාණ අවම කිරීම තුළින් භාණ්ඩාගාර මෙහෙයුම් ක්‍රියාවලිය ශක්තිමත් කරන ලදී.

රාජ්‍ය මූල්‍ය උපාය මාර්ගයන්හි මධ්‍යකාලීන ප්‍රමුඛතාවයන්

- ආදායම් බදු වර්ධනය කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, මධ්‍ය කාලීනව, සමස්ථ ආදායම ද.දේ.නි. අනුපාතයක් ලෙස සියයට 17.5 - 19 ක ප්‍රමාණයකට ළඟාකර ගැනීම
- ආදායම් ලැබීම් වලට අනුරූප වන ලෙස පුනරාවර්ථන වියදම තාර්කිකරණය කිරීම
- සේවක සංඛ්‍යා කළමනාකරණය, ප්‍රසම්පාදනය හා භාණ්ඩාගාර පාලන පද්ධතීන් වැඩි දියුණු කිරීම මගින් රජයේ මෙහෙයුම් වියදම් වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම
- සංවර්ධනයට හා ස්ථාවර ආර්ථිකයට හිතකර පරිසරයක් ගොඩ නැගීම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම
- ක්‍රමෝපායික වශයෙන් වැදගත් සංවර්ධන ව්‍යාපෘතීන් ශක්තිමත් කිරීම සහ උණ සංවර්ධන ප්‍රදේශවල සංවර්ධන අවශ්‍යතා සපුරාලීම
- ප්‍රාදේශීය අසමතුලිතතාවයන් අවම කිරීමට එම ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සහ දිළිඳු පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා ජීවනෝපාය සංවර්ධනය
- එලදායී ශ්‍රම බලකායක් සහතික කරනු පිණිස මානව සම්පත් සංවර්ධනය පුළුල් කිරීම
- එලදායී පාලන යාන්ත්‍රණයක් තුළින් රාජ්‍ය මූල්‍ය විනිවිද භාවය සහ වගවීම පවත්වා ගෙන යාම
- ආංශික ප්‍රවේශය සහ කාර්ය සාධනය මත පදනම්ව, මධ්‍ය කාලීන අයවැයකරණය සඳහා ආයතනික හැකියාව වර්ධනය කිරීම
- රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය මගින් රාජ්‍ය ණය වර්ධනය පාලනය කිරීම සහ ණය කළඹ කළමනාකරණය කිරීම වැඩි දියුණු කිරීම

සමස්ථ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් ලෙස සලකන ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග

- රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා, රාජ්‍ය ආදායම එකතු කරන ආයතනවල, ආයතනික හැකියාව සහ මානව සම්පත් වැඩි දියුණු කිරීම
- බදු පදනම පුළුල් කිරීම, බදු පරිපාලනය නවීකරණය සහ බදු ගෙවීම මගහැරීම හා පැහැර හැරීම වැළැක්වීමට තෙතික සහ නියාමන රාමුව ශක්තිමත් කිරීම
- ජාතික අයවැයට බරක් නොවී වාණිජ වශයෙන් ශක්තිමත් ආයතන ලෙස පවත්වා ගෙන යාම සඳහා රාජ්‍ය ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට කටයුතු කිරීම
- රාජ්‍ය අරමුදල් කාර්යක්ෂම ලෙස වෙන් කිරීම සහ එලදායී ලෙස භාවිතා කිරීම තහවුරු කිරීම සඳහා මධ්‍යකාලීන ආංශික අයවැය ප්‍රවේශය තුළින් රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීම
- සංවර්ධන ක්‍රියාදාමය තුළ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ සහයෝගීතාවය වැඩි කිරීම
- අර්ථවත් සේවා නියුක්තියක් ඇති කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සුක්ෂම ව්‍යවසායන්වලට ලබාදෙන දිරිදීම් අඛණ්ඩව පවත්වා ගෙන යාම
- අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයන්, සමාජයේ ඉක්මණින් පීඩනයට පත්වන ජන කොටස්, සහනාධාර ලැබිය යුතු අය සහ වෙනස් හැකියාවන් ඇති ආබාධිත පුද්ගලයින් ඉලක්ක කර ගත් ආර්ථික උපකාර ලබාදීම
- රාජ්‍ය ණය පිරිවැය අවම කිරීම සඳහා විදේශීය හා දේශීය ණය ගැනීම් වල මනා සංයෝජනයක් සහිතව රජයේ ණය ගැනීම් වැඩසටහන පවත්වා ගැනීම සහ ණය සේවාකරණය ඔරොත්තු දෙන මට්ටමක පැවතීම සඳහා ණය ගැනීම් පාලනය කිරීම
- රජයේ මුදල් කළමනාකරණ කටයුතු අඛණ්ඩව වර්ධනය කිරීම
- විදේශ ආධාර උපයෝජනයෙහි සඵල බව උපරිම කිරීම සහ එම ආධාර වැඩ සටහන් තාර්කිකරණය කිරීම තුළින් උපරිම ප්‍රයෝජන ගැනීම

2008 - 2011 මධ්‍යකාලීන ආර්ථික ක්‍රියා රාමුව

2008 සැප්තැම්බර් වන විට තත්‍ය කාර්ය සාධනය සහ ආර්ථිකයේ කැපී පෙනෙන දිශානතීන්, ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ මහින්ද විත්තන - නව ශ්‍රී ලංකාවක් කරා - දස අවුරුදු දැක්ම - සංවර්ධන ප්‍රතිපත්ති රාමුව

2006 - 2016 වැඩ පිලිවෙල යටතේ මතු වන්නාවූ ප්‍රමුඛතාවයන් සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සංශෝධිත මධ්‍ය කාලීන සාර්ව ආර්ථික ක්‍රියා රාමුව පහත පරිදි වේ.

**3 වගුව
ප්‍රතිශෝධිත මධ්‍ය කාලීන සාර්ව මූල්‍ය ක්‍රියාරාමුව (2008-2011)**

දර්ශකය	2007	ප්‍රක්ෂේපණ*			
		2008	2009	2010	2011
වෙළඳපොළ මිල මත පදනම් වූ ද.දේ.නි (රුපියල් බිලියන)	3,578	4,420	5,217	6,085	7,058
ද.දේ.නි. වර්ධනය (%)	6.8	6.5	6.8	7.5	7.9
උද්ධමනය - ද.දේ.නි. අවධමනකය (%)	14.0	18.0	11.0	8.5	7.5
සමස්ථ ආයෝජන (ද.දේ.නි.%)	27.9	30.0	31.5	32.5	33.2
පෞද්ගලික ආයෝජන	20.7	23.0	23.9	24.9	25.2
රාජ්‍ය ආයෝජන	7.2	7.0	7.6	7.6	8.0
දේශීය ඉතිරි කිරීම (ද.දේ.නි.%)	17.6	16.8	19.8	21.9	23.8
ජාතික ඉතිරි කිරීම (ද.දේ.නි.%)	23.4	22.5	25.3	27.5	29.5
අපනයන (ඇ.ඩො. මිලියන)	7,740	8,507	9,368	10,334	11,418
ආනයන (ඇ.ඩො.මිලියන)	11,301	14,275	15,340	16,578	17,920
සේවා (ඇ.ඩො. මිලියන) (ශුද්ධ)	238	241	348	501	719
සේවක ප්‍රේෂණ (ඇ.ඩො.මිලියන)	2,502	3,020	3,374	3,793	4,329
වර්තන ගිණුම (ඇ.ඩො. මිලියන)	-1,354	-3,077	-2,905	-2,663	-2,220
වර්තන ගිණුමේ හිඟය (ද.දේ.නි.%)	-4.2	-7.3	-6.0	-4.9	-3.6
සමස්ථ හිඟය (ඇ.ඩො. මිලියන)	531	300	337	480	527
දළ නිල සංචිත (ඇ.ඩො.මිලියන)	3,463	3,687	3,922	4,365	4,880
ආදායම / ද.දේ.නි.%	15.8	16.1	16.3	17.0	17.5
වියදම / ද.දේ.නි (%)	23.5	23.0	22.8	22.7	22.4
ආදායම් හිඟය / අතිරික්තය / ද.දේ.නි. (%) **	-1.6	-0.8	0.2	1.5	2.5
සමස්ථ අයවැය හිඟය / ද.දේ.නි. (%)	7.7	7.0	6.5	5.8	5.0
රාජ්‍ය ණය / ද.දේ.නි. (%)	85.8	78.2	75.6	73.4	70.5
සංචිත මුදල් (%)	10.2	12.7	14.8	15.3	15.0
පුළුල් මුදල් සැපයුම (%)	16.6	12.0	15.0	15.5	15.5
පෞද්ගලික අංශය ලබා ගත් ණය වර්ධනය (%)	19.3	13.8	15.7	14.8	15.0

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

*සාර්ව ආර්ථික උපකල්පන පදනම්ව

**රාජ්‍ය ව්‍යවසායයන් සහ සුනාම් සම්බන්ධ පූර්ණ වශයෙන් විදේශ මූල්‍යයන් මගින් කරනු ලබන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති වියදම් ඇතුළත්ව

මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සහ අපේක්ෂිත ප්‍රතිඵල

සමස්ථ රාජ්‍ය මූල්‍ය උපාය මාර්ග තුළින් දිරි ගන්වනු ලබන්නේ, ආර්ථික සංවර්ධනය වැඩි දියුණු කරමින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගෙන යාම සහ රාජ්‍ය ණය අඩුකර ගැනීමයි. වර්තන වියදම්, ආදායම නොඉක්මවන මට්ටමක පවත්වා ගනිමින්, ආදායම් අතිරික්තයක් ඇති කිරීම සඳහා ද.දේ.නි. න් සියයට 17.5-18 ක් ලෙස ආදායම් රැස් කිරීමේ පරිශ්‍රමය තිරසාර ලෙස පවත්වා ගැනීම, රාජ්‍ය ආයෝජනයන් කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීම සහ රාජ්‍ය වියදම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මඟින් වියදම ද.දේ.නි. න් සියයට 22 ක පමණ මට්ටමක පාලනය කිරීම සහ 2011 වන විට අයවැය හිඟය ද.සේ.නි. න්

සියයට 5 ක මට්ටමකට අඩු කිරීම මධ්‍යකාලීන අයවැය ඉලක්කයන් වේ. කඩිනම් රාජ්‍ය ආයෝජන වැඩ සටහන යටතේ අත්‍යවශ්‍ය මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, භාරකාර හෝ ඒකාබද්ධ ව්‍යාපාර වශයෙන් මුළුමනින්ම දිගුකාලීන විදේශීය මූල්‍ය සම්පාදනය මගින් සිදු කිරීමට අපේක්ෂිතය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සහතික කිරීම සඳහා සිදු විය හැකි අවදානම් තත්ත්වයන් සුපරීක්ෂණය කරමින් රාජ්‍ය මූල්‍ය දර්ශකයන්ගේ නව්‍ය උපනතීන් කෙරෙහි නිසි අවධානය යොමුවනු ඇත.

මධ්‍යකාලීන සාර්ව ක්‍රියාරාමුවේ දැක්වෙන පරිදි අයවැය හිඟයේ අපේක්ෂිත අඩුවීම සහ මධ්‍යකාලීන දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත ඉහළ වර්ධනයද සමඟ, ණය /

ද.දේ.නි. අනුපාතිකය 2009 දී සියයට 75 කට පමණ අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය 2008 රාජ්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වූ සියයට 85 ක ප්‍රතිශතයට වඩා අඩු වීමකි.

4 වගුව
මධ්‍යකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය ක්‍රියාරාමුව 2008-2011
(ද.දේ.නි. % ලෙස)

දර්ශකය	2007	ප්‍රක්ෂේපණය			
		2008	2009	2010	2011
ආදායම්	15.8	16.1	16.3	17.0	17.5
බදු ආදායම	14.2	14.7	14.8	15.5	16.0
ආදායම් බදු	3.0	3.1	3.2	3.6	3.9
එකතුකල අගය මත බදු	5.2	5.2	5.2	5.7	6.0
නිෂ්පාදන බදු	2.7	2.5	2.4	2.3	2.2
වෙළඳ බදු	2.0	2.3	2.3	2.3	2.3
අනෙකුත්	1.3	1.6	1.7	1.6	1.6
බදු නොවන ආදායම	1.6	1.5	1.5	1.4	1.4
වියදම්	23.5	23.0	22.8	22.7	22.4
වර්තන වියදම්	17.4	16.8	16.0	15.5	14.9
ආදායම් (හිඟය/අතිරික්තය)	(1.6)	(0.8)	0.2	1.4	2.5
අයවැය හිඟය	7.7	7.0	6.7	5.8	5.0
රාජ්‍ය ණය	85.8	78.2	75.6	73.4	70.5

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

2006 වසර අග වනවිට අයවැය හිඟය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක මට්ටමකට ගෙන ඒමට සහ එම මට්ටම තවදුරටත් පවත්වා ගෙන යමින් රාජ්‍ය ණය ප්‍රමාණය විවක්ෂණ මට්ටමකට අඩුකර ගැනීමටත්, අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත මගින් අනුමැතිය ලබාගත් අවස්ථාවකදී හැර 2006 ජනවාරි මාසයෙන් ඇරඹෙන මුදල් වර්ෂය අවසානයේදී රජයේ මුළු වගකීම් (පවත්නා විනිමය අනුපාත යටතේ විදේශ ණය ඇතුළුව) මුදල් වර්ෂයට අදාළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85 ක අගය නොඉක්ම විය යුතුය.

2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 4 වන වගන්තිය යටතේ නිකුත් කළ 2005 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ

වාර්තාවේ සඳහන් රජයේ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපායෙහි විශ්ලේෂණයකින්, ඉහතින් දක්වන ලද ඉලක්ක ළඟාකර ගැනීමට පහවා තිබූ කාල වකවානු ප්‍රායෝගික නොවන බවත්, එම ඉලක්ක 2008 වසරෙන් පසුව පමණක් සපුරා ගත හැකි වනු ඇති බවත්, පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඉන් අනතුරුව 2008 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව මගින් ඉහත තත්ත්වයන් පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු කරන ලදී.

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 4 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද මෙම වාර්තාව මගින් ද වගුව 3 හි දක්වා ඇති පරිදි මෙම තත්ත්වය සනාථ කරනු ඇත.


අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2009

ආර්ථිකය පිලිබඳ සමාලෝචනයක්

අභියෝගයන් හමුවේ කිරිසාර ආර්ථික වර්ධනයක්

සේවා අංශයේ පුළුල්වීම සහ කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයන්හි දීර්ග ගත්වන සුළු කාර්ය සාධනය මගින් ඉහළ නැංවූ ශ්‍රී ලංකා ආර්ථිකය 2008 වසරේදී සවිමත් කාර්ය සාධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂිතය. ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයකින් යුත් ආර්ථිකයක් ලෙස පැවතීමේ හැකියාව විදහා දක්වමින් නිදහසින් පසු පළමු වරට අඛණ්ඩව වසර හතරක් පුරා ආර්ථික වර්ධනය සියයට 6 කට වඩා වැඩි විය. සියලු අංශයන්හි මෙම ධනාත්මක වර්ධන වේගය පෙන්වුම් කරමින් 2008 මුල් කාර්තුව තුනේදී, 2007 දී ලගා කරගත් සියයට 6.6 ක වර්ධනය පසු කරමින් ද.දේ.නි. සියයට 6.9 කින් වර්ධනය විය. මෙම වර්ධනය ලගා කරගනු ලැබුවේ ඉහළ නගින බොරතෙල් මිල ගණන් සහ වෙළඳ භාණ්ඩ මිල ගණන් වැඩිවීම ත්‍රස්තවාදයට එරෙහිව පවතින මෙහෙයුම්, එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ රටවල ඇති වූ ආර්ථික හා මූල්‍ය පසුබෑම හා ලෝක ආර්ථිකයේ ඉහළ උද්ධමනය ආදී අභියෝග රාශියක් මධ්‍යයේය.

අස්ථායී වාතාවරණයක් තුළ වුව ද ශක්තිමත් වර්ධනයක්.



මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව

කෘෂිකාර්මික අංශයේ ශක්තිමත් වර්ධනය

විශේෂයෙන් තේ හා වී වගා අංශයන්හි ඉහළ නිෂ්පාදනය සහ තේ සඳහා ඉහළ ලෝක ඉල්ලුම, කෘෂි අංශය සඳහා අමතර ජවයක් සපයනු ලැබිණි. 2008 පළමු කාර්තුව තුනේදී, 2007 වාර්ෂික වර්ධනය වූ සියයට 3.3 සිට සැලකිය යුතු ලෙස වැඩි වෙමින්, කෘෂිකාර්මික අංශයේ වර්ධන සියයට 5.3 කට ලගාවිය. ආහාර හෝ වගා අංශයෙහි, විශේෂයෙන්, වී වගාවෙහි ශක්තිමත් කාර්ය සාධනය කෘෂි අංශයේ වර්ධනයට ප්‍රධාන සාධකයක් විය.

2008 පළමු අර්ධයේ තේ නිෂ්පාදනය, 2007 සමාන කාල පරිච්ඡේදයට වඩා සියයට 19.3 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි. එම කාලය තුළ නිපද වූ තේ ප්‍රමාණය කි.ග්‍රෑ. මිලියන 171.3 ක් වූ අතර එහි වාර්ෂික නිෂ්පාදනය 2007 වසරට වඩා සියයට 10.7 ක වැඩි වීමක් ද ඇතිව, කි.ග්‍රෑ. මිලියන 337 ක් පමණ වෙනැයි අපේක්ෂිතය. මෙම වැඩිවීමට යහපත් කාලගුණ තත්ත්වයන් හා සේවක ආරවුල් නොපැවතීම හේතු විය. ශ්‍රී ලාංකික තේවල ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ අඛණ්ඩ පරිශ්‍රමයන්, ඉහළ ගෝලීය ඉල්ලුම හා අගය එකතු කිරීම් ඉහළ නැංවීම, අන්තර්ජාතික සාමාන්‍ය තේ මිල ගණන් වලට වඩා ශ්‍රී ලාංකික තේ මිල ගණන් ඉහළ යාමට මග සාදනු ලැබිණි. මෙම වසරේ පළමු මාස අටේදී සියයට 40 කට වඩා තේ අපනයන ඉහළ ගිය අතර, 2007 දී වාර්තා වූ ඩොලර් බිලියන 1.02 ට සාපේක්ෂව 2008 දී ඩොලර් බිලියන 1.4 ක වාර්තාගත ආදායමක් ඉපයීමේ මාවතට පිවිස ඇත. මෙතෙක් වාර්තා කල ඉහළම මිල ගණන් පෙන්වමින් සියයට 34 කින් පහත රට තේ මිල ගණන් ඉහළ යාමද සහිතව, කොළඹ තේ වෙන්දේසියේ සාමාන්‍ය මිල ගණන් සියයට 30 කින් වැඩිවිය.

තෙල් මිල අධික ලෙස ඉහළයාම හා නව තාක්ෂණික ශිල්ප ක්‍රමයන්ට අනුගත වීම හේතුවෙන් ස්වභාවික රබර් සඳහා ඉල්ලුම ඉහළ යාම ද සමඟම රබර් වගා අංශයද ආකර්ශනීය මිල ගණන් මගින් ප්‍රතිලාභ අත් කර ගනු ලැබිණි. අධික වර්ෂාපතනයෙන් වූ අඛණ්ඩ බාධා හමුවේ වුවද, රබර් නිෂ්පාදනය කි.ග්‍රෑ. මිලියන 67 දක්වා එනම් 2007 ට සාපේක්ෂව සියයට 6.7 කින් වැඩිවිය. කිරි රබර් සහ ක්‍රේප් රබර් (latex and crape) මිල ගණන් සියයට 30 කින් ඉහළ ගිය අතර ආර්ථික එස් එස් රබර්වල (Ribbed Smoked Sheet) සාමාන්‍ය මිල ගණන් සියයට 33 කින් ඉහළ යාමත් නිසා රබර් මිල ගණන් තියුණු ලෙස ඉහළ යනු ලැබිණි. එසේ වුවද, 2007 සමාන කාල පරිච්ඡේදය හා සසඳන විට 2008 මුල් අර්ධයෙහි පොල් නිෂ්පාදනය සියයට 15.3 කින් පහළ වැටිණි. දකුණු පලාතෙහි කෘෂි උවදුර සහ ඇතැම් ප්‍රදේශයන්හි පැවති නියඟය හේතුවෙන් මෙම කාල පරිච්ඡේදයේදී පොල් ගෙඩි මිලියන 1,279 ක ඵලදාවක් වාර්තා කරමින් නිෂ්පාදනය සාපේක්ෂව පහළ වැටිණි. පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදිත සඳහා ඉහළ යන ඉල්ලුම ද සමඟම ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමේ හා හිඟ සැපයුමේ ප්‍රතිඵලයක් ලෙස පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදිතයන්හි මිල ගණන් තියුණු ලෙස වැඩිවිය. කොප්පරා, පොල්තෙල් හා දිසිදි පොල් වල සාමාන්‍ය මිල ගණන් 2008 මුල් භාගයේදී සියයට 90 කට වඩා වැඩියෙන් ඉහළ යනු ලැබිණි.

2007 වසරට වඩා සියයට 18 ක වැඩිවීමක් ඇතිව 2008 දී මෙට්‍රික් ටොන් මිලියන 3.69 ක වී නිෂ්පාදනයක් වාර්තා කරනු ලැබිණි. මෙය මෙතෙක් වාර්තා වූණු ඉහළම වී නිෂ්පාදන අගයයි. මෙම සුවිශේෂී වර්ධනයට, නැගෙනහිර පළාතේ වැඩි දියුණු වූ ආරක්ෂක තත්වය, දේශීය ආහාර නිෂ්පාදන ප්‍රවලිත කිරීමේ “ අපි වච්චු රට නගමු ” වැඩ සටහන, නිෂ්පාදකයින් ලැබූ ඉහළ මිල ගණන්, පොහොර සහනාධාරය වැඩි

කිරීම සහ යහපත් කාලගුණ තත්වයන් හේතු විය. 2007/2008 මහ කන්නයේ වී නිෂ්පාදනය 2006/2007 මහ කන්නයට වඩා සියයට 7 ක පමණ ඉහළ යාමක් ඇතිව, මෙට්‍රික් ටොන් මිලියන 2.12 ක විශාල අස්වැන්නක් වාර්තා කරනු ලැබිණි. වගා කල මුළු භූමි ප්‍රමාණය 2007 ට වඩා සියයට 6.3 කින් ඉහළ ගියේය. 2008 යල කන්නයේ අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.57 පමණ දක්වා, සියයට 35 කට වඩා වැඩියෙන් ඉහළ යා හැකි යැයි පුරෝකථනය කර ඇත.

1 වගුව
2008 දී වාර්තාගත ඉහළ වී නිෂ්පාදනය

කාණ්ඩය	ඒකක	2004	2005	2006	2007	2008
නිෂ්පාදනය	'000 මෙට්‍රික් ටොන්	2,628	3,246	3,342	3,129	3,697
වපුළ භූමි ප්‍රමාණය	'000 හෙක්ටයාර්	779	937	910	817	1,018
අස්වැන්න නෙලා ගත් භූමි ප්‍රමාණය	'000 හෙක්ටයාර්	643	819	808	713	978
එලදාව	හෙක්ටයාරයකට කි.ග්‍රෑම්	4,086	3,963	4,137	4,385	4,220

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2007/2008 මහ කන්නයේ අතුරු ආහාර හෝග අංශයේ බොහොමයක් වගාවන්හි වර්ධනයක් පෙන්වීය. බඩ ඉරිඟු, මුං ඇට, කවිපි, බතල, මඤ්ඤොක්කා සහ කුරක්කන් වැනි ආහාර හෝග නිෂ්පාදනයේ ඉහළ යාමක් වාර්තා කල අතර සෝයා බෝංචි, ඉඟුරු, අර්තාපල්, ලොකුඑරු ආදී හෝගයන්ගේ නිෂ්පාදනය පහළ වැටුණි. 2008 දී එළවළු හා පළතුරු අංශය කැපී පෙනෙන වර්ධනයක් පෙන්වීය.

දී වාර්තා කල ලීටර් මිලියන 202, 2008 දී ලීටර් මිලියන 220 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. නැවුම් කිරි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන, වැඩි නිෂ්පාදනයකින් යුත් කිරි දෙනුන් වැඩි කිරීම සඳහා වැස්සි පැටවුන් ඇති කිරීමේ වැඩ සටහන හා කිරි ගම්මාන වැඩ සටහන තුළින් දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග එම වර්ධනයට සහාය විය. 2008 දී දියර කිරි සඳහා ගොවීන්ට ලැබෙන මිල ගණන් ලීටරයකට රු. 20-22 සිට ලීටරයකට රු. 30-35 දක්වා වැඩි විය. මස් නිෂ්පාදන අංශයද 2008 දී වර්ධනයක් දක්වනු ලැබූ අතර 2007 සමාන කාල පරිච්ඡේදයට වඩා 2008 මුල් භාගයේදී සියයට 4 කින් බිත්තර නිෂ්පාදනය වැඩිවිය.

2007 සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2008 පලමු අර්ධයේදී කරාඬු නැටි, කොකෝවා, කෝපි, කරදමුංගු, වැනිලා, පුවක් වැනි අපනයන කෘෂි හෝගයන්ගේ නිෂ්පාදනය වැඩිවිය. කෙසේ වුවද, කුරුඳු හා ගම්මිරිස් නිෂ්පාදනය එම කාල පරිච්ඡේදයේදී පහළ වැටිණි. ගම්මිරිස් හැරුණු කොට අනෙකුත් සියළු අපනයන කෘෂි හෝගවල මිල ගණන් ඉහළ ගොස් ඇත.

ධීවර වරායන් සංවර්ධනය හා ධීවර ආම්පන්න ලබා දීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ග ද සමග නැගෙනහිර පළාතේ ආර්ථික කටයුතුවල නවෝදය හේතුවෙන් 2008 පළමු අර්ධයේදී සියයට 6.8 කින් මාළු නිෂ්පාදනය වැඩි වූ අතර එම කාලය තුළ මාළු නිෂ්පාදන මෙට්‍රික් ටොන් 172,000 ක් විය.

2008 මුල් භාගයේදී නැවුම් කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 115 දක්වා සියයට 2 කින් ඉහළ නැගිණි. 2007

අභියෝග හමුවේ කර්මාන්ත අංශයේ මධ්‍යස්ථ වර්ධනයක්

දැඩි තරඟකාරීත්වය, ප්‍රධාන ආර්ථිකයන්ගේ පසුබෑම හේතුවෙන් ඉල්ලුම පහළයාම, ඉහළ තෙල් මිල ගණන් මගින් සිදු වූ නිෂ්පාදන පිරිවැය වැඩිවීම සහ ඒ හා සම්බන්ධිත දේශීය මිල ගණන් ඉහළ යාමත් සමඟ 2008 දෙවන භාගයේදී සියයට 1.4 කින් ඇඟළුම් කර්මාන්තය ආන්තිකව වර්ධනය විය. එසේ වුවද, ගෝලීය වෙළෙඳපොළ ආකර්ශණය කර ගැනීමට හරිත හා පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නැගීම, සන්නම් ප්‍රවර්ධන කටයුතු, (brand promotion) ගුණාත්මක තත්ත්වය පිළිබඳ ප්‍රමිති වැඩිදියුණු කිරීමට කල ආයෝජන සහ විශේෂ නිෂ්පාදනයන්ගේ මෝස්තර හා නිර්මාණ සමූහයක් හඳුන්වාදීම මගින් ඇඟළුම් කර්මාන්තය මුහුණ දුන් සාමාන්‍යමය බලපෑම් අඩු කිරීමට හා ලෝක වෙළෙඳපොළේ සාපේක්ෂ වාසි අත්කර ගැනීමට උපකාරී විය.

බේස්කට්, ටින්කල පළතුරු සහ එලවළු, අයිස්ක්‍රීම් ආදියේ නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ සියයට 5.3 කින් වර්ධනය වූ ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදනයන්ගේ නිමැවුම, කර්මාන්ත අංශයේ යහපත් කාර්ය සාධනයට දායක විය. මෙම කාර්ය සාධනය සලකා බැලිය යුත්තේ සෞඛ්‍ය හේතූන් හා පරිභෝජනය අධෛර්යමත් කිරීමේ රජයේ ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි අලෙවිය හා මත්පැන් නිෂ්පාදනය අඩුවන තත්ත්වයක් තුළය.

ලෝක ඉල්ලුම පහළ ගියද රසායන ද්‍රව්‍ය, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන කාණ්ඩය සියයට 6.6 කින් වැඩිවිය. නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ බදු සහනයන් උපයෝගී කර ගනිමින්, දේශීය වයර් නිෂ්පාදනයන් දේශීය හා ලෝක වෙළෙඳපොළට නව නිෂ්පාදන හඳුන්වා දී තිබේ. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිලාභ අත් කර ගනිමින් පී.වී.සී. (pvc) හා ප්ලාස්ටික් නිෂ්පාදන ඉහළ නිෂ්පාදනයක් වාර්තා කරන ලදී.

ඉහළ ගිය ඉන්ධන හා බලශක්ති පිරිවැය හේතුවෙන් 2008 පලමු අර්ධයේදී පිගන් භාණ්ඩ හා සිමෙන්ති වැනි ඉහළ බලශක්ති පරිභෝජන කර්මාන්ත පහළ වර්ධනයක් සටහන් කළේය. අඩාල වූ ලෝක ආර්ථිකය හේතු කොට ගෙන රත්රන් හා දියමන්ති නිෂ්පාදනයන් සඳහා වූ ඉල්ලුම අඩුවීමත් සමඟම, එකී නිෂ්පාදනයන්ගේ වර්ධනය අඩු විය.

2008 වර්ෂයේදී ද එකතු කළ අගය වැඩි කරමින් ඉදිකිරීම් අංශය සියයට 9කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කළේය. වරාය සංවර්ධනය, මහා මාර්ග ඉදිකිරීම් හා විදුලිය බල අංශයේ ව්‍යාපෘති සහ මුදා ගත් නැගෙනහිර පළාතේ සිදු කරනු ලබන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු ආදී සංවර්ධන මූලාරම්භයන්ගේ පුළුල්වීම, ඉදිකිරීම් අංශයේ තිරසාර වර්ධන වේගයක් සඳහා දායක විය.

සේවා අංශයේ ස්ථායී කාර්ය සාධනයක්

ප්‍රධාන වශයෙන් බැංකු, රක්ෂණ, විදුලි සංදේශ සහ වරාය ආශ්‍රිත සේවා අංශයන්ගෙන් වේගවත් වූ සේවා

අංශය දැදේ.නි. ට සියයට 60.4 කින් දායක වෙමින් 2008 පලමු භාගයේදී සියයට 6.7 ක වර්ධනයක් වාර්තා කරන ලදී.

ආවරණ ජාලය තවදුරටත් පුළුල් වීම, නවීන තාක්ෂණය හා අගය එකතු කිරීමේ සේවා හඳුන්වා දීම සහ ඉහළ තරඟකාරීත්වය හා දැරිය හැකි මිල විසින් විශාල වශයෙන් සහය වනු ලැබූ විදුලි සංදේශ අංශයේ වර්ධන වේගය 2008 දී ද අඛණ්ඩව පැවතිණි. 2007 සමාන කාල පරිච්ඡේදය හා සසඳන විට ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව පිළිවෙලින් සියයට 45 කින් හා සියයට 48 කින් වැඩිවිය. අන්තර් ජාල හා විද්‍යුත් නැපැල් ග්‍රහණ සංඛ්‍යාව සහ පොදු දුරකථන ද 2008 දී පිළිවෙලින් සියයට 38.7 කින් හා සියයට 11 කින් වැඩිවිය. මෙම වර්ධනයන් 2007 අවසානයේදී 53.6 ක් දුරකථන ඝනත්වය (පුද්ගලයන් 100 දෙනෙකුට දුරකථන) 2008 ජුනි වන විට 60 දක්වා වැඩි කිරීමට දායක විය. පස්වැනි ජංගම දුරකථන සේවා සපයන්නෙකු ද වෙළෙඳපොළට ඇතුළුවීමත් සමඟම මෙම අංශය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.

2007 පැවති සියයට 8.6 හා සසඳන කළ 2008 පලමු භාගයේදී සියයට 6.8 ක වර්ධනයකින් බැංකු, රක්ෂණය සහ දේපල වෙළඳාම් අංශය පුළුල් විය. එම පහළ වර්ධනයට, ඉහළ පොලී අනුපාත හා පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩුවීමට හේතු වූ දැඩි මුදල් ප්‍රතිපත්ති පරිසරය ප්‍රධාන වශයෙන් බලපානු ලැබිණි. නව ශාඛා හා අනෙකුත් බැංකු සේවා මධ්‍යස්ථානයන්හි මෙහෙයුම් සමඟ වාණිජ බැංකු ජාලය තවදුරටත් පුළුල් විය.

පිළිවෙලින් සියයට 9.6 කින් හා සියයට 10.4 කින් වැඩි වූ වෙළෙඳ භාණ්ඩ හා බහාලුම් මෙහෙයවීම් සමඟම වරාය සේවා පුළුල් වීම 2008 වසරේදී අඛණ්ඩව පැවතිණි. බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු 2008 මුල් භය මාසය තුළදී සියයට 11.5 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. නවීන පර්යන්ත මෙහෙයුම් උපකරණ හා පර්යන්ත කළමනාකරණ පරිගණක පද්ධතිය සමඟ, වරාය අධිකාරිය විසින් ගනු ලැබූ, සම්පත් උපරිම උපයෝජනය සුපරීක්ෂණය කිරීම වැඩි කිරීමේ හා මෙහෙයුම් නොවන කාලය පහළ දැමීමේ ක්‍රියාමාර්ග, මගින් අත්කර ගත් කළමනාකරණ වැඩි දියුණු කිරීම්, වරාය කටයුතු ඉහළ නැංවීමට සහාය විය. ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීමේ අරමුණින් දැනට ධාවනය වන සංඛ්‍යාවට නව බස් රථ 219 ක් හා ඩීසල් බලවේග ඒකක 15 ක් එක් කිරීම මගින් පොදු ප්‍රවාහන පද්ධතිය සඳහා වූ ආයෝජන රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී.

දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ දෙඅංශයම සියයට 6 කින් වර්ධනය වූ අතර ප්‍රධාන වශයෙන් සංචාරකයන්ගේ පැමිණීමේ පහළයාම නිසා හෝටල් සහ ආපනශාලා අංශය සියයට 0.6 ක ආන්තික වර්ධනයක් වාර්තා කරන ලදී.

2 වගුව
සේවා අංශයේ පුළුල්වීම පිළිබඳ කෝරාගත් දර්ශක

	2005	2006	ජුනි අවසානය වනවිට	
			2007	2008
වරාය සේවා				
පැමිණි නැව් සංඛ්‍යාව	4,139	4,469	4,710	2,325
මෙහෙයවන ලද මුළු වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණය (මෙ.ටො. 000)	37,301	42,661	46,344	22,666
මුළු බහාලුම් මෙහෙයවීම් සංඛ්‍යාව (TEU '000)	2,455	3,079	3,381	1,625
ප්‍රති නැව්ගත කිරීම් සංඛ්‍යාව (TEU '000)	1,716	2,330	2,608	1,242
විදුලි සංදේශ අංශය				
ස්ථීර ග්‍රාහක දුරකථන සංඛ්‍යාව (000)	954	1,188	2,742	2,216
ජංගම දුරකථන සංඛ්‍යාව	3,362	5,412	7,983	6,450
රැහැන් රහිත දුරකථන සංඛ්‍යාව (000)	290	708	1,810	944
අන්තර් ජාලය හා විද්‍යුත් තැපැල් ග්‍රාහක සංඛ්‍යාව	115	130	202	150
සෞඛ්‍ය අංශය				
පුද්ගලික රෝහල්	190	208	212	212
රජයේ රෝහල්	606	606	619	619
මූල්‍ය අංශය				
බැංකු ශාඛා සහ අනෙකුත් සේවා මධ්‍යස්ථාන	3,516	4,128	4,830	3,569
නිකුත් කරන ලද ණය කාඩ්පත්	637,326	811,289	889,780	828,982
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර	901	1,155	1,422	1,173

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම හා වරාය අධිකාරිය

රැකියා විසුකෘතිය අඩුවීමේ ප්‍රවණතාවයක්

2007 වසරේදී සියයට 6 ක්ව පැවති රැකියා විසුකෘති අනුපාතය 2008 වසරේ දෙවන කාර්තුව වන විට සියයට 5.3 දක්වා පහත වැටීමක් දක්නට ලැබිණි. රැකියා විසුකෘතිය අඩු වීම අඩු වීම වසර කිහිපයක් තුළ රටෙහි පැවති සියයට 6 කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයෙහි ප්‍රතිඵලයක් සේ සැලකිය හැක. රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 2008 වසරේ පළමු කාර්තුවේදී 382,403 ක් ලෙසද දෙවන කාර්තුවේදී 400,000 පමණ ලෙසද ඇස්තමේන්තු කර ඇත. එය 2007 වසරේදී අදාළ කාර්තු වලදී පිළිවෙලින් 462,000 ක් සහ 481,666 ක් ලෙසට වාර්තා විය. රටෙහි ශ්‍රම බලකාය 2007 වසරේ දෙවන කාර්තුවේදී මිලියන 7.36 වූ අතර, 2008 දී මිලියන 7.51 ක් ලෙසට වාර්තා වේ. මේ අනුව බලන කල ශ්‍රම බලකාය සියයට 2 කින් පමණ වර්ධනය වී ඇත. (උතුරු සහ නැගෙනහිර

පලාත් ඇතුළත්ව නැත.) මෙය රටේ සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 2008 දෙවන කාර්තුවේදී මිලියන 7.11 දක්වා ඉහළ නැංවීමට හේතු වී ඇත. 2007 වසරේ දෙවන කාර්තුවේදී මෙම අගය මිලියන 6.88 ක් ලෙස වාර්තා වී ඇත.

මුළු සේවා නියුක්තිකයින්ගේ ප්‍රමාණයෙන් සියයට 41.8 ක් පමණ සේවා අංශයේද, සියයට 37.8 ක් පමණ කෘෂිකාර්මික අංශයේ ද සියයට 26.4 ක් පමණ කාර්මික අංශයේ ද සේවයේ යෙදේ. ශ්‍රම වෙළඳපොළෙහි සේවා අංශයේ ප්‍රමුඛතාව මින් පිළිඹිබු වේ. මහා පරිමාණ යටිතල ව්‍යාපෘති ක්‍රියාත්මකවීමත්, දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළ සඳහා ශ්‍රමිකයන් සූදානම් කිරීමට රජය විසින් පවත්නා ක්‍රියාමාර්ගයන් නවීකරණය කිරීමට ක්‍රියා කිරීමත් නැගෙනහිර පළාත තුළ කෘෂිකාර්මික පිබිදීමත් නිසා මෙම රැකියා විසුකෘති අනුපාතය තවදුරටත් අඩු වීමට පහළ යනු ඇතැයි අපේක්ෂිතය.

3 වගුව
රැකියා විසුකෘතිය අඩුවීමේ නැඹුරුවක්


කාණ්ඩය	2006	2007		2008	
		1 වන කාර්තුව	වාර්ෂික	1 වන කාර්තුව	2 වන කාර්තුව
ශ්‍රම බලකාය ('000)	7,599	7,471	7,489	7,531	7,506
රැකියා නියුක්තිකයන් ('000)	7,105	7,008	7,042	7,148	7,106
රැකියා විසුකෘති අනුපාතය (%)	6.5	6.2	6.0	5.1	5.3

මූලාශ්‍රය : ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව

උද්ධමනය සැලකිය යුතු මට්ටමක පවතී

ලෝක ආහාර මිල ගණන් සහ තෙල් මිලෙහි අඛණ්ඩ ඉහල යාම තුළින් වේගයෙන් වර්ධනය වූ දේශීය සැපයුම් උණනාවන් සහ බැංකු අංශයෙන් ණය ලබා දීම සීග්‍ර ලෙස වර්ධනය වීම නිසා ඇති වූ ඉල්ලුම් පීඩනය 2007 වසරේ සිට උද්ධමනය මත දැඩි පීඩනයක් එල්ල කිරීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේ ජූලි මස වන විට නව කොළඹ පාරිභෝගික මිල දර්ශකය සියයට 28.2 ක අගයක් ගන්නා ලදී. කෙසේ නමුත්, මෙම වර්ධිත තත්ත්වය ඉන් පසු අඩු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කල අතර, 2008 වසරේ සැප්තැම්බර් වන විට එය සියයට 23.4 ක අගයක් ගන්නා ලදී. එළවළු, සහල්, පොල් තෙල්, බිත්තර ප්‍රධාන කොටගත් දේශීය කෘෂි නිෂ්පාදන සැපයුම ඉහල යාම සාමාන්‍ය මිල මට්ටම පහල යාම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, තෙල් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යවල ලෝක වෙළෙඳපොළේ මිල ගණන් පහත වැටීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනවල සැපයුම ඉහල යාම නිසා උද්ධමනය තව දුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂිතය.



මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

**4 වගුව
ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය**

මාසය	මතුපිට උද්ධමනය				මූලික උද්ධමනය			
	ලක්ෂමය		වාර්ෂික සාමාන්‍ය		ලක්ෂමය		වාර්ෂික සාමාන්‍ය	
	2007	2008	2007	2008	2007	2008	2007	2008
ජනවාරි	13.7	20.8	10.6	16.4	8.8	6.9	8.5	7.5
පෙබරවාරි	15.2	21.6	11.1	17.0	8.9	8.4	8.5	7.5
මාර්තු	15.1	23.8	11.7	17.7	7.6	9.3	8.5	7.6
අප්‍රේල්	14.3	25.0	12.3	18.7	8.1	9.3	8.5	7.7
මැයි	13.2	26.2	12.6	19.8	7.9	9.6	8.4	7.9
ජූනි	13.5	28.2	12.8	21.0	8	14.1	8.3	8.2
ජූලි	15.4	26.6	13.3	21.9	7.4	17.2	8.2	9.3
අගෝස්තු	16.5	24.9	13.8	22.6	7.2	17.4	8.1	10.1
සැප්තැම්බර්	16.1	24.3	14.2	23.2	6.8	18.7	8	11.1
ඔක්තෝම්බර්	18.2		14.8		6.7		7.9	
නොවැම්බර්	19.3		15.4		6.6		7.7	
දෙසැම්බර්	18.8		15.8		8.1		7.7	

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

වෙළඳ හා ජංගම ගිණුමේ හිඟය

2008 වර්ෂයේ පළමු මාස නවය තුළ අපනයන වල සියයට 11 ක වර්ධනයක් සිදු වූ අතර එමඟින් ඇ.ඩො. මිලියන 6,245 ක පමණ ආදායමක් ඉපැයීමට හැකි වූ අතර අදාළ වකවානුව තුළ ආනයන වල සියයට 30 ක වර්ධනයක් වූයෙන් ඒ සඳහා ඇ.ඩො. මිලියන 10,669 ක පමණ වියදමක් දැරීමට සිදු විය. අපනයන වල සිදු වූ වර්ධනයට වැඩි දායකත්වයක් සපයන ලද්දේ සියයට 33 ක පමණ වර්ධනයක් ඇතිකරගත්, කෘෂිකාර්මික අංශයයි. ජාත්‍යන්තර වෙළඳපොළේ පැවැති ඉහළ මිල ගණන් සහ නිෂ්පාදනය ඉහල යාම තුළින් තේ සහ රබර් සඳහා පැවැති වාසිදායක තත්ත්වය මෙම

කෘෂිකාර්මික අංශයේ වර්ධනයට සෘජුවම දායක විය. මෙම කාල පරිච්ඡේදය තුළ පළතුරු සහ එළවළු අපනයනයේ සියයට 42 ක පමණ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අමතරව, ඇඟවීම් කර්මාන්තය ප්‍රමුඛ කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 2.8 ක පමණ වූව ද, ඒ තුළින් රටට ගලා එන ලද විදේශ විනිමය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 2,542 ක් විය. ආදාය කාල වකවානුව තුළ, ලෝක ආර්ථිකයේ සිදු වූ පසුබෑම, ඇඟලුම් අංශයේ අපේක්ෂිත වර්ධනයට අහිතකර ලෙස බලපාන ලදී.

අදාළ කාල පරිච්ඡේදය තුළ ලෝක වෙළඳපොළෙහි බණිජ තෙල් සහ ආහාර ද්‍රව්‍ය සඳහා පැවැති, අතිශය ඉහළ මිල ගණන්, රටෙහි ආනයන වියදම නොසිතූ විරූ ලෙස සියයට 30.3 කින් පමණ ඉහළ යෑමට හේතු විය. ලෝක වෙළඳපොළෙහි බණිජ තෙල් බැරලයක් සඳහා වූ මිල ගණන් 2008 ජූලි මාසයේදී ඇ.ඩො. මිලියන 147 ක් වූ උපරිමයකට ලඟා වූ අතර, වසරේ අවසාන භාගයේදී එම මිල ගණන් වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණි. වසරේ මුල් මාස නවය තුළ රටෙහි සමස්ථ ආනයන වියදම වූ ඇ.ඩො. මිලියන 10,669 න්, සියයට 26 කට සමාන ප්‍රමාණයක් නැතහොත් ඇ.ඩො. මිලියන 2,746 ක් වැය වන ලද්දේ බණිජ තෙල් ආනයන සඳහායි. පසු ගිය වසරේ සමාන කාල වකවානුව තුළ බණිජ තෙල් ආනයන වියදම මුළු ආනයන වියදමින් සියයට 21 ක් විය. බණිජ තෙල් වලට අමතරව, අනෙකුත් අන්තර්භාණ්ඩ සඳහා වූ වියදමද සැලකිය යුතු ලෙස සියයට 23 කින් ඇ.ඩො. මිලියන 3,123 ක් දක්වා වැඩි වූ අතර, ජාත්‍යන්තර වෙළඳපොළෙහි පොහොර සඳහා පැවැති ඉහළ මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යාම මෙයට මූලිකවම හේතු විය. ඉහළ පොහොර මිල ගණන් වලට අමතරව, අදාළ කාල වකවානුව තුළ ක්‍රියාත්මක කරන ලද මාර්ග, ගුවන් පාලම්, ප්‍රධාන වරායයන් 4 ක සංවර්ධන කටයුතු ආදී ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් 2007 වර්ෂයට සාපේක්ෂව ආයෝජන ආශ්‍රිත භාණ්ඩ ආනයනය සියයට 37 කින් පමණ ඉහළ යාම ද කැපී පෙනුණි.

මෙලෙසින් ජාත්‍යන්තර වෙළඳපොළෙහි අතිශය තීව්‍ර ලෙස ඉහළ ගිය බණිජ තෙල් යන අනෙකුත් අන්තර් භාණ්ඩ මිල ගණන් හේතු කොටගෙන, වසරේ මුල් මාස නවය තුළ රටෙහි වෙළඳ හිඟය ඇ.ඩො. මිලියන 4,424 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, වෙළෙඳ ගිණුමේ හිඟයේ වැඩිවීම නිසා ඇති වූ පීඩනය, විදේශ ශ්‍රමිකයින් විසින් කරන ලද බැර කිරීම් සහ ඉහළ සේවා ආදායමෙහි සිදු වූ සැලකිය යුතු වර්ධනය හේතුවෙන් යම් තාක් ප්‍රමාණයකට සමනය කර ගැනීමට හැකිවීමෙන්, රටෙහි ජංගම ගිණුමේ ප්‍රසාරණය යම් තරමකට පාලනය කිරීමට හැකි විය.

පසු ගිය වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,403 ක් වූ ශ්‍රමික ප්‍රේෂණ 2008 සලකා බලන කාලය තුළ ඇ.ඩො. මිලියන 1,710 ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. 2008 මුල් මාස 6 තුළ රැකියා සඳහා විදේශ ගතවීම් සියයට 23 කින් වර්ධනය විය. සමස්ථයක් වශයෙන් 2007 පළමු මාස 6 තුළදී ජංගම ගිණුමේ හිඟය ඇ.ඩො. මිලියන 1,200 කින් වැඩි වී 2008 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී ඇ.ඩො. මිලියන 1,888 දක්වා ඉහළ ගොස් ඇත.

අඛණ්ඩව ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති

2004 වසරේ සිට මහබැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය, 2008 වසරේ මුල් කාර්තු තුළ සංචිත මුදල් ඉලක්කයන් අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීමටත් ඉල්ලුම හා බැඳුණු උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමටත් ඉවහල් විය.

ඒ අනුව 2008 වසර මුල සිටම මූල්‍ය ප්‍රසාරණයේ ප්‍රවනතාවය තව දුරටත් මධ්‍යස්ථව පැවතුණි. පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 2007 වසර අවසාන වන විට සියයට 16.6 අගයක් ගත් අතර 2008 සැප්තැම්බර් අවසානය වන විට එය සියයට 13.6 දක්වා පහත වැටිණි. අපේක්ෂිත වර්ධනයට වඩා ඉහළ වර්ධනයක් පෙන්වූ පුද්ගලික අංශයට දෙනු ලැබූ ණයෙහි 2007 වසරේ සියයට 20 - 26 පරාසයක පැවැති ඉහළ වර්ධන අනුපාතය, 2008 ජූනි මස අවසන් වන විට සියයට 12.7 දක්වා පහළ වැටිණි.

රාජ්‍ය මූල්‍ය උපනතීන් (2008 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

2008 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී රාජ්‍ය ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට වඩා රුපියල් බිලියන 85 ක වැඩිවීමක් වාර්තා කර ඇත. 2008 වසරේ පළමු මාස නවය තුළ රජයේ බදු ආදායම සියයට 21 කින් වැඩි වී ඇති අතර, බදු නොවන ආදායම පසුගිය වසරේ සලකා බලන කාලපරිච්ඡේදයට වඩා සියයට 28 කින් වර්ධනය විය. අදාළ කාලය තුළදී ආදායම් රැස් කිරීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.7 කි. මෙම ආදායමේ ප්‍රගතිය සලකා බැලිය යුත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු සහන ලබාදීම, වාහන ආනයන අඩුවීම, දුම්වැටි අලෙවියේ හා මත්පැන් නිෂ්පාදනයේ අඩු වෙමින් පවතින ප්‍රවණතාවය යන හේතූන් නිසා පැණ නැගුණු ආදායම් පසුබෑමක් ද සමගින්ය.

පුනරාවර්තන වියදම් සියයට 18 ක් සහ ප්‍රාග්ධන වියදම් සියයට 26 ක වැඩි වීමක් පෙන්නුම් කරමින් රාජ්‍ය වියදම සියයට 23 කින් වැඩි විය. රජය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ ප්‍රමුඛතාවය ලබාදීමේ ප්‍රවීච්චය ලෙස විශාල සම්පත් ප්‍රමාණයක් ප්‍රාග්ධන වියදම් සඳහා යෙදවීය. පොහොර මිල , පොළී අනුපාත සහ වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ යාම, මහජන ආරක්ෂාව හා මානුෂීය කටයුතු සම්බන්ධ වියදම් ඉහළ යාම යන ඒකාබද්ධ හේතූන්ගෙන් පැන නැගුණු පීඩනය මධ්‍යයේ වුව ද රජය වර්තන වියදම මෙම මට්ටමේ පවත්වා ගැනීමට සමත් වී ඇත.

2008 වසරේ පළමු මාස නවය තුළදී, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් පුනරාවර්තන වියදම් සඳහා ප්‍රතිපාදන වලින් සියයට 73 ක් සහ ප්‍රාග්ධන වියදම් සඳහා වූ ප්‍රතිපාදන වලින් සියයට 55 ක් පමණ උපයෝජනය කර තිබුණි.

තාවකාලික දත්ත අනුව පළමු මාස නවය සඳහා වන සමස්ථ අයවැය හිඟය රුපියල් බිලියන 231 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයන් එය සියයට 5.2 කි. 2007 වර්ෂයේ අදාළ කාලය තුළදී වාර්තා කළ සියයට 5.6 හා සසඳා බැලීමේදී මෙය යහපත් ප්‍රවණතාවයකි. ආදායම් ගිණුම අඛණ්ඩව අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස අළුතින් ඇතිවන රාජ්‍ය මූල්‍ය අතිරික්ත, ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකිවන අතර, 2007 වර්ෂයේ පළමු මාස නවය තුළදී ද.දේ.නි ප්‍රතිශතයක් ලෙස සියයට 1.4 ක් වූ ආදායම් ගිණුමේ හිඟය මෙම වසරේ පළමු මාස නවය තුළදී සියයට 1.2 දක්වා අඩු විය.

පසු ගිය වසරේ සලකා බලන කාලය තුළදී ව්‍යාපෘතින් සඳහා වූ දළ විදේශීය මූල්‍යකරණය ඇ.ඩො. මිලියන 750, තව දුරටත් වර්ධනය වී 2008 වසරේ පළමු මාස නවය තුළදී ඇ.ඩො. මිලියන 770 දක්වා වැඩි විය. අදාළ කාලය තුළ විදේශ මූල්‍යකරණය කරන ලද ප්‍රධාන ව්‍යාපෘතින් අතර නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බල ව්‍යාපෘතිය, ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හා කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය වූ අතර උමා ඔය ජල විදුලි හා වාරිමාර්ග ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 450), කොළඹ-මාතර දුම්රිය මාර්ග ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 100) හා පිටත වටරවුම් පාර ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 53) යන ව්‍යාපෘතින් සඳහා ද අදාළ කාලය තුළදී විදේශීය මූල්‍යකරණ එකඟතාවයන්ට එළඹීමට රජයට හැකි වී ඇත.

අයවැය තත්ත්වය (2008 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

2008 වර්ෂයේ පළමු මාස නවය තුළ රාජ්‍ය ආදායම සියයට 22 ක වර්ධනයක් පෙන්නුම් කරමින් සමස්ථ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.7 ක් විය.

2008 වසරේ පළමු කාර්තු තුන තුළ වර්තන වියදම් සියයට 18 ක වැඩිවීමක් වාර්තා කර ඇත. 2007 වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය තුළ පුනරාවර්තන වියදම් / දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12.6 හා සසඳා බලන විට 2008 වසරේ පළමු මාස 9 තුළ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 11.9 දක්වා අඩුවීම පසුගිය වසර කීපය තුළදී දැකිය හැකි වූ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වර්තන වියදම්වල අඩු වීමේ ප්‍රවණතාවය තව දුරටත් පවත්වා ගැනීමකි. 2007 වර්ෂයේ අදාළ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.2 ලෙස වාර්තා කරන ලද රාජ්‍ය ආයෝජන, 2008 වසරේ අදාළ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.3 වර්ධනයක් පෙන්නුම් කරමින් සියයට 26 කින් වැඩි වී ඇත.

මෙම තත්ත්වයන් හමුවේ ආදායම් ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.2 දක්වා සලකා බලන කාලය තුළදී අඩු වූ අතර, එය 2007 වසරේ අදාළ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.4 ක් විය. තව ද 2007 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.6 ක් වූ සමස්ථ අයවැය හිඟය 2008 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.2 දක්වා අඩු විය.


5 වගුව
අයවැය සාරාංශය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

	රු.මිලියන	
	2007	2008
ආදායම	393,776	478,677
බදු	358,321	433,155
ආදායම් බදු	82,154	95,084
එකතු කළ අගය මත බදු	131,347	153,422
නිෂ්පාදන බදු	65,490	72,731
ආනයන බදු	40,774	45,114
වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද	18,077	23,982
අනෙකුත්	20,479	42,823
බදු නොවන	35,455	45,522
වියදම්	593,372	710,368
වර්තන	451,541	531,247
වැටුප්	150,726	171,120
විශ්‍රාම වැටුප්	50,030	53,613
පොළී ගෙවීම්	133,171	152,136
සමෘද්ධි	6,950	9,145
පොහොර සහනාධාරය	8,669	21,768
අනෙකුත්	101,995	123,465
රාජ්‍ය ආයෝජන	149,222	187,505
අනෙකුත්	(7,391)	(8,384)
ආදායම් හිඟුම	(57,765)	(52,570)
සමස්ථ අය වැය හිඟය	199,596	231,691
මූල්‍යකරණය		
ආධාර	19,203	14,256
විදේශ ණය	51,397	50,055
දේශීය මූල්‍යකරණය	128,996	167,380
ආදායම්/ ද.දේ.නි (%)	11.0	10.7
වර්තන වියදම් / ද.දේ.නි (%)	12.6	11.9
රාජ්‍ය ආයෝජන/ ද.දේ.නි (%)	4.2	4.3
ආදායම් හිඟය / ද.දේ.නි (%)	1.6	1.2
සමස්ථ අයවැය හිඟය / ද.දේ.නි (%)	5.6	5.2

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

**රාජ්‍ය ආදායම
(ජනවාරි-සැප්තැම්බර් 2008)**

2008 වසරේ මුල් මාස 9 තුළ රාජ්‍ය ආදායම සියයට 22 කින් ඉහළ ගොස් ඇත. බදු සහන, වාහන ආනයන පහත වැටීම සහ මධ්‍යසාර හා දුම්වැටි සඳහා වූ බදු වල මන්දගාමී වර්ධනය හේතුවෙන් ඇති වූ ආදායම් පහළ යාම් තිබියදී වුවද බදු ආදායම සියයට 21 ක වර්ධනයක් පෙන්වූම කරන ලදී. බදු පදනම පුළුල් කිරීම සඳහා පසු ගිය වසර කිහිපය තුළ හඳුන්වා දුන් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගත් ක්‍රියා මාර්ග ඉහළ ආදායම් වර්ධනයක් පවත්වා ගැනීමට උපකාරී විය.



රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

රාජ්‍ය ආදායම් විචලනය විශ්ලේෂණය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

රු. බිලියන

	2007	2008	බලපාන ලද කරුණු
ආදායම් බදු	82,154	95,084	පුළුල් බදු ව්‍යුහයක් ඇති කිරීමට ගන්නා ලද ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මාලාව සමඟින් ගන්නා ලද පරිපාලනමය ක්‍රියාමාර්ගයන් සහ ආදායම් එකතු කිරීමේ දෙපාර්තමේන්තුවල සේවක සංඛ්‍යාව ඉහළ නැංවීම, බදු රැස් කිරීම් ඉහළ යාමට හේතු විය.
එකතු කළ අගය මත බදු	131,347	153,422	විදුලි සංදේශ හා මූල්‍ය අංශයන්හි යහපත් කාර්ය සාධනය සහ යෙදවුම් බදු ප්‍රති ගෙවුම් මත සීමාවන් පැනවීම එකතු කළ අගය මත බදු ආදායම කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු කර ඇත. කෙසේ වුව ද, මෝටර් රථ ආනයනයෙහි ප්‍රමාණාත්මක පහළ යාම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වා දුන් සංයුක්ත බද්ද සමග එම භාණ්ඩ සඳහා වූ එකතු කළ අගය මත බදු ඉවත් කිරීම, රාජ්‍ය සේවකයන් හට වාහන ආනයන කිරීම සඳහා හඳුන්වා දුන් බදු සහන යෝජනා ක්‍රමයෙහි බලපෑම, මධ්‍යසාර හා දුම්වැටි අලෙවිය පහළ යාම සහ පෙට්‍රල් සඳහා වූ එකතු කළ අගය මත බද්ද සියයට 5 දක්වා අඩු කිරීම, මගින් එකතු කළ අගය මත බදු රැස් කිරීම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරන ලදී.
නිෂ්පාදන / සුරා බදු	65,490	72,731	තෝරාගත් දුම්වැටි වර්ගයන් කිහිපයක නිෂ්පාදන බදු අනුපාත ඉහළ දැමීම, මධ්‍යසාර සඳහා නිෂ්පාදන බදු ඉහළ දැමීම සහ බීර නිෂ්පාදනයේ ඉහළයාම නිෂ්පාදන බදු රැස් කිරීමට යහපත් දායකත්වයක් සැපයීය. කෙසේ වුවද " මතට තින " මත් ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය වැළැක්වීමේ ජාතික වැඩසටහන තුළින් හඳුන්වා දුන් රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ඒ ආශ්‍රිත නීති සහ ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස දුම්වැටි අලෙවිය සහ මධ්‍යසාර නිෂ්පාදනය පහළ යාම, මෝටර් රථ ආනයනය සඳහා රාජ්‍ය සේවකයින්ට ලබා දුන් බදු සහන සහ මෝටර් රථ ආනයන පහළ යාම නිෂ්පාදන බදු වල මන්දගාමී වර්ධනයට හේතු විය. රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් බදු සහන හේතුවෙන් නිෂ්පාදන බදු ආදායමින් රු. බිලියන 10 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ අතර දුම්වැටි සහ මධ්‍යසාර අලෙවිය පහළයාම හේතුවෙන් අපේක්ෂිත නිෂ්පාදන බදු ආදායමින් රු. බිලියන 3 ක ආදායම් අහිමි වීමක් සිදු විය.

රාජ්‍ය ආදායම් විවලකා විශ්ලේෂණය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තව දුරටත්


ආනයන බදු	40,774	45,114	ආනයන අධිභාරය ඉහළ යාම, ඇතැම් භාණ්ඩ අඩුවෙන් තක්සේරු කිරීම නිසා මතුවන ගැටළු වැළැක්වීම සඳහා නිශ්චිත බදු සහ අවම සිල්ලර මිල මත බදු පැනවීම් හඳුන්වා දීම, සහ තීරු බදු නිදහස් වෙළඳ සැල් සඳහා ලබා දෙනු ලැබූ තීරු බදු සහනයන් සීමා කිරීම, ආනයන බදු කෙරෙහි යහපත් බලපෑමක් ඇති කර තිබේ. කෙසේ වුව ද, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත විශේෂ බද්දක් අයකිරීම, ජාත්‍යන්තර වෙළඳ පොලෙහි ඉහළ බොරතෙල් මිල ගණන් හේතුවෙන් පෙට්‍රල් ආනයන සඳහා ලබා දුන් තීරු බදු සහන, මෝටර් රථ ආනයනයන්ගේ පහළ යාම, රාජ්‍ය සේවකයන් සඳහා මෝටර් රථ ආනයනයේදී ලබා දුන් සහනදායී තීරු බදු යෝජනාක්‍රමය, ආනයන බදු රැස්කිරීම කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇත. ආනයනගෙන් බහුතරය අඩු බදු අනුපාත සහිත ආයෝජන භාණ්ඩ සහ අන්තර්භාණ්ඩ විමද ආනයන ආදායම කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කරන ලදී.
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු	18,077	23,981	තෝරාගත් අයිතම කිහිපයක් සහ අපනයන කාර්යන් සඳහා සිදු කරන ආනයන හැරුණු කොට අනෙකුත් ආනයන සියල්ල මෙම බද්දට යටත් වන අතර, ඇති වූ ආනයන ඉහළ යෑම්, වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු ආදායමේ ඉහළ යාමට බලපා ඇත.
අනෙකුත්	19,496	42,823	සෙස් බදු අනුපාත ඉහළ දැමීම, අත්‍යවශ්‍ය නොවන ආනයන අධිකාරියෙන් කිරීමේ සහ දේශීය කර්මාන්ත දිරි ගැන්වීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ සඳහා සෙස් බදු පැනවීම සහ ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීම ආදී කරුණු, අනෙකුත් බදු ආදායමෙහි ඉහළ යාමට හේතු වී ඇත. සමාජ වගකීම් බද්ද සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් බදු අනුපාත සංශෝධනය කිරීමද, අනෙකුත් බදු ආදායම ඉහළ යාම සඳහා තව දුරටත් හිතකර දායකත්වයක් සපයන ලදී.
බදු නොවන	35,455	45,522	විකුණුම් හා ගාස්තු, ලාභ හා ලාභාංශ, රාජ්‍ය බැංකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ලැබුණු ලාභ/ලාභාංශ ඉහළ යාම සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම හේතුවෙන් ඇති වූ සමාජ සංරක්ෂණ දායක මුදල් ආදායමෙහි ඉහළ යාම, බදු නොවන ආදායම් වර්ධනයට හේතු විය.

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ආදායම් බදු වල ඉහළ වර්ධනයක්

සංස්ථාපිත බදු, පුද්ගල ආදායම් බදු, පොළී මත ආදායම් බදු සහ ආර්ථික සේවා ගාස්තු මගින් උපයාගන්නා ලද මුළු ආදායම් බදු ප්‍රමාණය 2008 සැප්තැම්බර් වන විට රු. මිලියන 95,084 කි. සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදු වල වර්ධනය ගිය වසරේ මෙම කාල පරිච්ඡේදය හා සසඳන කල සියයට 19.2 කි. පසු ගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසඳීමේදී පොළී මත ආදායම් බදු වල වර්ධනය සියයට 10.6 ක් සහ ආර්ථික සේවා ගාස්තු වල වර්ධනය සියයට 13.7 කි. මේ අනුව ආදායම් බදු ප්‍රමාණය 2008 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.1 කට වර්ධනය වනු ඇත. බදු පදනම පුළුල් කිරීම, බදු අනුපාත සංශෝධනයන් සහ අනෙකුත් බදු පරිපාලන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයන් මෙම සැලකිය යුතු වර්ධනයට හේතු වී ඇත. බදු වර්ෂය ආරම්භ වීමට පෙර බදු වලට අදාළ තීරණ රාමුව සම්පූර්ණ කිරීම, මෙය තවදුරටත් ශක්තිමත් වීමට හේතු වී ඇත. මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ශක්තිමත් කිරීමටත්, බදු ගෙවන්නන්ට හා බදු පරිපාලනයට යහපත් වන ආකාරයේ පරිසරයක් ගොඩනැගීමටත් රජය විසින් ප්‍රතිපත්තිමය තීරණ ගන්නාවක් මෙම වසරේදීද ගනු ලැබේ.



මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

6 වගුව
ආදායම් බදු ක්‍රියාකාරීත්වය (ජනවාරි සිට සැප්තැම්බර්)

රු. මිලියන

	2007	2008	වර්ධනය (%)
සංස්ථාපිත සහ පුද්ගල	45,830	54,637	19.2
ආර්ථික සේවා ගාස්තු	9,083	10,326	13.7
රඳවා ගැනීම් බදු	27,241	30,121	10.6
එකතුව	82,154	95,084	15.7

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

බදු පදනම පුළුල් කිරීම සඳහා 2005 වර්ෂයේ සිට විවිධ පියවරයන් ගන්නා ලද අතර 2008 වසරේදී එය තවදුරටත් පුළුල් කරන ලදී.

බදු පදනම පුළුල් කිරීම සඳහා 2008 වර්ෂය තුළ ගෙන ඇති ක්‍රියා මාර්ග.

- දැනට ප්‍රදානය කර ඇති බදු විරාම කාල සීමා ඉක්මවා යාමෙන් පසු තවදුරටත් කාලය දීර්ඝ නොකරනු ඇත.
- ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සහ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සඳහා හැර 2008.04.01 දිනෙන් පසුව ආරම්භ වන බදු විරාම කාල සීමාවන් අවුරුදු තුනක උපරිමයකට යටත් වනු ඇත.
- කල්බදු ව්‍යාපාරයකින් ඇතිවන අලාභයන් කල්බදු ව්‍යාපාරයෙන් ලැබෙන ලාභයෙන් පමණක් හිලවී කිරීමට සීමා වනු ඇත.
- කිසියම් සේවා යෝජකයෙක් තම සේවාදායකයකු වෙනුවෙන් සේවා ආදායම් මත, ආදායම් බදු ගෙවන්නේ නම්, සේවා යෝජකයාගේ ආදායම් බදු සඳහා අඩු කිරීම්, සේවා යෝජකයා විසින් සත්‍ය වශයෙන් ගෙවිය යුතු ආදායමට පමණක් සීමා වනු ඇත.
- ශ්‍රී ලංකාව තුළ සේවයේ නියුතු ලාංකික හා විදේශීය පුරවැසියන් සඳහා ආදායම් බදු ගණනය කිරීම සමාන වනු ඇත.
- මත් පැන් සහ මෝටර් රථ වාහන විකිනීමේ පිරිවැටුම මත අය කෙරෙන ආර්ථික සේවා ගාස්තුව සියයට 1 කින් වැඩි කරන ලදී.

පරිපාලන වෙනස්කම්

- ආර්ථික සේවා ගාස්තු ගෙවන ඕනෑම පුද්ගලයෙකු හෝ හවුල් ව්‍යාපාරයක්, විශේෂිත ගෙවීම්, කුලී, කල් බදු, රාජ්‍ය භාරය, වාර්ෂික භාරය හෝ කළමනාකරණ ගාස්තු යනාදිය සම්බන්ධව රඳවා ගැනීමේ බදු ගෙවීමෙන් නිදහස් වනු ඇත.

- රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් බදු අය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමය සරල කිරීම
- දැනට පවත්නා හිඟ බදු (arrears) පියවා ගැනීමට සහ ඊට අදාළ ගැටළු විසඳා ගැනීම සඳහා විශේෂ පනතක් යෝජනා කිරීම.

මීට අමතරව රජය විසින් විශේෂිත අංශයන් දිරිගැන්වීම සඳහා එම අංශයන් සඳහා ආදායම් බදු සහන හා නිදහස් කිරීම් ද ලබා දී ඇත.

බදු නිදහස් කිරීම් සහ අනෙකුත් සහනදායී ක්‍රියාමාර්ග

බදු සහනයන්

- නැගෙනහිර පළාත නගා සිටුවීමේ කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන "නැගෙනහිර උද්‍යානය" වැඩ සටහන යටතේ සිදු කෙරෙන නව ආයෝජන සඳහා බදු සහන ලබාදීම. එවැනි ආයෝජන සඳහා බැංකු මගින් ලබා දෙන ණය මත අය කෙරෙන පොළී ආදායම ආදායම් බද්දෙන් නිදහස් කර ඇත.
- නව චිත්‍රපට ශාලාවක් ඉදිකිරීම සඳහා රු.මිලියන 25 ක් සහ පවතින චිත්‍රපට ශාලාවක් නවීකරණය කිරීම සඳහා රු. මිලියන 10 ක් යන උපරිමයන්ට යටත්ව චිත්‍රපට ශාලාවක් සඳහා දරණ ලද වියදම් සුදුසුකම් ලබන ගෙවීම් සේ සලකා අඩු කිරීම් ලබාදීම
- චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය ඇතිව චිත්‍රපටයක් නිපදවීමේදී වියදම් සඳහා සුදුසුකම් ලබන ගෙවීම් වශයෙන් වන දීමනාව රු. මිලියන 50 ක් දක්වා වැඩි කිරීම
- රාජ්‍ය මැණික් සංස්ථාවේ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන මැණික් වෙන්දේසි වලදී විකුණනු ලබන මැණික් සඳහා සියයට 2.5 ක සහනදායී ආදායම් බදු අනුපාතයක් පැනවීම.
- අපනයන හෝ විදේශ විනිමය උපයන ව්‍යාපාරයක පිරිවැටුම සම්බන්ධ ආර්ථික සේවා ගාස්තුව සියයට 0.25 ක උපරිමයකට යටත් වන පරිදි අඩු කරන ලද අතර,

අපනයන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මිලදී ගැනීමේ කාර්යාලයක් හරහා ඇගයුම් අපනයනය කරන්නන් සඳහා සියයට 0.1 ක සහනදායී ආර්ථික සේවා ගාස්තුවක් පැනවීම.

බදු නිදහස් කිරීම්

- විදේශ විනිමය විශාල වශයෙන් උපයන කර්මාන්තයක් වශයෙන් මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, නොකැපූ මැණික් ආනයනය කර කපා ඔප දැමූ මැණික් ලෙස අපනයනය කිරීමේදී ලබන ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කොට ඇත.
- විදේශ විනිමය ඉපයීම් රටතුලට ගලා ඒම වැඩි කිරීම අරමුණු කොට, යම් පුද්ගලයකු හෝ හවුල් ව්‍යාපාරයක් පිටරටකදී උපයනු ලබන ලාභ සහ ආදායම බැංකු පද්ධතිය හරහා ලංකාව තුලට ප්‍රේෂණය කිරීමේදී එකී ලාභ සහ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කොට ඇත.

- සමුපකාර සමිතියක ලාභය අවුරුදු 5 ක කාල සීමාවක් සඳහා ආදායම් බදු වලින් නිදහස් වන අතර, එවැනි සමිති මගින් සිදු කරන ඉතිරි කිරීම් සඳහා ලැබෙන පොලිය මත අය කෙරෙන බද්දෙන් ද එම සමිති නිදහස් කර ඇත. මෙමගින් සමුපකාර පද්ධතිය නැවත පණගැන්වීම හා අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

නිෂ්පාදන / සුරා බදු ආදායමේ ආන්තික වර්ධනයක්

දුම්වැටි, මත්පැන්, මෝටර් රථ වාහන, බණිජ තෙල් සහ අනෙකුත් නිෂ්පාදන මත 2008 වසරේ පළමු මාස නවය තුළ අයකර ගන්නා ලද නිෂ්පාදන බදු ආදායම, රු.මිලියන 72,731 ක අගයක් පෙන්නුම් කරන ලද අතර, එය 2007 වසරේ එම කාල සීමාව තුළ එකතු කරන ලද බද්දට සාපේක්ෂව සියයට 11 ක වර්ධනයකි.

7 වගුව
නිෂ්පාදන බදු කාර්ය සාධනය (2008 ජනවාරි සිට සැප්තැම්බර්)

කාණ්ඩය	රු. මිලියන		වර්ධනය %
	2007	2008	
මධ්‍යසාර	16,830	20,126	19.6
දුම්වැටි	22,828	26,118	14.4
මෝටර් රථ සහ බණිජ තෙල්	22,838	21,298	- 6.7
අනෙකුත්	2,994	5,189	73.3
එකතුව	65,490	72,731	11.1

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය පිටු දැකීම අරමුණු කොට ගත් රජයේ "මනව නීත" ප්‍රතිපත්තියට අනුකූලව සහ ඊට සම්බන්ධ නීතිමය හා දැනුවත් කිරීමේ වැඩ සටහන් හේතුවෙන් දුම්වැටි විකිණීමේ අඩුවීමක් 2007 වසරේදී පෙන්නුම් කළ අතර, මෙම ප්‍රවණතාවය 2008 වසරේදී තවදුරටත් නොකඩවා පැවතුණි. 2007 වසරේ පළමු මාස නවයට සාපේක්ෂව, 2008 වසරේ අදාළ

කාල සීමාව තුළ මුළු දුම්වැටි නිෂ්පාදනය සියයට 5.3 කින් අඩුවී ඇත. එහෙත් තෝරාගත් සමහර දුම්වැටි වර්ග සඳහා සිදු කරන ලද බදු ඉහළ නැංවීම් හේතුවෙන්, අදාළ කාලසීමාව තුළ දුම්වැටි නිෂ්පාදන බදු ආදායම සියයට 14 ක වර්ධනයක් වාර්තා කළ අතර දුම්වැටි විකිණීම අඩුවීමෙන් සිදුවූ ආදායම් පහළ යාම යම් දුරකට සීමා කිරීමට ඉන් හැකි වී ඇත.

8 වගුව
දුම්වැටි නිෂ්පාදන බදු අනුපාත වෙනස් කිරීම්

වර්ගය	රු. / දුම්වැටි 1000 කට						
	2006 ඔක්.	2007 ජුනි	2007 ඔක්.	2007 නොවැ.	2008 මාර්තු	2008 සැප්.	2006 සැප්. සිට 2008 සැප්. කාල සීමාව තුළ වර්ධනය %
බෙන්සන් ඇන්ඩ් හෙප්ස්	7,306	7,588	8,588	8,868	9,840	10,870	49
ගෝල්ඩ් ලීෆ්	7,018	7,283	8,086	8,314	8,850	9,380	34
වයිස් රෝසි	5,919	6,183	6,986	7,219	7,219	7,745	31
අනෙකුත්	3,722	3,722	3,722	3,722	4,520	5,048	35

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

2007 වසරේ පළමු මාස 9 කුල සැර මත්පැන් නිෂ්පාදනය සියයට 4 ක වර්ධනයක් පෙන්නුම් කල අතර 2008 වසරේ අදාළ කාල සීමාව ඇතුලත එය සුළු වශයෙන් අඩු වී ඇත. එහෙත් 2007 ඔක්තෝබර් මස සැර මත්පැන් සම්මත සැර ලීටරයක් සඳහා සිදු කරන ලද රු.65/- ක නිෂ්පාදන බදු ඉහළ නැංවීම හේතුවෙන්, 2008 වසරේ පළමු මාස නවය කුල සැර මත්පැන් මගින් එකතු කර ගන්නා ලද සුරාබදු ආදායම සියයට 19 ක වර්ධනයක් වාර්තා විය. 2007 වසරේ පළමු මාස නවයේ බිර නිෂ්පාදනයට සාපේක්ෂව, 2008 වසරේ අදාළ කාල සීමාව කුල බිර නිෂ්පාදනය සියයට 20 ක වර්ධනයක් අත්කර ගැනීමේ හේතුවෙන් බිර වලින් එකතු වන සුරා බදු ආදායම සියයට 28 කින් වර්ධනය වී රු.මිලියන 450 ක් උපයන ලදී.

2006 වසරේ මෝටර් රථවාහන සඳහා වන නිෂ්පාදන බදු එකතු කිරීමට සාපේක්ෂව, 2007 වසරේදී එම අගය සියයට 16 ක අඩුවීමක් වාර්තා විය. මෙම අඩුවීමේ ප්‍රවණතාවය තවදුරටත් මෙම වසරේදී ද පැවැති අතර 2007 පළමු මාස නවයට සාපේක්ෂව මෙම වසර කුළදී අදාළ ආදායම සියයට 35 කින් පහළ යන ලදී. සහනදායී බදු අනුපාත යටතේ රාජ්‍ය සේවකයින් විසින් වාහන ආනයනය කිරීම, ආනයනය කරන වාහන සංඛ්‍යාවේ අඩුවීම සමගම අඩු වටිනාකමින් යුත් කුඩා වාහන ආනයනයට නැඹුරුවීම, ඉහත බදු ආදායම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු සාධක විය.

9 වගුව

ඇස්තමේන්තුගත නිෂ්පාදන බදු ආදායමේ පහළයාම (2008 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

කාණ්ඩය	රු. මිලියන
රාජ්‍ය සේවකයින් සඳහා වන සහනදායී බදු යෝජනා ක්‍රමය	10,018
මධ්‍යසාර අලෙවියේ පහළයාම	2,200
දුම්වැටි අලෙවියේ පහළයාම	370

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

එකතු කල අගය මත බදු (වැට් බදු) ආදායමේ මධ්‍යස්ථ වර්ධනයක්

2008 වසරේ පළමු මාස නවය කුල එකතු කල අගය මත බදු ආදායම සියයට 17 ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කල අතර එය නාමික ආර්ථික වර්ධන

අනුපාතයට වඩා අඩු අගයකි. එකතු කල අගය මත බදු දේශීය වශයෙන් අය කිරීම සියයට 23 ක වර්ධනයක්ද, ආනයන මත අය කිරීම සියයට 11 ක වර්ධනයක් ද, වසරේ පළමු මාස නවය ඇතුළත පෙන්නුම් කර ඇත.

10 වගුව

එකතු කල අගය මත බදු එකතු කිරීම් (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

බදු පදනම	රු. මිලියන		වර්ධනය %
	2007	2008	
දේශීය	67,479	82,134	22
ආනයන	71,259	77,783	9
දළ ආදායම	138,738	159,917	15
ප්‍රති ගෙවුම්	7,391	6,495	(12)
ශුද්ධ ආදායම	131,347	153,422	17

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

මෝටර් රථ වාහන ආනයනයේ අඩුවීම, සුනාමි පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් සහන සැලසීම, පාරිභෝගික මිල ගණන් ස්ථාවර කිරීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මත බදු නිදහස් කිරීම් ලබාදීම සහ රාජ්‍ය සේවකයින්ගේ වාහන ආනයනය සඳහා ක්‍රියාත්මක කරන ලද සහනදායී බදු යෝජනා ක්‍රමය, එකතු කල අගය මත බදු ආදායමෙහි අඩු වර්ධන වේගය සඳහා හේතු විය. මෙරටට ආනයනය කරනු ලබන පෙට්‍රල් වලින් වැඩි ප්‍රමාණයක් පිරිපහදු කල තත්වයෙන් ගෙන්වනු ලබන අතර, 2008 වසර

ආරම්භයේ සිට පෙට්‍රල් මත අය කරන ලද එකතු කල අගය මත බදු අනුපාත වෙනස් කිරීම ද මෙම බදු ආදායමේ පහළ බැසීමට හේතු සාධක වී ඇත.

එහෙත්, විදුලි සංදේශ සහ මූල්‍ය අංශයන්හි වර්ධනය, යෙදවුම් මත ප්‍රතිගෙවුම් සඳහා පැනවූ සීමාවන් යන හේතූන් නිසා එකතු කල අගය මත බදු ආදායමෙහි දේශීය වශයෙන් සිදු කෙරෙන එකතු කිරීම්වල ප්‍රගතියක් ලබාගත හැකිවිය.

11 වගුව

ඇස්තමේන්තුගත එකතු කල අගය මත බදු ආදායම් පහළ යාම
(2008, ජනවාරි සිට සැප්තැම්බර්)

කාරණය	රු. මිලියන
මෝටර් රථ ආනයනයේ අඩුවීම / රාජ්‍ය සේවක සහනදායී බදු යෝජනා ක්‍රමය	3,800
පෙට්‍රල් සඳහා එකතු කල අගය මත බදු අනුපාත වෙනස් කිරීම	5,800
විශේෂ වෙළඳ බද්ද හඳුන්වාදීම	2,600
මධ්‍යසාර නිෂ්පාදනය අඩුවීම	1,030
දුම්වැටි නිෂ්පාදනය අඩුවීම	85
අහිමි වූ මුළු ආදායම	13,315

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

සංවර්ධන උපාය මාර්ග

වැට් බදු නිදහස් කිරීම

- “නැගෙනහිර උදානය” වැඩ සටහන යටතේ ව්‍යාපාර කටයුතු සඳහා ආයතන විසින් ආනයනය කරනු ලබන යන්ත්‍රෝපකරණ සහ දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා යොදා ගනු ලබන නූල් සහ දේශීයව නිෂ්පාදිත කිරි සහ සහල් භාවිතා කර සිදු කරනු ලබන නිෂ්පාදන
- සමුපකාර සමිති සහ ග්‍රාමීය සමුපකාර බැංකු වලින් සලසන මූල්‍යමය සේවාවන්
- දේශීයව නිෂ්පාදිත සීනි සහ උළු, ආනයනික නූල්, දේශීයව නිෂ්පාදිත එළවළු සහ පළතුරු, සකස් කරන ලද මත්ස්‍ය නිෂ්පාදන සහ වේවැල් ආනයනය සහ සැපයුම
- ගුවන් යානා එන්ජින් සහ අමතර කොටස් ආනයනය

වැට් බදු සහන

- ජාතික වික්‍රම සංස්ථාවේ අනුමැතියට යටත්ව ආනයනය කරනු ලබන, වික්‍රම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සමහර උපකරණ සඳහා බලපාන එකතු කල අගය මත බදු අනුපාතය සියයට 15 සිට සියයට 5 දක්වා අඩු කිරීම
- පෙට්‍රල් සඳහා වන එකතු කල අගය මත බදු සියයට 15 සිට 5 දක්වා අඩු කිරීම

ආනයන බදු ආදායමෙහි සාමාන්‍ය වර්ධනයක්

2008 ජනවාරි සිට සැප්තැම්බර් කාල වකවානුව තුළ ආනයන බදු ආදායමෙහි සියයට 11 ක පමණ වැඩිවීමක් දක්නට ලැබුණු අතර එයින් ලද ආදායම රු. මිලියන 45,114 ක් විය. අදාළ කාල පරිච්ඡේදය තුළ ආනයන භාණ්ඩවල සියයට 37 ක පමණ වර්ධනයක් දක්නට ලැබුණද එම ආනයන භාණ්ඩ ප්‍රධාන වශයෙන්ම අවම ආනයන බදු ගාස්තුවලට යටත් ආයෝජන හා ප්‍රාග්ධන භාණ්ඩ විය. මෙයට අමතරව,

මෝටර් රථ ආනයන සම්බන්ධව සිදු වූ වටිනාකමෙහි මෙන්ම ප්‍රමාණාත්මක අඩු වීමද, රාජ්‍ය සේවකයින් හට මෝටර් රථ ආනයන සඳහා ලබා දෙන ලද බදු සහන සහ ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ පියවරක් වශයෙන් හඳුන්වාදෙන ලද අත්‍යවශ්‍ය ආහාර ආනයනයේදී අය කරන විවිධ තීරු බදු වෙනුවට, අඩු ගාස්තු ප්‍රමාණයකට යටත් සංයුක්ත භාණ්ඩ බද්ද පැනවීම ආදී කරුණු හේතුවෙන්, ආනයන බදු ආදායමෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතිකර ගැනීමට නොහැකි විය. තවද ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඉහළ යන බණිජ තෙල් මිල ගණන් වල බලපෑම අවම කිරීම සඳහා, බණිජ තෙල් නිෂ්පාදන ආනයන බදු කපා හැරීමද, ආනයන බදු ආදායමෙහි වර්ධනය අඩු වීමට හේතු විය.

12 වගුව

විවිධ අංශයන්ට ලබා දෙන ලද බදු සහන හේතුවෙන් අහිමි වූ ආනයන බදු ආදායම
(2008, ජන-සැප්)

ආනයන බදු සහන විස්තරය	අහිමි වූ ආනයන බදු ආදායම (රු. මිලියන)
ආනයන බදු සහන වාහන*	59
ආහාර ද්‍රව්‍ය	5,012
පෙට්‍රල්	2,914
අනෙකුත්	17
ආනයන බදු කපා හැරීම්	1,151
ආනයන බදු සහන	525

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

* රා.ප. ව්‍යුත්පන්න අංක 22/99 හා වි. අ. ව්‍යුත්පන්න අංක 165 යටතේ ආනයන කරන ලද වාහන පමණි.

ආනයන බදු ආදායමෙහි හීන වන ප්‍රවණතාවය අවම කර ගැනීම සඳහා, රාජ්‍ය සේවකයින් හට සහන පදනමක් මත මෝටර් රථ ආනයනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙල, මාර්තු මාසයේ සිට අත්හිටුවන ලදී. මෙයට අමතරව, තීරු බදු රහිත සාපේක්ෂ සංකීර්ණ හරහා සාමාන්‍ය වෙළඳපොලට භාණ්ඩ ගලා ඒම වැළැක්වීම සඳහා බදු සහන පදනම මත රථ තුලට ගෙන ඒමට හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා කරන ලදී.

නිදහස් වෙළඳ ගිවිසුම් හේතුකොට ගෙන ආනයන බදු ආදායමට සිදුවන බලපෑම

දැනට ශ්‍රී ලංකාව, ද්විපාර්ශවික හා බහුපාර්ශවික නිදහස් වෙළඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති අතර, ඒ හරහා අදාළ පාර්ශව රටවලින් ආනයනය

කරනු ලබන තෝරාගත් භාණ්ඩ සඳහා, අන්‍යෝන්‍ය වශයෙන් තීරුබදු සහන ප්‍රදානය කිරීමට එකඟ වී සිටී. මෙම ගිවිසුම් හරහා සාමාජික රටවලට සිදු කරන අපනයනයන් තුළින් රටට වාසියක් අත්වන අතරම, සාමාජික රටවලින් ආනයනය කරන තෝරාගත් භාණ්ඩ සඳහා බදු සහන ලබා දීම තුළින් රටට යම් ප්‍රමාණයක ආනයන බදු ආදායමක් අහිමිවීමද සිදුවේ. විවිධ වෙළෙඳ ගිවිසුම් හරහා සිදු කරන ලද ආනයන සඳහා ලබා දෙන ලද බදු සහන හේතුවෙන්, 2008 වර්ෂයේ මුල් මාස 08 තුළදී රටට අහිමි වූ ආදායම දළ වශයෙන් රු. බිලියන 4 ක් පමණ වේ. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ප්‍රධාන නිදහස් වෙළඳ ගිවිසුම් තුළින් වසරේ මුල් මාස අට තුල රටට අහිමි වූ ආදායම පහත 13 වගුවෙහි දැක්වේ.

13 වගුව

ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ප්‍රධාන වෙළෙඳ ගිවිසුම් හරහා ලබා දෙන ලද බදු සහන හේතුවෙන් අහිමි වූ ඇස්තමේන්තු කරන ලද ආනයන බදු (2008 ජනවාරි-අගෝස්තු)

නිදහස් වෙළඳ ගිවිසුම	තීරු බදු සහන වලට යටත් භාණ්ඩ සංඛ්‍යාව	මි.ර.ගැ. වටිනාකම	(රු.මිලියන)
			ඇස්තමේන්තු කරන ලද ආදායම් අහිමිවීම
ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම(ISFTA)	4,486	38,694	3,084
පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (PSFTA)	5,245	1,600	247
දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාප ගිවිසුම (SAFTA)	4,893	1,622	50
ආසියා-පැසිෆික් වෙළඳ ගිවිසුම (APTA)	914	280	41

මූලාශ්‍රය- ශ්‍රී ලංකා රේගුව

විශේෂ භාණ්ඩ බද්ද

විවිධ බදු වර්ග කිහිපයක් වෙනුවට, තනි සංයුක්ත බද්ධක් ලෙස පනවන ලද විශේෂ භාණ්ඩ බද්ද මූලිකවම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක් සඳහා හඳුන්වා

දුන් අතර මේ වන විට පරිප්පු, සීනි, අල සහ කිරිපිටි ආදී ජීවන වියදම් සඳහා සෘජුවම බලපාන භාණ්ඩ 11ක් සඳහා අදාළ වේ.

14 වගුව

ජීවන වියදම පහත හෙළීම සඳහා පනවන ලද විශේෂ භාණ්ඩ බද්ද හේතු කොට ගෙන 2008 ජනවාරි සිට අගෝස්තු කාල පරිච්ඡේදය තුල සිදු වූ ආදායම් අහිමි වීම

භාණ්ඩය	විශේෂ භාණ්ඩ බද්ද(ගාස්තු ප්‍රතිශත)	මි.ර.ගැ. වටිනාකම	විශේෂ භාණ්ඩ බද්ද(ආදායම)	(රු. මිලියන)	
				සාමාන්‍ය ආකාරයට බදු පැවතියේ නම් ලැබිය යුතු ආදායම	ආදායම අහිමි වීම
හාල් මැස්සන්	කි.ග්‍රෑ. 1 රු. 20	1,900	310	304	
කිරිපිටි	කි.ග්‍රෑ. 1 රු. 5	21,723	226	3,959	3,733
අල	කි.ග්‍රෑ. 1 රු. 15	1,865	1,150	1,796	646
ලොකු එෂු	කි.ග්‍රෑ. 1 රු. 20	2,730	2450	2,847	397
වටානා	කි.ග්‍රෑ. 1 රු. 15	1,380	264	593	329
කඩල	කි.ග්‍රෑ. 1 රු. 15	1,311	205	354	150
පරිප්පු	කි.ග්‍රෑ. 1 රු. 6	6,770	290	802	512
මුං ඇට	කි.ග්‍රෑ. 1 රු. 13	920	138	145	7
මිරිස්	කි.ග්‍රෑ. 1 රු. 30	3,093	730	1,046	316
ටින් මාළු	කි.ග්‍රෑ. 1 රු. 25	2,506	318	676	358
සීනි	කි.ග්‍රෑ. 1 රු. 14	14,804	5,197	5,280	83
අහිමි වූ මුළු ආදායම				6,531	

මූලාශ්‍රය- ශ්‍රී ලංකා රේගුව

විශේෂ භාණ්ඩ බද්ද තුළින් 2008 වර්ෂයේ මුල් මාස නවය තුළ රු. මිලියන 11,278 ක ආදායමක් ලබා ගැනීමට හැකි විය. මෙසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සංයුක්ත භාණ්ඩ බද්දක් පැනවීම තුළින් ආදායම් කාල වකවානුව තුළ රටට රු. බිලියන 6.5 ක පමණ ආදායමක් අහිමි විය.

අනෙකුත් ආදායම්වල අඩුපාඩු වර්ධනයක්

2008 වසරේ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්දෙහි (ව.ගු.තො.බද්ද) සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇති අතර අපනයන සඳහා භාවිතා කිරීම පිණිස ආනයනය කරන ලද භාණ්ඩ සඳහා ව.ගු.තො. බද්ද නිදහස් කිරීමේ ලබා දී ඇති තත්ත්වයන් යටතේ සහ යන්ත්‍රසූත්‍ර හා උපකරණ සඳහා සහනදායී බදු අනුපාතයන් ක්‍රියාත්මක කිරීමේ වාතාවරණයක් තුළ මෙම ප්‍රවණතාවය ළඟා කර ගෙන ඇත. වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද යටතේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලද ආදායම රු. මිලියන 23,981 ක් වූ අතර 2007 වසරේ අදාළ කාල පරිච්ඡේදය සමග සසඳා බැලීමේදී මෙය සියයට 33 වර්ධනයකි. ආනයන පිරිවැටුම ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

සෙස් බදු ආදායම රු. මිලියන 16,342 ක් වූ අතර 2007 වසරේ අනුරූපී කාල පරිච්ඡේදය තුළ ඉපයූ ආදායම රු. මිලියන 9,377 ක් විය. එය 2007 වසර හා සසඳා බැලීමේදී සියයට 74 ක වර්ධනයකි. දේශීය වශයෙන් නිෂ්පාදනය කලහැකි ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෙස් බද්දක් පැනවීම, සෙස් බදු අනුපාත සංශෝධනය කිරීම හා සමහර භාණ්ඩවල සෙස් බදු අනුපාත ඉහළ නැංවීම මෙයට හේතු විය.

අදාළ කාල පරිච්ඡේදය තුළ ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු ආදායම රු. මිලියන 1,921 ක් වූ අතර, 2007 අනුරූපී කාල පරිච්ඡේදයට සාපේක්ෂව මෙය සියයට 49 වර්ධනයකි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2008 වසරේ සියළුම ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු අනුපාත සියයට 2.5 කින් වැඩිවීමයි. මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම, මුදල් ලැබීම යනාදී සමහර තෝරා ගත් ක්‍රියාකාරකම් සඳහා මුද්දර බදු සංශෝධන කිරීම් ද ඇතුළුව අදාළ කාල සීමාව තුළ මුද්දර බදු ආදායම ලෙස රු. මිලියන 2,845 ක් එකතු කළ අතර 2007 වසරේ එම අගයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයකි. 2007 ජනවාරි සැප්තැම්බර් කාලසීමාව ඇතුලත හර බදු එකතු කිරීම් සහ සැසඳීමේදී 2008 වසරේ අනුරූපී කාලය ඇතුලත එම අගය සියයට 20 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

අනෙකුත් බදුවල කරන ලද වෙනස්කම්

අනුපාත වෙනස් කිරීම

වාහන මත පනවා ඇති ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ බද්ද සියයට 2.5 කින් ඉහළ දමන ලදී.

වර්තමානයේ අයකරනු ලබන සියයට 10 ක් වූ ජංගම දුරකථන අනුග්‍රාහක බද්ද ජංගම දුරකථන සඳහා මෙන්ම රැහැන් රහිත දුරකථන සඳහාද ව්‍යාප්ත කරන ලදී.

ළමයින් සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම තව දුරටත් සවිබල ගැන්වීම සඳහා දැනට ක්‍රියාත්මක වන සමාජ වගකීම් බදු අනුපාතය සියයට 1 සිට සියයට 1.5 දක්වා වැඩි කරන ලදී.

මත්පැන් විකිණීමට දෙනු ලබන බලපත්‍රයක් සඳහා දැනට අය කෙරෙන රු. 1000/- ක මුද්දර ගාස්තුව රු. 10,000/- දක්වා වැඩි කරන ලදී.

2008 අගෝස්තු මස සිට තෝරාගත් අයිතමයන් සඳහා පනවන ලද පරිසර සංරක්ෂණ බද්ද ශ්‍රේණිගතකරණයේ නියමයන් මත ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලදී.

දේශීය කර්මාන්ත ශාලා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දේශීය පාරිභෝජනය සඳහා පිටරටන් ගෙන්වන සෑම රෙදි කිලෝවක් සඳහාම රුපියල් 50/- ක සෙස් බද්දක් අයකිරීම සහ ආනයනික තීන්ත වර්ග කිලෝවක් සඳහා රුපියල් 75/- ක සෙස් බද්දක් පැනවීම.

බදු නිදහස් කිරීම් / අනෙකුත් සංවර්ධන ක්‍රියා මාර්ග

සමුපකාර සමිති, පාසැල් සංවර්ධන සමිති හා " අපි වෙනුවෙන් අපි " යන අරමුදල් මගින් පවත්වාගෙන යනු ලබන ගිණුම් අවුරුදු 5 ක කාල සීමාවක් සඳහා හර බද්දෙන් නිදහස් කරන ලදී.

ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි නැව් වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්දෙන් නිදහස් වේ.

දේශීය වශයෙන් නිපදවෙන, එහෙත් පිටරටින් ද ගෙන්වනු ලබන තෝරාගත් ආනයනයන් සඳහා සෙස් බදු සංශෝධනය කරන ලදී.

මිනැම සාධන පත්‍රයක්, උකස්කර හා ගුවන් යානා හා නැව්වලින් අයකරනු ලබන මුද්දර ගාස්තු නිදහස් කරන ලදී.

පරිගණක තාක්ෂණය ආශ්‍රිත පුහුණු කිරීමේ ආයතන, අධ්‍යාපනික ආයතන හා ව්‍යාපාර ක්‍රියාවලිය බාහිර මූලාශ්‍ර වෙත පැවරීමේ කර්මාන්ත (B.P.O.) සඳහා ඇ.ඩො.මිලියන 2කට අඩු නොවන ආයෝජනයක් සහිත ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරනු ලබන විදේශිකයන් දේපල පැවරීමේ බද්දෙන් නිදහස් කරන ලදී.

බදු නොවන ආදායමෙහි ක්‍රියාකාරීත්වය

පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 28 ක වර්ධනයක් පෙන්නුම් කරමින් බදු නොවන ආදායම් එකතු කිරීම් රු. මිලියන 45,522 ක අගයක් වාර්තා කර ඇත. වැටුප්

ඉහළ යාම් නිසා සමාජ ආරක්ෂණ ගෙවීම් වැඩිවීම, විකිණීම් හා අයකිරීම් වැඩිවීම සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලැබූ ලාභාංශ පැවරුම්වල ඉහළ යාම බදු නොවන ආදායමෙහි වර්ධනය සඳහා දායක විය.

මූල්‍ය හා ආදායම සම්බන්ධ ව්‍යවස්ථා (2007 නොවැම්බර් - 2008 සැප්තැම්බර්)

ව්‍යවස්ථාව	අභිමතාර්ථ
2008 අංක 15 දරණ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත	2008 අයවැයෙහි සඳහන් කළ නිදහස් කිරීම් සහ බදු අනුපාත අඩු කිරීම් ලබාදීමට
2008 අංක 7 දරණ මුදල් (සංශෝධන) පනත	දැනට ජංගම දුරකථන මත පනවා ඇති සියයට 10 ක ජංගම දුරකථන ග්‍රාහක බද්ද රැහැන් රහිත ස්ථාවර දුරකථන සඳහාද පැනවීමට.
2008 අංක 8 දරණ මුදල් (සංශෝධන) පනත	සමාජ වගකීම් බදු අනුපාතය සියයට 1 සිට සියයට 1.5 දක්වා වැඩි කිරීමට හා පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සමාජ වගකීම් බදු ගෙවීමෙන් නිදහස් කිරීම
2008 අංක 9 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත	2008 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට
2008 අංක 10 දරණ මුද්දර බදු (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත.	බදු ගෙවීමේ ක්‍රමවේදයන් සරල කිරීමේ අරමුණින් සහ පලාත් සභාවල මුද්දර බදු සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රමවේදයට අනුගත වීමක් වශයෙන් කල්බදු ගිවිසුම් සහ උකස්කරවලට අදාළ මුද්දර ගාස්තු බැංකුවට ගෙවීමෙන් ලැබෙන රිසිට් පත ඇලවීමෙන් හෝ මුද්දර ඇලවීමෙන් කල හැකි වන සේ නීතිමය ප්‍රතිපාදන සැලසීම
2008 අංක 11 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත	යම් ව්‍යාපාරයක අපනයන පිරිවැටුමක්, විදේශ මුදල් ඉපයීමකින් සමන්විත පිරිවැටුමක් වන විට අදාළ ආර්ථික සේවා ගාස්තු සියයට 0.25 නොඉක්මවීම සහ මත්පැන් සහ මෝටර් රථ විකිණීමෙන් ලැබෙන පිරිවැටුම මත දැනට අය කරන සියයට 0.5 ක අනුප්‍රමාණය සියයට 1 දක්වා වැඩි කිරීම මෙන්ම පනතේ දැනට පවතින විෂමතාවයන් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම ඇතුළත්ය.
2008 අංක 12 දරණ ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු (සංශෝධන) පනත	ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු අනුපාත සියයට 2.5 කින් වැඩි කිරීම.
2008 අංක 13 දරණ සෝගාතක (සංශෝධන) පනත	කිරි එළඳෙනුන් මස් සඳහා ඝාතනය කිරීම තහනම් කිරීමත් එම වරදට රු. 50,000 ක දඩයක් පැනවීම හෝ වසර 3 කට නොවැඩි බන්ධනාගාර ගත කිරීමකට යටත් කිරීම සඳහා වන සංශෝධන කිරීමට.
2008 අංක 14 දරණ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත	රටේ ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන සංවර්ධන ව්‍යාපෘති සඳහා බදු විරාම/නිදහස් කිරීම් ලබාදීම
2008 අංක 26 දරණ පරිසර සංරක්ෂණ බදු පනත	පරිසරයට හානි විය හැකි ද්‍රව්‍ය නිෂ්පාදකයින්, ආනයනකරුවන් හෝ එවැනි හානිකර සේවා ශ්‍රී ලංකාව තුළ සපයන්නන් සඳහා පරිසර සංරක්ෂණ බද්ද පැනවීමට

රාජ්‍ය වියදම් තාරකිකරණය කිරීමේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයන්

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කිරීම සඳහා පුනරාවර්තන වියදම් වර්ධනය තාරකිකරණය කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, වේගවත් හා තුළනාත්මක ආර්ථික වර්ධනයක් තහවුරු කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති සංවර්ධන වැඩ පිළිවෙළවල් වේගවත් කිරීම සඳහාද, වැඩි සම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත. "රන්දොර" ජාතික යටිතල පහසුකම් සංවර්ධන වැඩ පිළිවෙල, පළාත් සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම ඉලක්ක කරගත් "ජාතික සවිය" "ගම නැගුම" සහ "මග නැගුම" වැඩ සටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මධ්‍ය කාලීනව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්ව දුරටත් ක්‍රියාත්මක කරන ලදී. 2008 වසර තුළ නව වකුලේඛ උපදෙස් නිකුත් කිරීමෙන් වඩා ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග ගන්නා ලදී. එය යහපත් රාජ්‍ය වියදම් කළමනාකරණයක් තුළින් ආර්ථික වර්ධනය කඩිනම් කිරීම අරමුණ කර ගනිමින් සිදු කරන ලදී.

2008 වසරේ ප්‍රථම භාගය තුළ, රාජ්‍ය සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාව මසකට රු. 375 ක් සහ විශ්‍රාමිකයන් සඳහා රු.187.50 ක් ලෙස පවත්වා ගෙන යන ලදී. පහල ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන් සඳහා වූ දීමනාව ජුලි මස සිට මසකට රු.1,000/- දක්වා සංශෝධනය කෙරුණු අතර ඉහල ශ්‍රේණි සඳහා රු. 750/- කට සීමා කරන ලදී. 2008 වසරේ ජනවාරි මස සිට බලපවත්වන පරිදි ලබා නොගත් නිවාඩු සඳහා ගෙවීම් අත්හිටුවන ලදී.

ඉහළ යන ජාත්‍යන්තර තෙල් මිල ගණන් හේතුවෙන් ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාව දේශීය මිල ගණන් පිරිවැය අයකර ගත හැකි අනුපාතයක පිහිටුවමින් බැංකු තෙල් නිෂ්පාදන වල පාලක මිල ඉහල නැංවූ අතර, පෙට්‍රල් සහනාධාරයද ඉවත් කරන ලදී. කෙසේ නමුත් ඩීසල් සහ භූමිතෙල් සහනාධාර තවදුරටත් ක්‍රියාත්මක කෙරේ. බනිජ් තෙල් මිල ගණන් ඉහල යාමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා ගැලපුම් කරමින් 2008 වසරේ මාර්තු මස සිට විදුලි ගාස්තු සියයට 40 කින් ඉහල නංවන ලදී. අයවැය මත වූ පීඩනය අඩු කිරීමේ අරමුණින් ඉහළ යන ඉන්ධන පිරිවැය තුළින් ඇති වූ පාඩු අවම කිරීම සඳහා දුම්රිය සහ බස් ගාස්තු ඉහළ නැංවීමට රජය පියවර ගන්නා ලදී.

15 වගුව
දේශීය බැංකු තෙල් මිල ගණන් ගැලපීම - 2007/2008 (ලීටරයකට රු.)

අයිතමය	2007						2008			
	ජන	ජන 05	මාර්තු 30	අප්‍රේල් 18	අප්‍රේල් 27	මැයි 11	ජූනි 29	ජූලි 29	ජනවාරි 14	මැයි 25
පෙට්‍රල්	92.00	97.00	104.00	104.00	105.00	106.00	111.00	117.00	127.00	157.00
ඩීසල්	60.00	60.00	60.00	63.00	65.00	67.00	71.00	75.00	80.00	110.00
භූමිතෙල්	48.50	48.50	48.50	50.00	50.00	51.00	67.00	68.00	70.00	80.00
දැව් තෙල් 180 ct	37.70	37.70	37.70	40.70	40.70	43.70	47.70	51.70	61.70	71.70
දැව් තෙල් 380 ct	41.00	35.65	35.65	35.65	35.65	38.65	42.65	46.65	56.65	66.65

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

රජය විසින් විදේශිකයන්ට භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට ලබා දුන් අවසරය භාණ්ඩාගාර බිල්පත්හි ආයෝජනය කිරීම සඳහා ද පුළුල් කරන ලදී. මෙම කාල පරිච්ඡේදය තුළ ප්‍රාග්ධන ගිණුම සියයට 10 දක්වා තවදුරටත් විවෘත කර ලදී. දේශීය පොලී අනුපාත මත වූ පීඩනය සැහැල්ලු කිරීම සහ දේශීය අරමුදල් මත වූ තෙරපුම් ප්‍රතිවිපාක සමනය කිරීම අරමුණු කරමින් මෙම පියවර ගන්නා ලදී. විදේශ ප්‍රේෂණ, අපනයන සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල බැඳුම්කර නිකුත්ව ඉහළයාම තුළින් වර්ධනය වූ විදේශ සම්පත් ගලා ඒම් හේතුවෙන් මෙම කාල පරිච්ඡේදය තුළ විදේශ විනිමය අනුපාතය ස්ථාවර කිරීමට රජය සමත් විය. කෙටිල ගිණුම් පද්ධති ක්‍රමය හරහා දැඩි පාලනයක් යටතේ ක්‍රියාත්මක භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු හේතුවෙන් රාජ්‍ය ගිණුම්වල ප්‍රයෝජනයට නොගන්නා අරමුදල් අවම කිරීමටද හැකිවිය.

වියදම් මත පීඩනය

2008 වසරේ පළමු මාස නවය ඇතුළත සමස්ථ රාජ්‍ය වියදම් රුපියල් බිලියන 710 ක්වූ අතර එය 2007 වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයකි. සමස්ථ රාජ්‍ය වියදම්, පුනරාවර්තන වියදම් රු. බිලියන 531 කින් සහ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 179 කින් සමන්විත වේ.

ඉහළ ජාත්‍යන්තර බැංකු තෙල් මිල ගණන් හේතුවෙන් වැඩි වූ පොහොර සහනාධාරය සඳහා විශාල පිරිවැයක් දැරීම, විශේෂයෙන්ම ආරක්ෂක අංශවල නව බඳවා ගැනීම් හේතුවෙන් ප්‍රසාරණය වූ රාජ්‍ය වැටුප් පිරිවැය, පහල ශ්‍රේණිවල රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීම සහ විදුලිබල හා බැංකු තෙල් මිල ගණන් මඟින් වැඩි වූ වර්තන පිරිවැය හේතු කොට ගෙන රජයේ පුනරාවර්තන වියදමට දැඩි පීඩනයක් ඇති විය.

2007 වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලය ඇතුළත වැටුප් හා වේතන සඳහා වූ වියදම රුපියල් බිලියන 151 ක් වූ අතර 2008 වර්ෂයේ එම කාලය ඇතුළත එය රුපියල් බිලියන 21 කින් වැඩි විය. 2008 වසරේ මෙම කාලය තුළ විශ්‍රාම වැටුප් වියදම රු. බිලියන 53 ක් විය. ජීවන වියදම් දීමනාව වැඩිවීම, නව බඳවා ගැනීම් සහ

සෞඛ්‍ය හා අධිකරණ අංශයේ රාජ්‍ය සේවකයන්ගේ දීමනා සංශෝධනය කිරීම මෙම වැටුප් ප්‍රසාරණයට හේතු විය. 2007 වසරේදී 25,000 කට වැඩි සංඛ්‍යාවක් විශ්‍රාම යෑමේ මුළු බලපෑමක්, මෙම වසර තුළ තවත් 14,755 ක් විශ්‍රාමිකයින්ගේ සංඛ්‍යාවට එකතුවීම 2008 විශ්‍රාම වැටුප් වියදම වැඩිවීමට හේතු විය.

16 වගුව

රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම්

ආයතන	2006		2007		2008 සැප්තැම්බර්	
	නව බඳවා ගැනීම්	පුරප්පාඩු පිරවීම	නව බඳවා ගැනීම්	පුරප්පාඩු පිරවීම	නව බඳවා ගැනීම්	පුරප්පාඩු පිරවීම
අමාත්‍යාංශ	20,769	3,673	2,389	2,718	476	4,664
දෙපාර්තමේන්තු	3,798	13,097	2,860	5,709	31,522	2,167
දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ *					2	23
ව්‍යවස්ථාපිත මණ්ඩල*			3,420	2,209	3,082	1,330
පළාත්	4,287	2,276	9,734	3,760	1,523	4,820**
එකතුව	28,854	19,046	18,403	14,396	36,605	13,004

මූලාශ්‍රය : කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

2006 සහ 2007 අගයන් සඳහා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු අන්තර්ගතය **තරුණ අරුණ වැඩ සටහන අන්තර්ගතය

ඉහළ පොලී අනුපාත

2007 වසරේ පළමු කාර්තු තුනේ අදාළ අගය හා සසඳන විට, මෙම වසරේදී පොලී පිරිවැය සියයට 14 න් ඉහළ නැඟ රු. බිලියන 152 ක අගයක් කරා ලගා විය. මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි මූල්‍ය ප්‍රතිපත්තීන්ට ප්‍රතිචාරාත්මකව, එම කාලපරිච්ඡේදය තුළ දේශීය පොලී අනුපාතය ඉහළ

මට්ටමක පැවැතීම සහ ඉහළ උද්ධමනාත්මක පරිසරයක් යටතේ කෙටිකාලීන කල්පිරීම් වලට යොමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, දැරීමට සිදු වූ පොලී පිරිවැය ද ඉහළ අගයක් ගනු ලැබීය. විනිමය අනුපාතයේ ස්ථාවරභාවය පොලී පිරිවැයෙහි පීඩනය යම් දුරකට සමනය කිරීමට ඉවහල් වීණි.

17 වගුව


එලදා අනුපාතයේ හැසිරීම - 2008

(%)


වසර	භාණ්ඩාගාර බිල්පත්			භාණ්ඩාගාර බැඳුම්කර			
	දින 91	දින 182	දින 364	අවුරුදු 2	අවුරුදු 3	අවුරුදු 4	අවුරුදු 5
2007 සැප්:	18.20	17.47	17.31	17.27	16.45	14.32	14.22
2007 දෙසැ:	21.30	19.99	19.96	15.50	15.99	14.32	15.55
2008 මාර්තු	18.41	18.96	19.00		17.05		
2008 ජූනි	17.29	18.11	18.46	17.83	16.93		
2008 සැප්:	17.22	17.83	18.63	18.54	17.89	17.48	17
වෙනස	-0.89	0.36	1.32	1.27	1.44	3.16	2.78

මූලාශ්‍රය: භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

5 රූප සටහන



මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව



රජයේ වියදම් පිළිබඳ විවලකා විශ්ලේෂණය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

(රු.මිලියන)

	2007	2008	හේතු
වැටුප් හා චේතන	150,726	171,120	2008 ජනවාරි මස සිට ක්‍රියාත්මක රු.375/- ජවන වියදම් දීමනාවට අතිරේකව ජූලි මස සිට ජවන වියදම් දීමනාව වැඩි වීම, විනිශ්චයකාරවරුන්ට හා වෛද්‍ය නිලධාරීන්ට දෙන ලද අනෙකුත් දීමනාවන් වැඩි කිරීම, රාජ්‍ය සේවයේ හා සන්නද්ධ සේවා වලට කරන ලද නව බඳවා ගැනීම් නිසා ඇති වූ බලපෑම හේතුවෙන් වැටුප් වියදම ඉහළ ගියේය.
විශ්‍රාම වැටුප්	50,030	53,613	වැඩි කරන ලද ජීවන වියදම් දීමනාව සඳහා ගැලපීම් කිරීම, 2007 වර්ෂයේ 25,000 අධික ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමේ මුළු බලපෑම සහ 2008 වසරේ එක්වූ නව විශ්‍රාමිකයින් 14,775 කට විශ්‍රාම වැටුප් ගෙවීම විශ්‍රාම වැටුප් වියදම ඉහළ යාමට හේතු විය.
පොළී ගෙවීම	133,171	152,136	දේශීය පොළී අනුපාතය ඉහළයාම හා කෙටි කාලීන රාජ්‍ය සුරැකුම් වෙත ආයෝජනයින් යොමුවීම.
පොහොර සහනාධාරය	8,669	21,768	බණිජ තෙල් මිල ඉහළ යාම නිසා ජාත්‍යන්තර පොහොර මිල ගණන් ඉහළ යන වාතාවරණයක් තුළ කිලෝ ග්‍රෑම් 50 ක පොහොර මල්ලක් රු.350/-ක සහන මිලට අඛණ්ඩව ලබාදීම.
අනෙකුත්	108,945	132,610	තෙල්මිල ඉහළ යාම, ඉන්ධන, විදුලිබල, ජලය ආදී අනෙකුත් පිරිවැය ඉහළයාම හේතු කොට ගෙන ආයතන වල මෙහෙයුම් වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම, රටේ ජාතික ආරක්ෂක වියදම් සහ නැවත පදිංචි කිරීම් හා ප්‍රතිසංස්කරණ වියදම් ඇතුළත් වීම සහ රාජ්‍ය ආයතන සඳහා පැවරුම් වෙනුවෙන් කරන ලද වියදම් ඉහළ යෑම, අනෙකුත් වියදම් වැඩිවීම සඳහා හේතු වී ඇත.
රාජ්‍ය ආයෝජන	149,222	187,505	ජාතික සහ පළාත් මට්ටමින් විදුලි බල උත්පාදනය, වරාය, මහාමාර්ග, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධනය යන උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීම හේතුවෙන් රාජ්‍ය ආයෝජන වියදම් ඉහළ යන ලදී. දැනට ඉදිකිරීම් මට්ටමේ පවත්නා ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අතිරේක අරමුදල් ලබා දෙන ලදී.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය

ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් 2006 වසරේදී දියත් කළ "ගම නැගුම" වැඩ සටහන මගින් දිළිඳුම ගම්මාන 14,000 ක් සංවර්ධනය කිරීම සඳහා ඉලක්ක කර ඇත. ගම්මාන මට්ටමින් මෙම සැලසුම්ගත සංවර්ධන වැඩසටහන සඳහා මේ වන විට රු. මිලියන 5,000 ක් පමණ ආයෝජනය කර ඇති අතර "ජන සහා" තුළින් ජනතාවගේ ප්‍රමුඛතා අවශ්‍යතාවන් හඳුනාගෙන ඇත.

ග්‍රාමීය නිවාස, විදුලිබලය, ජීවනෝපායයන් සංවර්ධන ව්‍යාපෘති ආවරණය කරමින් ප්‍රජා මූලික ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් රු. මිලියන 2,877 ක වියදමින් අදාළ කාලය තුළදී ක්‍රියාත්මක කර ඇත.

**18 වගුව
ගම නැගුම**

අංශය	2008 අගෝස්තු වන විට සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති
ග්‍රාමීය මාර්ග	කි.මී. 256
පාලම් සහ බෝකිකු	20
ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම	431
ග්‍රාමීය ජල හා ජලාපවහන	246
ග්‍රාමීය නිවාස	9
ජීවනෝපාය සංවර්ධනය	6,582
කුඩා වාරිමාර්ග යෝජනා ක්‍රම	132
සමාජීය සහ ක්‍රීඩා සංවර්ධනය	409
අනෙකුත්	41

මූලාශ්‍රය : ජාතික ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය.

"ගම නැගුම" වැඩ සටහන මගින් හඳුනාගත් ගම් 3,060 කට ප්‍රමුඛතාවය දෙමින් කෘෂිකාර්මික, සත්ත්ව පාලන, ධීවර, වෙළඳ, කර්මාන්ත සඳහා සමාජ සංවර්ධන වැඩ සටහන් රු. මිලියන 403 ක් වැය කරමින් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය විසින් 2008 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සමෘද්ධි බැංකු 1,042 ක් මගින් ක්ෂුද්‍ර මූල්‍යකරණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන ලදී.

ග්‍රාමීය මාර්ග ජාලය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "ගම නැගුම" වැඩ සටහන යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් 39,910 කට පමණ සෙත සලසමින් කි.මී. 528 ක ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග යා කෙරෙන මාර්ග සංවර්ධන වැඩ සටහන් රු.මි. 1,747 ක වියදමින් ක්‍රියාත්මක කරන ලදී. ග්‍රාමීය පවුල් 225,000 කට වඩා සෙත සලසමින් රු. බිලියන 5 ක් වැය කර ග්‍රාමීය මාර්ග කි.මී. 4,700 ක් මෙම වැඩ සටහන යටතේ මෙතෙක් ප්‍රතිසංස්කරණය කර ඇත. දිගු කල් පැවැත්ම සහතික කරනු ලබන නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් බොහොමයක් ග්‍රාමීය මාවත් ප්‍රතිසංස්කරණය කර ඇත.

19 වගුව
“ මග නැගුම ” - ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ සටහන

දිස්ත්‍රික්කය	ව්‍යාපෘති සංඛ්‍යාව	මුළු දුර (කි.මී)	වියදම (රු. මි.)	ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව
කොළඹ	56	8.9	32	848
ගම්පහ	410	75.0	311	7,383
කළුතර	192	28.7	87	3,036
මහනුවර	24	5.8	35	380
මාතලේ	30	5.7	20	422
නුවර එළිය	36	5.5	18	469
ගාල්ල	62	16.3	55	1,294
මාතර	198	49.8	165	3,220
හම්බන්තොට	400	81.0	327	7,052
යාපනය	5	2.6	18	60
මන්නාරම	6	1.4	11	60
වවුනියාව	6	7.8	20	1,575
මුලතිව්	2	2.0	5	50
කිලිනොච්චිය	7	2.1	2	100
මඩකලපුව	3	1.5	4	113
අම්පාර	78	64.0	76	3,809
ත්‍රිකුණාමලය	14	3.0	13	258
කුරුණෑගල	257	93.0	267	4,534
පුත්තලම	19	6.8	50	513
අනුරාධපුරය	54	13.1	39	974
පොලොන්නරුව	18	13.9	42	523
බදුල්ල	69	20.1	59	1,391
මොණරාගල	25	4.3	19	379
රත්නපුරය	49	8.5	45	776
කෑගල්ල	41	7.7	25	691
එකතුව	2,061	527.9	1,747	39,910

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

සමාජයේ පීඩාවට පහසුවෙන් ගොදුරුවන ජන කොටස් සඳහා සුභසාධන සහ සුරැකුම් පහසුකම්

මාතෘ සහ ළමා සෞඛ්‍ය ආරක්ෂාව වර්ධනය කිරීමේ අරමුණින් 2006 හා 2007 වසර වල දීයත් කරන ලද පිරිවැය - ප්‍රතිලාභී පෝෂණ වැඩසටහන් 2008 වසරේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෝෂණ දුර්වලතා අවම කිරීම සඳහා ගර්භණී මව්වරුන්ට මසකට රු. 500 ක් වටිනා පෝෂණදායී ආහාර මල්ලක් , ගර්භණී මව්වරුන් 115,000 කට සෙත සලසමින් මෙම වැඩ සටහන රු. මිලියන 219 ක වියදමින් 2008 මුල් මාස 8 තුළ ක්‍රියාත්මක විය. එමෙන්ම 2008 අගෝස්තු වන විට තවත් ගර්භණී සහ කිරිදෙන මව්වරුන් 750,000කට සෙත සලසමින් “ත්‍රිපෝෂ” වැඩ සටහන රු. මිලියන

352 ක වියදමෙන් ක්‍රියාත්මක කරන ලදී. වයස අවු. 2-5 දක්වා දරුවන් සඳහා මසකට රු. 360/- ක් වටිනා නැවුම් කිරි ලබා දීම තවදුරටත් ක්‍රියාත්මක වූ අතර එමඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 68 ක දරුවන් 39,128 ට සෙත සැලසිණි.

අඩු පහසුකම් සහිත ප්‍රදේශවල 1-4 ශ්‍රේණිවල පාසැල් ළමුන්ට පාසැල් ආහාර වැඩසටහන යටතේ දිවා ආහාර සැපයීමේ වැඩ පිළිවෙල සඳහා ප්‍රතිපාදිත මුදල් ප්‍රමාණය ඉහළ අගයක් වූ අතර, 2008 අගෝස්තු මස වන විට, උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව මෙම වැඩ සටහන යටතේ පාසැල් ළමුන් 895,633 ක් ප්‍රතිලාභ ලැබූ අතර එහි පිරිවැය රු. මිලියන 1,505 කි.

20 වගුව
සුභසාධන ගෙවීම් සහ සහනාධාර

(රු.මි.)

අයිතමය	2007	2008
ලමා වැඩ සටහන්	6,439	8,026
පෝෂණ මංපෙන (සෙනෙස බැංකු ගිණුම ඇතුළත්ව)	22	25
පෝෂණ මල්ල	418	689
ත්‍රිපෝෂ වැඩ සටහන	488	700
වයස අවු. 2-5 ළමුන් සඳහා නැවුම් කිරි	13	500
නොමිලේ පෙළපොත් සහ පාසැල් නිල ඇඳුම්	3,317	3,260
පාසැල් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ පත්	500	600
දහම් පාසැල් පෙළ පොත් සහ නිල ඇඳුම්	102	112
ශිෂ්‍යාධාර සහ ශිෂ්‍යත්ව	200	409
පාසැල් පෝෂණ ආහාර	1,308	1,650
ආබාධිත සිසුන්	71	81
කෘෂිකර්මය	11,496	27,449
පොහොර සහනාධාරය	11,000	26,854
කෘෂිකර්මය ආශ්‍රිත සංවර්ධන සහනාධාරය	496	595
සුභසාධන ගෙවීම්	29,526	33,535
සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධි සහන සහ ඉන්ධන සහනාධාරය	9,200	10,850
ආබාධිත රණවිරු සහන	7,426	8,000
අභ්‍යන්තර අවතැන් වූ පුද්ගල සහන	1,670	1,360
ගංවතුර සහ නියං ආධාර	345	300
ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරය	60	-
ඖෂධ සැපයුම්	10,804	13,000
ආබාධිත වෘත්තීය පුහුණු ආයතන	20	25
සමාජ සේවාවන්	1,030	1,408
විදි ලාම්පු	1,000	1,300
ආගමික ස්ථාන සඳහා ජලය	30	46
වතු අංශය සඳහා සහල් සහනාධාරය	-	62
එකතුව	48,491	70,418

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම

“නැගෙනහිර නවෝදය” වැඩ සටහන යටතේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල අවතැන් වූ පුද්ගලයන් 57,747 ක් පමණ ප්‍රමාණයක් නැවත පදිංචි

කිරීම 2008 වසරේ පළමු මාස නවය තුළදී සිදුවිය. ත්‍රස්තවාදී ග්‍රහනයට හසුවූ ප්‍රදේශවල පවුල් 103,191 ක් සඳහා සුභසාධන මධ්‍යස්ථාන 301 ක් මඟින් රු. මිලියන 792 ක වියදමින් පිසු ආහාර සහ වියළි සලාක ලබා දීමට 2008 අගෝස්තු මස අවසාන වන විට රජය විසින් පියවර ගෙන ඇත.

21 වගුව
ත්‍රිකුණාමලය සහ මඩකලපු දිස්ත්‍රික්ක වල නැවත පදිංචි කිරීම

දිස්ත්‍රික්ක සහ ප්‍රා.ලේ. කාර්යාල	නැවත පදිංචි කළ පවුල් සංඛ්‍යාව
මඩකලපුව	33,200
බටහිර මන්මුනායි- වවුනතිව්	8,028
ඵරාවුර් පත්තු - වෙන්කලාඩ්	3,448
කෝරලෙයිපත්තු දකුණ - කිරාන්	1,644
මන්මුනෙයි නිරිත - පදිපලායි	6,437
පොරේතිව්පත්තු - වේලාවෙලි	9,098
කෝරලෙයි පත්තු - උතුර වාකරෙයි	4,545
ත්‍රිකුණාමලය	18,651
වෙරුගල්	3,033
මුතුර්	13,349
සේරුවිල	2,269
එකතුව	57,747

මූලාශ්‍රය : නැවත පදිංචි කිරීමේ ආපදා සහන සේවා අමාත්‍යාංශය

ආපදා කළමනාකරණයට මූලාරම්භයක්

ස්වාභාවික ව්‍යසනයන් අඩු කිරීමට සහ කාලගුණය පිළිබඳව විද්‍යාත්මක පුරෝකථනයන්ගේ තත්වයන් වර්ධනයට ඉහල ප්‍රමුඛත්වයක් දෙමින් දිවයින පුරා සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 50 ක් පිහිටුවීමට සහ ගෝනගල ඩොප්ලර් කාලගුණික රේඩාර් පද්ධතියක් පිහිටුවීමට රජය විසින් පියවර ගෙන ඇත. මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 50 න් 20 ක් සඳහා අත්තිවාරම දමා ඇති අතර මෙම වසර අවසාන වනවිට කුළුණු 25ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

කෘෂිකර්මාන්තය සඳහා සහාය

විශේෂයෙන්ම කුඩා පරිමාණයේ වී ගොවීන් ඉලක්ක කරමින් පොහොර සහනාධාර ක්‍රමය 2008 දී ද තවදුරටත් ක්‍රියාත්මක විය. ලෝක වෙළඳපොළේ

පොහොර මිල වාර්තාගත ලෙස ඉහල ගියද, සෑම වර්ගයේම පොහොර කි.ග්‍රෑම් 50 ක බැගයක් රු. 350/- ක මිලකට ගොවීන්ට සපයන ලදී. වැවිලි අංශයේ අක්කර 50 ට අඩු වැවිලි හිමියන්ට කි.ග්‍රෑ. 50 ක යූරියා පොහොර මිටියක් රු. 1,200/- ක සහන මිලකට ලබා දෙමින් යූරියා පොහොර සහනාධාරය 2008 දී තව දුරටත් පුළුල් කරන ලදී. සමස්ථ පොහොර පිරිවැයෙන් සියයට 93-95 ක ප්‍රතිශතයක් රජය දරනු ලබයි. මෙම තත්වයන් හේතුවෙන් 2008 වසරේදී වෙන් කළ අයවැය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ බැවින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර එය අයවැය සඳහා අතිරේක පීඩනයක් එල්ල කරන ලදී. 2008 වසරේදී පොහොර සහනාධාරය සඳහා වූ සමස්ථ ප්‍රතිපාදන ප්‍රමාණය රු. බිලියන 27 ක් දක්වා වැඩි කර ඇත.

22 වගුව

පොහොර සහනාධාරය - වී වගාව

පොහොර	2008 අගෝස්තු වන විට කි.ග්‍රෑ.50 බැගයක් සඳහා වෙළඳපොල මිල	කි.ග්‍රෑ. 50 ක බැගයක් සඳහා සහන මිල	කි.ග්‍රෑ 50 බැගයක් සඳහා වූ පොහොර සහනාධාරය	වෙළඳපොල මිලෙහි ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය සහනාධාරය (%)
යූරියා	5,300	350	4,950	93
එම්.ඕ.පී (MOP)	7,200	350	6,850	95
ටී.එස්.පී. (TSP)	6,300	350	5,950	94

මූලාශ්‍රය : පොහොර අලෙවි වාර්තාව, (FMB) අගෝස්තු 2008

වී ගොවීන් සඳහා ස්ථාවර මිලක් සහතික කිරීමට වී මිලදී ගැනීමේ වැඩ සටහන සඳහා අත්තිකාරමක් වශයෙන් රු. මිලියන 190 ක් වැය කරන ලදී. උතුරු හා නැගෙනහිර පළාත් ද ආවරණය වන පරිද්දෙන් මෙම වැඩසටහන දිසාපතිවරුන් විසින් ක්‍රියාවට නංවන ලදී.

කුඩා පරිමාණයේ වී ගොවීන් සහ අනෙකුත් ආහාර භෝග සහනාධාර සඳහා වගා ණය වශයෙන් සහන පොළියක් යටතේ කෘෂි අංශයට සහන සැපයීමට 2008 වසරේදී රු. මිලියන 43 ක මුදලක් යොදවන ලදී. 62,734 ක ප්‍රමාණයක වගා ණය සඳහා නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (NCRCS) යටතේ 2007 යල කන්නයට සහ 2007/2008 මහ කන්නය සඳහා රු. මිලියන 2,407 ක මුදලක් සපයන ලදී. තවද, සහනදායී පොලී අනුපාතයක් යටතේ වී මිලදී ගැනීමට පුද්ගලික අංශයට රු. මිලියන 6,586 ක ණය ප්‍රමාණයක් මුදා හරින ලදී.

ගුණාත්මක අධ්‍යාපනයට ප්‍රවේශයක්

අධ්‍යාපනය සඳහා රජය විසින් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති අතර 2008 අගෝස්තු මස වන විට රුපියල් බිලියන 62 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මානව හා භෞතික සම්පත් වලින් පූර්ණ වූ එක් ද්විතීක පාසැලක් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව “ඉසුරු පාසල් ” වැඩසටහන ආරම්භ කෙරිණි. මෙම වැඩසටහන යටතේ පාසල් 75ක් 2008 වසරේදී සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇත. නවෝද්‍යා පාසල් වැඩසටහන යටතේ නව පාසැල් ගොඩනැගිලි ඉදිකිරීම, උපකරණ මිලදී ගැනීම ආදිය සඳහා රුපියල් මිලියන 220 ක මුදලක් මෙම වසරේදී ලබා දෙන ලදී.

ගොඩනැගිලි ඉදිකිරීම, පාසැල් පුනරුත්ථාපනය කිරීම, සතිපාරාක්ෂක පහසුකම් සැපයීම, ජලසම්පාදනය, ලීබඩු සහ පරිගණක ලබා දීම සඳහා රුපියල් මිලියන 142 ක මුදලක් උපයෝජනය කරමින් 2008 වසරේ පළමු මාස තවය තුළ ප්‍රාථමික පාසල් තුළ අසමානතාවය පිටු දැකීමේ අරමුණින් දියුණු කරන ලද ආදර්ශ ප්‍රාථමික පාසල් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. මෙයට අමතරව, පාසැල් සිසුන් අතර තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික පාසැල් 25ක පරිගණක විද්‍යාගාර 25ක් ස්ථාපිත කරන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක වන ද්විතීක අධ්‍යාපනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් පරිගණක විද්‍යාගාර 351 ක් ස්ථාපනය කරමින් එම මධ්‍යස්ථාන සඳහා සියයට අනුවක පමණ අවශ්‍ය උපකරණ සපයන ලදී.

විශ්වවිද්‍යාල සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය සංවර්ධනය, විද්‍යුත් අධ්‍යාපනය (e-learning) දියුණු කිරීම, දුරස්ථ අධ්‍යාපනය සංවර්ධනය , උසස් තාක්ෂණ ආයතනවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ පර්යේෂණ පහසුකම් ශක්තිමත් කිරීම යනාදිය සඳහා උපයෝජනය කළ ප්‍රාග්ධන වියදම 2007 වසරේදී රුපියල් බිලියන 20 ක් වූ අතර 2008 වසරේදී එය රුපියල් බිලියන 21 දක්වා වැඩි කරන ලදී.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් කරා වූ ප්‍රවේශය

2008 වසරේ සෞඛ්‍ය අංශය සඳහා වන රාජ්‍ය ආයෝජන, සංවර්ධනයෙන් අඩු ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව ඉලක්ක කර ගනිමින්, ගුණාත්මක සෞඛ්‍ය සේවා සැමට ලබා ගැනීමේ ඇති හැකියාවන් වර්ධනය කිරීම සඳහා යොමු විය. 2008 වසර තුළදී රෝගී සත්කාර සේවාවන් සඳහා වන ආයෝජනයන්හි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු අතර එම ප්‍රතිපාදන තුළින් රෝහල් සංවර්ධන ව්‍යාපෘති සඳහා රු. මිලියන 8,669 ක් වෙන් කරන ලදී. ස්නායු, අපස්මාර, වකුගඩු, පිළිකා සහ හෘද රෝග වැනි විශේෂ සේවාවන්ගේ අවශ්‍යතාවයන් පවතින රෝග ප්‍රතිකාර සඳහා උසස් තාක්ෂණික උපකරණ ඇතුළත් සියළු පහසුකම් සහිත ඒකක තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රතිපාදන යොමු කරන ලදී.

2008 වසරේ පළමු මාස 9 තුළ අවසන් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතීන් කිහිපයක් ලෙස මාලිගාවත්තේ පිහිටි වකුගඩු රෝග සඳහා වන ඒකකය, කරාපිටිය ශික්ෂණ රෝහලෙහි ලොන්ඩර් ගොඩනැගිල්ල, කල්මුණේ උතුරු රෝහලෙහි බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල, කන්තලේ රෝහල වැඩි දියුණු කිරීම සහ කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි බෙහෙත් ගබඩාව ඉදිකිරීම හැදින්විය හැක. සවුදී අරාබි ආධාර යටතේ කොළඹ ජාතික රෝහලෙහි ස්නායු ඒකක ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු රු. මිලියන 1,137 ක් උපයෝජනය කර ගනිමින් 2008 සැප්තැම්බර් මස අවසානයේදී සියයට 95 කින් නිමවී ඇත.

මෙයට අමතරව, වෛද්‍යවරුන් ගේ නිල නිවාස සංවර්ධනය කිරීම සහ මහනුවර, කැගල්ල, රත්නපුර නුවරඑළිය සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල වතු රෝහල් වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලදී. තවද, කොරියානු ආධාර යටතේ වන මාතර - ගොඩගම රෝහල සංවර්ධනය කිරීම සහ කොළඹ දත්තායනනයෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු මෙම වසර තුළදී අරඹන ලදී.

වසංගත රෝග හා ජනවිද්‍යාත්මක සංක්‍රාන්තීය යටතේ ඇතිවන බෝවන සහ බෝ නොවන රෝග සඳහා මුහුණ දීමට වැඩ සටහන් හඳුන්වා දෙන ලද අතර, ජල හිතීකා රෝග පාලන වැඩ සටහන් සහ ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වල ඵලදායී ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රතිපාදන යොමු කරන ලදී.

සියළුම රජයේ රෝහල්වල රෝගී සත්කාර සේවාවන් මනා ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් ඖෂධ සඳහා ප්‍රතිපාදන 2007 වූ රු. බිලියන 10.1 සිට රු. බිලියන 13 දක්වා ඉහල නංවා ඇත.

මෙයට අමතරව, නව බඳවා ගැනීම් සිදු කිරීමෙන් සහ උසස් ගණයේ පුහුණුවකින් යුත් මානව සම්පත්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශ සඳහා යොමු කිරීමෙන් සෞඛ්‍ය අංශය තුළ පවතින අධික මානව සම්පත් හිඟය සහ එම සම්පත් බෙදී යාමේදී පවතින අසමානතා මෙම කාලය තුළදී අවම කර ඇත. 2008 වසර තුළදී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 184 ක්, හෙදියන් 1,041 ක්, සහ පරිපූරක වෛද්‍ය සේවකයින් 243 ක් ද සෞඛ්‍ය අංශය සඳහා බඳවා ගෙන ඇත.

විදුලිබල හා බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මහා පරිමාණ විදුලිබල ව්‍යාපෘති

රටෙහි අනාගත බලශක්ති අවශ්‍යතා සපුරාලීම උදෙසා බලශක්ති උත්පාදන ව්‍යාපෘති 16 ක්, සම්ප්‍රේෂණ ව්‍යාපෘති 22 සහ බෙදා හැරීම් ව්‍යාපෘති 15 ක් සඳහා ආයෝජන කොට තිබේ. ඒවා ආධාර යටතේ ක්‍රියාත්මක වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ඉහල කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතිය ඉදිකිරීම් අවධියේ පවතී. ජාතික විදුලිබල පද්ධතියට මෙහා වොට් 150 ක් එක් කෙරෙන කෙරවලපිටිය සංයුක්ත වක්‍රීය බලාගාරයෙහි පළමු අදියර 2008 වසරේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක

කිරීමට නියමිත අතර තවත් මෙහා වොට් 150 ක ධාරිතාවක් සැපයෙන එහි දෙවන අදියරෙහි වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

සම්ප්‍රේෂණ ව්‍යාපෘති අතරින් කෙරවලපිටිය-කොටුගොඩ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු 2008 වසරේ නිමකොට ඇති අතර පද්ධති වැඩි දියුණු කිරීම ආශ්‍රිත බලශක්ති අංශ සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීමට ආසන්නව පවතී. කොටුගොඩ පිහිටි උප බලාගාරයෙහි ඉදිකිරීම් කටයුතු 2008 වසරේ නිම කිරීමට නියමිතය.

වරායන් සංවර්ධනය සඳහා දරන ලද ප්‍රයත්න

දකුණු කොළඹ වරායෙහි දිය කඩනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් සඳහා ආසියානු සංවර්ධන බැංකු සහ ඒන ආධාර උපයෝජනය කර ඇත. 2007 වසරෙහි අරඹන ලද ඉහත ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරයි.

ඩෙන්මාර්ක් රජයේ ආධාර මත ක්‍රියාත්මක වන ඔලුවිල් වරාය සංවර්ධන කටයුතු 2008 වසරෙහි ආරම්භ කෙරිණි.

මාර්ග සංවර්ධනය සඳහා ඉහළ ආයෝජනයක්

2008 වසරේ අගෝස්තු වන විට මාර්ග අංශයේ සඳහා රුපියල් බිලියන 62 ක් ආයෝජන කර තිබූ අතර 2007 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව මෙය සියයට 34 ක ඉහල යාමකි. එම අරමුදල් ජාතික, පලාත් සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා යොදවන ලදී.

**23 වගුව
මාර්ග සඳහා ආයෝජන**

අයිතමය	2008 අගෝස්තු දක්වා විසඳුම (රු. මිලියන)
ජාතික මාර්ග	
අධිවේගී මාර්ග සංවර්ධනය	6,543
මහා මාර්ග සංවර්ධනය	11,647
පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම	3,086
සුනාමියෙන් විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණ	3,817
අනෙකුත් මාර්ග	2,397
මග නැගුම - ග්‍රාමීය මාර්ග සංවර්ධනය	1,426
ග්‍රාමීය සහ වතු මාර්ග	295
පලාත් මාර්ග	2,377

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

පසුගාමී ප්‍රදේශවල මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් බලංගොඩ - බණ්ඩාරවෙල දක්වා කි.මී. 57 සහ වැල්ලවාය - සියඹලාණ්ඩුව - අම්පාර මාර්ගයෙහි කි.මී. 30 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම වසර තුළ හම්බන්තොට - කන්තලේ, මහනුවර - මහියංගනය සහ බදුල්ල - නුවරඑළිය මාර්ගවල කි.මී. 122 ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත. තවද, කි.මී. 55 ක් දක්වා මාර්ග පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකරන ලද අතර අබලන් සහ විනාශ වූ පාලම් 17 ක් නැවත ඉදිකිරීම් නිම කර ඇත.

2008 වසරේ ජුනි මාසයේ ආරුගම්බේ පාලම ඉදිකිරීම් කටයුතු නිම කරන ලද අතර මාර්ග සහ පාලම් පස්වෘත් සුනාමි නැවත ඉදිකිරීම් වැඩපිලිවෙල යටතේ මාතර - වැල්ලවාය මාර්ගයේ කි.මී. 78 ක් පමණ ප්‍රමාණයක් තනා නිමකරන ලදී.

ජල සම්පාදන සහ සනීපාරක්ෂක සේවා ව්‍යාප්ත කිරීම

2008 වසරේ අගෝස්තු මස වන විට ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති සඳහා රු. 18,911 ක් රජය විසින් ආයෝජනය කරන ලදී. නාගරික ප්‍රදේශවල මහා පරිමාණ ජලසම්පාදන යෝජනා ක්‍රම සඳහා රු. මිලියන 11,663 ක්, කුඩා හා මධ්‍ය නගරවල ජලසම්පාදනය සඳහා රු. මිලියන 915 ක්, සුනාමියෙන් හානියට පත් ප්‍රදේශවල ජල සම්පාදන සහ සනීපාරක්ෂක කටයුතු සඳහා රු. මිලියන 2,395 ක්, ග්‍රාමීය ජලසම්පාදන සහ සනීපාරක්ෂක කටයුතු සඳහා රු. මිලියන 952 ක් සහ නාගරික ප්‍රදේශවල අපවහන පද්ධති සඳහා රු. මිලියන 3,286 ද මීට ඇතුළත් වේ.

කොග්ගල අපනයන සැකසුම් කළාපය සඳහා දිනකට ඝන මීටර් 2,500 ක සැපයුමක් සහිත සහ කුටුම්භයන් 7,000 පමණ ආවරණය වන පරිදි පැය 24 ක ජල සැපයුමක් ලබා දෙමින් කොග්ගල ජල යෝජනා ක්‍රමය කි.මී. 35 ක බෙදා හැරීමේ පද්ධතියක් දක්වා දීර්ඝ කරමින් 2008 වසර තුළ නිම කරන ලදී. දිනකට ඝන මීටර් 4,500 ක සැපයුම් ධාරිතාවක් සහිත ජල පවිත්‍රාගාරයක් සහ කි.මී.30 ක් දීර්ඝ සැපයුම් පද්ධතියක් මගින් කුටුම්භයක් 4,400 කට අඛණ්ඩ සැපයුමක් සපයමින් නාවලපිටිය ජල සම්පාදන පද්ධතිය ආරම්භ කරන ලදී.

අම්පාර ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අම්පාර නගර සහා බලප්‍රදේශය සඳහා ජල සැපයුම් දැනට නිමකර ඇති අතර, රිකිල්ලගස්කඩ සහ ගිනිගත්තේන ප්‍රාදේශීය සහා බල ප්‍රදේශ තුළ ජල සැපයුම් පද්ධති ඉදිරියේදී නිම කිරීමට නියමිතය. තංගල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශයන්හි දැනට දිනකට ඝන මීටර් 4,300 බැගින් පැය 4 - 10 අතර කාල සීමාවන් තුළදී කුටුම්භයන් 7,700 කට සපයන ලද ජල සැපයුම් පද්ධති 2, දිනකට ඝන මීටර් 10,800 බැගින් පැය 24 මුළුල්ලේ ලබාදීම සඳහා කි.මී. 43 ක් දිගැති ජල බෙදාහැරීම් පද්ධතියක් මගින් වැඩි දියුණු කොට ඇති අතර මෙම ව්‍යාපෘති මගින් නිවාස ඒකක 14,000 ක් පමණ ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂිතය.

බණ්ඩාරගම සහ හොරණ ප්‍රදේශ සඳහා කි.මී. 26 ක් දිගැති ජල නල පද්ධතියක් මගින් ජල සැපයුම ඉහළ නංවා ඇති අතර දිනකට ඝන මීටර් 1,000 ක ධාරිතාවකින් යුතුව රයිගම පිහිටුවා ඇති ජල පොම්පාගාරය මගින් හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශ සඳහා ජල සැපයුම ලබා දෙනු ලැබේ. තවදුරටත් මෙම කාල සීමා තුළ මහනුවර දකුණු ප්‍රදේශය සඳහා නව ජල සම්බන්ධතා 6,000 සපයා දී ඇත.

මාතලේ, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කයන් තුළ ග්‍රාම නිලධාරී වසම් 353 ක් ආවරණය වන පරිදි ප්‍රජා ජල සැපයුම් යෝජනා ක්‍රමයන් සැලකිය යුතු ප්‍රමාණයක් නිමා කර ඇත.

පොදු ප්‍රවාහන පහසුකම්වල වැඩි දියුණුවක්

පොදු ප්‍රවාහන පහසුකම් ව්‍යාප්ත කිරීමේ වැඩ පිලිවෙළ යටතේ නව බස් රථ 173 ක් 2008 වර්ෂය තුළදී ධාවනයට එක් කොට ඇති අතර දැනට ධාවනයේ යෙදෙන බස් රථ 275 ක් ධාවනයට සුදුසු වන පරිදි ඒවායේ එන්ජින් සහ ගියර් පද්ධති අලුත්වැඩියාවට ලක් කොට ඇත.

2008 වසරේ අවසාන භාගය තුළදී නව දුම්රිය එන්ජින් 15 ක් ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන අතර 2007 - 2008 කාල පරිච්ඡේදය තුළ දුම්රිය මැදිරි 100 ක් ධාවනය සඳහා එක් කොට ඇත.

බහු කාර්ය වාරිමාර්ග යෝජනා ක්‍රම

මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ප්‍රතිලාභී පවුල් 8,000 ක් ආවරණය වන පරිදි 2006 වර්ෂය තුළදී ආරම්භ කරන ලද බහු කාර්ය මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘතියක් වන මැණික් ගඟ-වෙහෙරගල වාරිමාර්ග ව්‍යාපෘතිය 2008 වර්ෂය අගභාගය තුළ නිම කිරීමට නියමිත අතර ජාතික වනෝද්‍යාන, මහාමාර්ග සහ කුඩා ප්‍රමාණයේ ජලාශයන්හි ඉතිරි සංවර්ධන වැඩ කටයුතු 2009 වර්ෂය තුළදී නිම කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල වන රු. මිලියන 1,722 න් රු. මිලියන 1,586 ක් 2008 අගෝස්තු මාසය වන විට වැය කොට ඇත.

දේශීය මූල්‍ය කරණය යටතේ මොරගහකන්ද වේල්ලෙහි තැනීම් කටයුතු දැනට සිදුකර ගෙන යනු ලබයි. නැවත පදිංචි කිරීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය වන විකල්ප මාර්ග පද්ධති සහ නැවත පදිංචි කිරීම් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, ඉඩම් අත්පත් කර ගැනීම මේ යටතේ සිදුකරනු ලබයි. කළු ගඟ ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් අධ්‍යයන නිමකොට ඇති අතර, මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘතීන්හි ප්‍රධාන ඉදිකිරීම් කුවේට් සහ සෞදි ආරාබ් මූල්‍යමය ආධාර යටතේ 2009 වසර තුළ ආරම්භ කිරීමට නියමිතය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉරාන රජයෙන් ලබාදුන් ඇ.ඩො. මිලියන 450 ලබා ගැනීමට එකඟත්වයකට එළඹීමට ශ්‍රී ලංකා රජය සමත් වී ඇත. එමගින් බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ගොවි පවුල් 12,000 ක් ආවරණය වන පරිදි හෙක්ටයාර 15,000ක් අස්වැද්දීමට අපේක්ෂිත අතර මෙහා වොට් 20 ක ජල විදුලි බලයක් නිපදවීමට අපේක්ෂිතය.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ජල වේලි ආරක්ෂණ සහ ජල සම්පත් සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය 2008 වර්ෂයේ අගෝස්තු මස තුලදී ආරම්භ කර ඇති

අතර, මෙමගින් තෝරා ගත් ජල වේලි 80 කින්, මහා පරිමාණ ජල වේලි 32 ක් සඳහා ආරක්ෂක සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව තහවුරු කිරීමට නියමිතය. නවීන ජල කාලගුණ විද්‍යා තොරතුරු පද්ධතියක්, පරාක්‍රම සමුද්‍රය සංවර්ධනය සහ රට තුළ ජල සම්පත් සැලසුම් කිරීම සංවර්ධනය යන කාර්යයන් ඇතුළත් මෙම ව්‍යාපෘතියෙහි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතනය පාර්ශවකරුවන් ලෙස කටයුතු කරයි. එසේම, ජල වේලිවල ජල කාන්දුවීම් අලුත්වැඩියාව, ජල වේලි 48 ක් සඳහා පීසෝ (Pieso)මීටර් සවි කිරීම ආදිය මෙම ව්‍යාපෘතිය යටතේ ආරම්භ කිරීමට නියමිතය.

2006 අංක 46 සහ 2007 අංක 61 දරණ විසර්ජන පනත් යටතේ සිදු කරන ලද ප්‍රතිපාදන

2007 වසරේ ජනවාරි 1 වෙනිදා සිට ඔක්තෝම්බර් 15 වෙනිදා තෙක් සිදු කරන ලද ප්‍රතිපාදන, 2008 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දක්වා ඇත. 2007 වසරේ ඉතිරි කාල සීමාවට අදාළ ප්‍රතිපාදන 24 වෙනි වගුවෙන් පෙන්වුම් කර ඇති අතර 2008 වසරේ ජනවාරි 1 වෙනිදා සිට සැප්තැම්බර් 30 වෙනිදා තෙක් කාල සීමාවට අදාළ ප්‍රතිපාදන 25 වගුවේ සඳහන් කර ඇත.

**24 වගුව
2007.10.16 වන දින සිට 2007.12.31 දක්වා ලබා දී ඇති ප්‍රතිපාදන**

වැය ශීර්ෂය	අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව	කාරණය	වියදම් (රුපියල්)	
			පුනරාවර්තන	මූලධන
1	අතිගරු ජනාධිපතිතුමා	ජනාධිපති කොමිෂන් සභා, පුද්ගල පඩිනඩි, ගොඩනැගිලි පුනරුත්ථාපනය, ඊ - ශ්‍රී ලංකා ව්‍යාපෘතිය	90,969,000	299,756,178
2	අග්‍රාමාත්‍ය කාර්යාලය	ගොඩනැගිලි පුනරුත්ථාපනය		2,130,450
3	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු	ඉන්ධන, වාහන අළුත්වැඩියාව	2,900,000	
4	අමාත්‍ය මණ්ඩල කාර්යාලය	වාහන පුනරුත්ථාපනය		449,000
5	පාර්ලිමේන්තුව	පුද්ගල පඩිනඩි, විශ්‍රාමික ප්‍රතිලාභ	186,841,302	
6	පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය	වාහන මිලදී ගැනීම		5,500,000
7	පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය	පුද්ගල පඩිනඩි	1,100,000	
8	පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමාගේ කාර්යාලය	ඉන්ධන	500,000	
13	අධිකරණ සේවා කොමිෂන් සභාව	පුහුණු, වාහන	4,500	675,000
15	පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය	පුද්ගල පඩිනඩි	594,000	
16	අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව	පුද්ගල පඩිනඩි	5,720,000	
17	මැතිවරණ දෙපාර්මේන්තුව	පුද්ගල පඩිනඩි වාහන මිලදී ගැනීම්,	10,000,000	8,400,000
101	ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යාංශය	ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, වාහන	5,000,000	100,000
102	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	පාරිතෝෂික දීමනා (CCC), කොටස් දායකත්වය		1,500,605,844
103	රාජ්‍ය ආරක්ෂක මහජන ආරක්ෂාව, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, රණවිරු නගර සංකීර්ණය සඳහා වැට් ගෙවීම		248,788,660
105	ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් හා සංවර්ධන අමාත්‍යාංශය	පරිවර්තන වැඩ සටහන, වාහන මිලදී ගැනීම		20,535,000
106	ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය	ආයතනික සහාය	7,500,000	

107	සංචාරක අමාත්‍යාංශය	වාහන		300,000
108	තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය	කුලී	2,010,430	
110	අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි, ප්‍රවාහන දීමනා, පුහුණු සහ ධාරිතා වර්ධනය	2,700,000	14,000,000
111	සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය	ආහාර සහ නිළ ඇඳුම්, ආරක්ෂක සහ සනීපාරක්ෂක සේවා, යුනිසෙෆ් ආධාර, ඖෂධ සැපයුම්, පුද්ගල පඩිනඩි, හදිසි සෞඛ්‍ය පහසුකම් සැපයීම සහ පුනරුත්ථාපනය	1,390,172,010	172,037,628
112	විදේශ කටයුතු අමාත්‍යාංශය	විදේශ සංචාර, සැපයුම් නේපාලයට සහ බංගලි දේශයට ගංවතුර සහන, පුහුණු, පුද්ගල පඩිනඩි, කාර්යාල උපකරණ සමුද්‍ර තරාක සීමා නිර්ණය	17,261,500	10,600,000
114	ප්‍රවාහන අමාත්‍යාංශය	ප්‍රතිව්‍යුහගතකරණය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය	108,400,000	7,500,000
116	වෙළඳ, අලෙවි සංවර්ධන, සමුපාකාර හා පාරිභෝගික සේවා අමාත්‍යාංශය	ප්‍රතිව්‍යුහගතකරණය		15,600,000
117	මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය	මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය, ජාතික මහා මාර්ග අංශ ව්‍යාපෘතිය, දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, මහා මාර්ග අංශ උපකාරක ව්‍යාපෘතිය, කුලී, පුද්ගල නඩිනඩි. STAART	13,041,000	919,500,000
118	කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය	බදු සහ තිරුවදු, උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය, පුද්ගල පඩිනඩි, පොහොර සහනාධාරය, දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, පුද්ගල පඩිනඩි, ආයතනික සහාය, තිරසාර ජල සහායක කළමනාකරණ ව්‍යාපෘතිය	1,018,038,129	696,886,483
119	විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය.	ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට සහනාධාර ගෙවීම, පුනර්ගම තාප බලාගාර ව්‍යාපෘතියේ ණය ආවරණ ගාස්තු, නොරොච්චෝලේ තාප විදුලි බලාගාර ව්‍යාපෘතිය		7,508,379,243
120	ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම		9,850,000
121	රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය	විදේශ ගමන් වියදම්	1,500,000	
122	ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය	විදේශ ගමන් වියදම්	1,908,014	
124	සමාජ සේවා හා සමාජ සුභ සාධන අමාත්‍යාංශය	ආයතනික සහාය, පුද්ගල පඩිනඩි, සුර්ය බලශක්ති ඒකකය ස්ථානගත කිරීමේ ව්‍යාපෘතිය	5,586,000	4,360,000
125	නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය	ආයතනික සහාය		250,000,000
126	අධ්‍යාපන අමාත්‍යාංශය	පාසැල්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල වලට ආධාර, සිසුන් සඳහා නොමිලේ පෙලපොත්, පාසැල් ළමුන් සඳහා පෝෂණදායී ආහාර වැඩසටහන, ආයතනික සහාය, ද්විතීය අධ්‍යාපනය නවීකරණ ව්‍යාපෘතිය, පුද්ගල පඩිනඩි, සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශ සඳහා සහන සහ ප්‍රතිව්‍යුහගතකරණය	2,834,282,000	4,473,850,000
128	ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, ආයතනික සහාය, පුද්ගල පඩිනඩි	33,760,000	7,900,000
129	වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යාංශය	වාහන, ග්‍රාමීය තරුණ පිරිසට රැකියා අරමුණු කරගත් පුහුණුව, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය		74,990,000
130	පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි, යුධ ගැටුම් වලින් හානියට පත් ප්‍රදේශ පුනරුත්ථාපන ව්‍යාපෘතිය, මාර්ග අංශ සංවර්ධනය ව්‍යාපෘතිය	450,000	150,000,000

132	ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය	මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (වැටුප්), මෙහෙයුම් සහ ප්‍රාග්ධන වියදම්	37,945,000	1,220,000
133	විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය	ආයතනික සහාය, වාහන මිලදී ගැනීම, පුද්ගල පඩිනඩි, සැපයුම්, සේවා	50,304,000	14,847,510
134	ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම		13,100,000
139	ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය	ආයතනික සහාය	30,452,530	
140	පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	ඉන්ධන	175,500	
141	පොල් සංවර්ධන අමාත්‍යාංශය	පොල් සංවර්ධන අධිකාරිය, වාහන		23,513,634
142	සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි, ශ්‍රී ලංකා-නෙදර්ලන්ත සහයෝගිතා වැඩසටහන	3,700,000	60,000,000
143	පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි	12,300,000	
146	නැවත පදිංචි කිරීම සහ ආපදා සහන සේවා අමාත්‍යාංශය	සුභසාධන වැඩසටහන්	34,000,000	
151	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය	සේවා	4,600,000	
155	ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම		7,900,000
154	උද්භිද උද්‍යාන හා සත්ව උද්‍යාන ප්‍රවර්ධනය කිරීමේ අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම		3,500,000
156	කරුණ කටයුතු අමාත්‍යාංශය	පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව	500,000	
160	පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය	ආයතනික සහාය, පුද්ගල පඩිනඩි	11,600,000	
161	අභ්‍යන්තර පරිපාලන අමාත්‍යාංශය	පුහුණු සහ ධාරිතා වර්ධනය		50,000
164	ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුර්ලීමේ අමාත්‍යාංශය	වාහන		500,000
165	ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය	ජාතික උරුමයන් සංරක්ෂණය සහ ප්‍රවර්ධනය		2,000,000
166	ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, පුනරුත්ථාපනය, ප්‍රතිව්‍යුහගතකරණය සහ නැවත පදිංචි කිරීමේ වැඩසටහන		49,700,000
168	ජනතා වතු කලමනාකරණ හා සංවර්ධන අමාත්‍යාංශය	ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සේ.අ.අ., සේ.භා.අ. සහ පාරිභෝගික ගෙවීම්		50,000,000
169	ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශය	බදු හා තීරුබදු, වාහන මිලදී ගැනීම,		6,300,000
171	උසස් අධ්‍යාපන අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම		1,500,000
201	බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව	කුලී, පුද්ගල පඩිනඩි	10,457,775	
207	පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	4,246,111	
208	ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව	ගොඩනැගිලි, පුද්ගල පඩිනඩි	1,600,000	5,000,000
209	ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	244,000	
211	රජයේ මුද්‍රණාලය	යන්ත්‍රසූත්‍ර පුනරුත්ථාපනය		16,000,000
212	විභාග දෙපාර්තමේන්තුව	විභාග අග්‍රිත කටයුතු	100,000,000	
213	අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	1,910,000	
217	පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි, සෙනෙහස ඉතුරුම් ගිණුම	3,000,000	
218	සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව	භූමිතෙල් සහනාධාරය, පුද්ගල පඩිනඩි	201,100,000	
221	කම්කරු දෙපාර්තමේන්තුව	මාර්ගෝපදේශන සහ උපදේශන වැඩසටහන, UNFPA ව්‍යාපෘතිය		617,004
222	ශ්‍රී ලංකා යුධ හමුදාව	පුද්ගල පඩිනඩි, ගමන් වියදම්, සැපයුම්, ගොඩනැගිලි පුනරුත්ථාපනය, වාහන, හදිසි සේවාවන්, සුභසාධන වැඩසටහන්	9,564,000,000	8,503,572,617

223	ශ්‍රී ලංකා නාවික හමුදාව	පුද්ගල පඩිනඩි, සැපයුම්, පුනරුත්ථාපනය (යන්ත්‍රසූත්‍ර)	2,145,000,000	200,000,000
224	ශ්‍රී ලංකා ගුවන් හමුදාව	පුද්ගල පඩිනඩි, ගමන් වියදම්, සැපයුම්, ගොඩනැගිලි පුනරුත්ථාපනය, අවිනිශ්චිත සේවා	1,200,000,000	1,552,208,270
225	පොලිස් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි, වාහන, උපකරණ, ගොඩනැගිලි පුනරුත්ථාපනය	1,450,000,000	200,136,140
226	ආගමන හා විගමන දෙපාර්තමේන්තුව	නව ගමන් බලපත්‍ර මුද්‍රණය, පුද්ගල පඩිනඩි	5,300,000	250,000,000
228	අධිකරණ පරිපාලනය	පුද්ගල පඩිනඩි, සේවා, ගොඩනැගිලි අත්පත් කරගැනීම්, ආයතන සහාය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය	298,250,000	210,000,000
229	නීතිපති දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	14,000,000	
230	නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව	දීමනා	17,150	
231	ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව	දීමනා	175,000	
234	ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්	ලිපිවලට හා කාර්යාලීය අවශ්‍යතා, වාහන මිලදී ගැනීම්	100,000	14,432,000
236	රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව	පුහුණු සහ ධාරිතා වර්ධනය		2,033,013
237	ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව	සේවා, දිළිඳු හිතකාමී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය	4,300,000	5,800,000
238	රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	අපනයන මත බදු සහන මුදල් නැවත ලැබීම	150,000,000	
243	සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	650,000	
246	දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	වාහන		285,000
247	ශ්‍රී ලංකා රේගුව	පුද්ගල පඩිනඩි, තාවකාලික පදනම මත නිදහස් කල භාණ්ඩ සඳහා තීරුබදු හා ගාස්තු ගණනය කිරීම, වාහන	6,000,000	5,587,700,000
249	භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව	සුනාමි නිවාස හිමිකරුවන් මූලික කරගත් නිවාස වැඩ සටහන, ණය මුදා හැරීමේ වියදම්, පොලී ගෙවීම්	2,300,000,000	200,000,000
251	තක්සේරු දෙපාර්තමේන්තුව	දේශීය ගමන් වියදම්, පුද්ගල පඩිනඩි	6,657,669	
253	විග්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව	වාහන මිලදී ගැනීම්, විග්‍රාමික ප්‍රතිලාභ, සුභසාධන වැඩ සටහන්	7,828,160,000	1,000,000
254	රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	10,000,000	
255	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ	පුද්ගල පඩිනඩි	18,000,000	
256	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පහ	පුද්ගල පඩිනඩි	48,493,549	
257	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කළුතර	පුද්ගල පඩිනඩි	31,015,000	
258	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර	පුද්ගල පඩිනඩි	8,450,000	
260	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය	පුද්ගල පඩිනඩි	2,470,000	
261	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල	පුද්ගල පඩිනඩි	5,460,000	
262	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර	පුද්ගල පඩිනඩි	1,600,000	
265	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මන්නාරම	පුද්ගල පඩිනඩි	800,000	
266	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - වවුනියාව	යුනිසෙෆ් වැඩසටහන		274,000
267	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මුලතිව්	පුද්ගල පඩිනඩි	500,000	
270	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර	පුද්ගල පඩිනඩි	14,000,000	
272	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල	පුද්ගල පඩිනඩි, දේපල ණය පොලී	42,000,000	

273	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුද්ගල පඩිනඩි, පුත්තලම		2,500,000	
274	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර		855,000	
275	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව		8,000,000	
276	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල		3,900,000	
277	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල		12,000,000	
278	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර		8,000,000	
281	ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව	ජපන් ප්‍රධාන මගින් ක්‍රියාත්මක නිෂ්පාදන වැඩ සටහන, පුද්ගල පඩිනඩි,	31,124,000	10,010,000
282	වාරිමාර්ග දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	39,500,000	
284	වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	5,500,000	
285	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	ජපන් ප්‍රධාන මගින් ක්‍රියාත්මක නිෂ්පාදන වැඩ සටහන, පුද්ගල පඩිනඩි,	50,000,000	10,560,000
288	මැනුම් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	26,746,500	
293	රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	8,000,000	
294	ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	6,000,000	
297	සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	120,000	
304	කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	3,000,000	
306	ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි,	140,000,000	
307	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව	සේවා	12,500,000	
308	තැපැල් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	238,799,500	
309	ගොඩනැගිලි දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	12,365,000	
311	ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	3,800,000	
312	බස්නාහිර පළාත් සභාව	නාගරික කෘෂිකර්ම වැඩසටහන		800,622
313	මධ්‍යම පළාත් සභාව	පුද්ගල පඩිනඩි	1,660,000,000	
314	දකුණු පළාත් සභාව	යුනිසෙෆ් වැඩ සටහන, පුද්ගල පඩිනඩි	95,000,000	16,040,675
315	උතුරු පළාත් සභාව	උතුරු නැගෙනහිර ජනතාව ප්‍රතිෂ්ඨාපනය සහ සංවර්ධන වැඩ සටහන NERCRD, UNICEF වැඩ සටහන අධ්‍යාපන අංශ සංවර්ධන වැඩ සටහන		66,309,344
316	වයඹ පළාත් සභාව	පුද්ගල පඩිනඩි	165,000,000	
318	ඌව පළාත් සභාව	UNICEF වැඩ සටහන, පුද්ගල පඩිනඩි	125,000,000	1,074,697
319	සබරගමුව පළාත් සභාව	පුද්ගල පඩිනඩි	110,000,000	
321	නැගෙනහිර පළාත් සභාව	UNICEF වැඩ සටහන, අධ්‍යාපන අංශය සංවර්ධන වැඩ සටහන		22,531,750
එකතුව			34,171,481,169	33,513,209,762

25 වගුව
2008.01.01 සිට 2008.09.30 දක්වා ලබා දී ඇති ප්‍රතිපාදන

වැය ශීර්ෂය	අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව	කාරණය	වියදම් (රු.)	
			පුනරාවර්තන	ප්‍රාග්ධන
1	අතිගරු ජනාධිපතිතුමා	වන්දි (මියගිය පලාත් සභා සාමාජිකයින්), වාහන, (SEMA), ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලින් මිදුණු ළමුන් පුනරුත්ථාපනය (පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්), කීරුබදු සහ බදු, පශ්චාත් සුනාමි සහන ජනනා උපදේශන ව්‍යාපෘති, නැවත ගොඩනැගීම සහ පුනරුත්ථාපනය	2,000,000	40,410,228
2	අග්‍රාමාත්‍ය කාර්යාලය	ආරක්ෂාව සම්බන්ධ වියදම්	-	13,333,200
4	අමාත්‍ය මණ්ඩල කාර්යාලය	වාහන මිලදී ගැනීම	-	6,200,000
5	පාර්ලිමේන්තුව	වාහන මිලදී ගැනීම, පුද්ගල පඩිනඩි, සැපයුම් හා සේවා	34,450,000	55,800,000
6	පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය	ඉන්ධන දීමනා, ප්‍රවාහන වියදම්	1,250,000	-
7	පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය	වාහන නඩත්තුව සහ පුනරුත්ථාපනය	200,000	100,000
8	පාර්ලිමේන්තු විපක්ෂනායකතුමාගේ කාර්යාලය	වාහන නඩත්තුව, ඉන්ධන, ප්‍රවාහනය, විදේශ ගමන් වියදම්, විදුලිබලය සහ ජලය	7,361,500	-
11	ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව	පුද්ගල පඩිනඩි, විදුලිබලය සහ ජලය	1,320,000	-
12	රාජ්‍ය සේවා කොමිෂන් සභාව	කුලී, වාහන මිලදී ගැනීම, පුද්ගල පඩිනඩි, විදුලිබලය හා ජලය	21,147,680	16,980,950
13	අධිකරණ සේවා කොමිෂන් සභාව	වාහනයක් මිලදී ගැනීම (ගිඟ ප්‍රතිපාදන)	500,000	675,000
15	පරිපාලන අභියාචන විනිශ්චය සභාව	කුලී සහ දේශීය බදු	140,000	-
16	අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව	පුද්ගල පඩිනඩි	7,500,000	-
17	මැතිවරණ දෙපාර්තමේන්තුව	නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පලාත් වල පලාත් සභා ඡන්ද, වාහන මිලදී ගැනීම, කුලී	401,075,000	6,500,000
18	විගණකාධිපති දෙපාර්තමේන්තුව	දිරි දීමනා ගෙවීම්, වන්දි	39,000,000	-
19	පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය	ඉන්ධන දීමනාව, දායක ගාස්තු, කුලී, ලීබඩු සහ කාර්යාලීය උපකරණ	288,450	28,850
20	මුදල් කොමිෂම	SIRUP II යටතේ MIS ව්‍යාපෘතිය	-	3,000,000
101	ආගමික කටයුතු හා සදාචාර සංවර්ධන අමාත්‍යාංශය	ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව නවදිල්ලි නුවර ඉදිකිරීම	14,095,000	-
102	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	උපාධිධාරීන් සඳහා දුරස්ථ අධ්‍යාපන නියමු වැඩ සටහන, නීති කටයුතු දෙපාර්තමේන්තුව සඳහා නව බඳවා ගැනීම් (ගණකාධිකාරීවරුන් 264) බදු හා කීරුබදු පුද්ගල පඩිනඩි	58,018,875	31,186,205
103	ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය	සිවිල් ආරක්ෂක කමිටු, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය (බඳවා ගැනීම්)	17,200,000	-
104	සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය	කුලී, ඉන්ධන	9,082,561	-
105	ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය	දියවර ගම්මාන වැඩ සටහන, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ව්‍යාපෘතිය- මාතලේ, උතුරු නැගෙනහිර නැවත නගා සිටුවීමේ ව්‍යාපෘතිය, පාරිතෝෂික ගෙවීම්, වාහන මිලදී ගැනීම්, ඉන්ධන හා ප්‍රවාහන දීමනාව ප්‍රතිව්‍යුහගතකරණය	11,300,000	477,050,000

106		UNHCR අරමුදලේ ව්‍යාපෘතිය, තෝරා ගත් වෙරළබඩ ප්‍රදේශයන්හි සුනාමි අනතුරු සංඥා ඇගවීමේ කුළුණු ඉදිකිරීම, අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවට දිගු කාලීන විසඳුම් සහ ජාතික ආරක්ෂාව, ඉන්ධන	2,437,216	104,215,258
107	සංචාරක අමාත්‍යාංශය	ඉන්ධන	3,000,000	-
110	අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි, ඉන්ධන, ලී බඩු සහ කාර්යාලීය උපකරණ, කාර්යාල සංකීර්ණය ඉදිකිරීම, වාහන මිලදී ගැනීම, සුනාමියෙන් හානියට පත් ප්‍රදේශවලට නීතිමය ආධාර කටයුතු	26,625,000	83,720,000
111	සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය	පෝෂණ අවශ්‍යතාවන්ට ජාතික ප්‍රමුඛත්වය (අයවැය යෝජනා 2008) වාහන මිලදී ගැනීම, කීරුබදු	14,000,000	232,850,000
112	විදේශ කටයුතු අමාත්‍යාංශය	චීනයේ සිදුවූ භූමිකම්පා අනතුරු සඳහා කුඩාරම් (Tent) සැපයීම, පලස්තීන සංවර්ධනය උදෙසා තාක්ෂණික (Technical) සහයෝගීතා ව්‍යාපෘතිය, විදේශ ගමන්	33,520,000	4,200,000
114	ප්‍රවාහන අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ඉන්ධන මිලෙහි වැඩිවීම නිසා ඇති වූ පාඩුව පියවා ගැනීම)	100,000,000	17,000,000
115	බණිජ තෙල් හා බණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි, වාහන මිලදී ගැනීම්	900,000	9,850,000
116	වෙළඳ, අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යාංශය	සමුපකාර පද්ධතිය ශක්තිමත් කිරීම, පුද්ගල පඩිනඩි, රාජ්‍ය වාණිජ තොග වෙළඳ සමායතනය පිහිටුවීම, වැවිලි අංශය සඳහා සහල් සහනාධාරය	61,620,000	657,600,000
117	මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය	කටුකුරුන්ද-මාතර මාර්ගය පුනරුත්ථාපනය, දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, මන්නාරම් පාලම ඉදිකිරීම (බදු)	-	824,200,000
118	කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය	මාදුරුමය වම් ඉවුර ව්‍යාපෘතිය, කාබනික පොහොර නිෂ්පාදනය, වන්දි - JFEL	-	60,970,173
120	ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය	සුනාමියෙන් හානියට පත් / අවතැන් වූ ළමුන් හා ඔවුන්ගේ පවුල්වලට ආධාර දීමේ ව්‍යාපෘතිය, ඉන්ධන	2,000,000	22,500,000
121	රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, සුනාමියෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතිය	-	67,200,000
122	ජන මාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය	ඉන්ධන දීමනාව, සාර්ක් තොරතුරු මධ්‍යස්ථානය සඳහා දායක මුදල්, පුද්ගල පඩිනඩි, විදේශ ගමන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා පුනරාවර්තන වියදම්	36,862,500	
123	නාගරික සංවර්ධන හා පුජා භූමි සංවර්ධන අමාත්‍යාංශය	ඉන්ධන, අඩු වරප්‍රසාදලත් නාගරික ජනතාව සඳහා නිවාස සංවර්ධන වැඩසටහන	3,334,810	100,000,000
124	සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍යාංශය	ඉන්ධන, සමාජ ආරක්ෂක මණ්ඩලය (කුලී), සුර්ය බලශක්ති ඒකක ස්ථාපනය කිරීම	6,227,623	2,805,878
125	නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, පුද්ගල පඩිනඩි, නිවාස ඉදිකිරීම්, සැලසුම් සහ ගොඩනැගිලි සඳහා වූ මධ්‍යස්ථානය	12,533,642	9,657,082
126	අධ්‍යාපන අමාත්‍යාංශය	වාහන	-	7,890,000
127	කම්කරු සම්බදන හා මිනිස් බල අමාත්‍යාංශය	ප්‍රවාහන වියදම්, පුද්ගල පඩිනඩි ඉන්ධන	22,400,000	-
128	ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය	වාහනයක් මිලදී ගැනීම, ඉන්ධන දීමනා	4,400,000	7,650,000
129	වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යාංශය	තරුණයින් සඳහා රැකියා ඉලක්ක කරගත පුහුණුව	-	23,750,000

130	පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය	ඒකාබද්ධ ග්‍රාමීය ජලපව්‍යාහන සහ සනීපාරක්ෂක සෞඛ්‍ය ව්‍යාපෘතිය, මාර්ග අංශ සංවර්ධන ව්‍යාපෘතිය, පලාත් මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය, නැගෙනහිර පලාත සංවර්ධන වැඩසටහන	-	256,500,000
132	ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය	වාහන මිලදී ගැනීම, රිදීගල වත්ත අත්පත් කර ගැනීම (BOI), පුද්ගල පඩිනඩි, ඉන්ධන දීමනාව	4,000,000	334,900,000
133	විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි (නර්ඩ්)	11,050,000	-
135	වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය	කුලී, සීමාසහිත මහවැලි පොල් වගා සමාගම (MCPC)	8,500,000	15,000,000
136	ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය	වාහනයක් මිලදී ගැනීම	-	12,500,000
139	ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය	ඉන්ධන, වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය	4,100,000	434,000,000
140	පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය	ශීතකරණ පහසුකම් හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පළාත් මට්ටමින් පිහිටුවීම, ඉන්ධන, විදුලිබලය හා ජලය, පුද්ගල පඩිනඩි	7,061,624	50,000,000
142	සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය	ජාතික රඟහල, නෙදර්ලන්ත ශ්‍රී ලංකා සංස්කෘතික සහයෝගිතා වැඩසටහන, වාහනයක් මිලදී ගැනීම, ත්‍රිකුණාමලයේ පිහිටි පැරණි ලන්දේසි නාවික කොමසාරිස්ගේ නිවස සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය- මධ්‍යම අරමුදල	20,000,000	176,000,000
143	පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය	පාර්ලිමේන්තු සාමාජිකයින් සඳහා සමූහ රක්ෂණ ක්‍රමය, පාරිතෝෂිත ගෙවීම් (Ex-gratia)	52,000,000	-
145	නැවත පදිංචි කිරීමේ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	ඉන්ධන	3,054,778	-
149	කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි (NPC) වාහන මිලදී ගැනීම, කුලී	2,000,333	25,400,000
151	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය	වාහනයක් මිලදී ගැනීම	-	5,500,000
152	වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය	ඉන්ධන, කුලී, පුද්ගල පඩිනඩි	6,075,000	-
153	ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය	ශ්‍රී ලංකා ඉඩම් හිමිකම් සහ ආශ්‍රිත සේවා ව්‍යාපෘතිය, ඉන්ධන	2,750,000	1,209,734
156	තරුණ කටයුතු අමාත්‍යාංශය	තරුණ කටයුතු අමාත්‍යවරුන්ගේ පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීම්	15,000,000	-
160	පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය	හරිත ගම්මාන සහ පියකරු පුරවර, පුහුණු	-	140,064,232
161	අභ්‍යන්තර පරිපාලන අමාත්‍යාංශය	පුද්ගල පඩිනඩි, ඉන්ධන	1,530,000	-
163	තරුණ අභිවෘද්ධි සහ සමාජ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	වාහන කුලී, ඉන්ධන, පුද්ගල පඩිනඩි	12,540,000	-
164	ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරුලීමේ අමාත්‍යාංශය	මෙහෙයුම් වියදම්, විදේශ ගමන්	10,503,000	-
165	ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය	චීන සංචාරයේ දූත කණ්ඩායම සඳහා වූ වියදම්	1,500,000	-
166	ජලසම්පාදන හා ජලාපව්‍යාහන අමාත්‍යාංශය	පුනරුත්ථාපනය, ප්‍රතිව්‍යුහගතකරණය සහ නැවත පදිංචි කිරීමේ වැඩසටහන, ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, ඉන්ධන, පුද්ගල පඩිනඩි, ද්විතීයික නාගරික ප්‍රජා ජල සැපයුම	6,100,000	410,000,000

167	අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය	ඉන්ධන දීමනාව, විදේශ ගමන්	3,500,000	-
169	ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශය	අමාත්‍ය නිල නිවාසය අළුත් වැඩියාව, ප්‍රවාහන දීමනා, කුලී ගාස්තු, පුද්ගල පඩිනඩි, ඉන්ධන	4,453,000	3,000,000
172	අතිරේක වැවිලි හෝග සංවර්ධන අමාත්‍යාංශය	විදුලි බිල්වල හිඟ ගාස්තු (ගල්ඔය වැවිලි සමාගම), ප්‍රතිව්‍යුහගතකරණය, ව්‍යාපෘති සංවර්ධන කාර්යාලය	-	22,470,000
203	ක්‍රීස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි (නව බඳවා ගැනීම්)	1,030,000	-
206	සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	ජෝන් ද සිල්වා සමරු රඟහලෙහි විදුලි පද්ධතිය නවීකරණය, නිදහස් කෞතුකාගාරය	-	23,314,569
210	රජයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	4,254,250	-
212	විභාග දෙපාර්තමේන්තුව	විභාග ආශ්‍රිත කටයුතු සඳහා වියදම්	43,200,000	-
215	කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව	බදු සහ තීරු ගාස්තු	-	28,500,000
221	කම්කරු දෙපාර්තමේන්තුව	ILO-IPEC ව්‍යාපෘතිය	-	313,734
222	ශ්‍රී ලංකා යුධ හමුදාව	කල්දැමු ගෙවීම්, හයිටි රාජ්‍යයේ සේවයේ නියුක්ත කළ යුධ හටයන් සඳහා අරමුදල්, ආරක්ෂක අයිතම	5,060,249,000	4,314,900,000
223	ශ්‍රී ලංකා නාවික හමුදාව	කල් දැමු ගෙවීම්	-	313,410,000
224	ශ්‍රී ලංකා ගුවන් හමුදාව	කල් දැමු ගෙවීම්, මුදාගත් ප්‍රදේශවල සේවයේ නියුක්ත යුධහටයන් සඳහා ලීබඩු හා කාර්යාලීය උපකරණ	-	2,669,952,625
225	පොලිස් දෙපාර්තමේන්තුව	කල්දැමු ගෙවීම්	-	202,000,000
228	අධිකරණ පරිපාලනය	කුලී, විනිශ්චයකාරවරුන්ගේ නේවාසික සංකීර්ණ හා උසාවි ගොඩනැගිලි ඉදිකිරීම්, ලීබඩු සහ කාර්යාලීය උපකරණ, විදුලිබලය (උපරිමාධිකරණ සංකීර්ණය), ප්‍රවාහන,	15,800,000	270,000,000
229	නීතිපති දෙපාර්තමේන්තුව	වාහන මිලදී ගැනීම, වාහන රක්ෂණය, පුද්ගල පඩිනඩි	2,322,500	124,730,875
230	නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව	විදේශ පුහුණු	-	2,435,500
232	බන්ධනාගාර දෙපාර්තමේන්තුව	වාහන නඩත්තුව හා අලුත්වැඩියාව	1,500,000	500,000
233	රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි, (COLA)	2,000,000	-
234	ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්	පුද්ගල පඩිනඩි, ගමන් වියදම්	800,000	-
235	නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව	වාහනයක් මිලදී ගැනීම, පුද්ගල පඩිනඩි, ඉන්ධන, විදුලිබලය	1,000,000	4,850,000
237	ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව	ව්‍යාපෘති කලමනාකරණ කාර්යාංශය	1,000,000	9,000,000
238	රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	ප්‍රීමා ලංකා සමාගමට ගෙවීම්	1,000,000,000	-
241	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව	සී.සී.සී. ආයතනයේ ඉවත්ව ගිය සේවකයන් සඳහා පාරිතෝෂික ගෙවීම්, සීමාසහිත ශ්‍රී ලංකා කෝල් කම්පැනි ලිමිටඩ් (Sri Lanka Coal company Ltd) සමාගමට කොටස් සඳහා මූලික දායක මුදල	-	572,516
245	රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි, ඉන්ධන	2,642,000	5,865,000
246	දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	ගොඩනැගිලි අත්පත් කරගැනීම්, නවම් මාවතේ ගොඩනැගිලි පුනරුත්ථාපනය	-	233,224,132
247	ශ්‍රී ලංකා රේගුව	රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ලබාගත් සිත්ත වූ වාහන සඳහා රේගුවට ගෙවන ලද වටිනාකම්, තීරුබදු ගාස්තු සහ අනෙකුත් බදු ගණනය කිරීම සඳහා	-	162,771,300

248	සුරාබදු දෙපාර්තමේන්තුව	ඉන්ධන, දේපල ණය පොලී ගෙවීම්	4,200,000	-
264	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - යාපනය	පුද්ගල පඩිනඩි	5,500,000	-
274	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය	වී මිලදී ගැනීම (මෙහෙයුම් වියදම්, ප්‍රවාහන, මිල උච්චාවචනයන්)	88,445,606	-
275	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව	වී මිලදී ගැනීම (මෙහෙයුම් වියදම් ප්‍රවාහන, මිල උච්චාවචනයන්)	62,400,000	-
280	විදේශ ආධාර හා අයවැය අධීක්ෂණ දෙපාර්තමේන්තුව	කුලී සහ දේශීය බදු, පුද්ගල පඩිනඩි	12,324,000	-
284	චන්ද්‍රි සංරක්ෂණ දෙපාර්තමේන්තුව	වාහන මිලදී ගැනීම	-	21,000,000
285	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	කුඩා පරිමාන කෘෂි පර්යේෂණ ව්‍යාපෘතිය	-	1,200,000
291	වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව	වෙරළ සංරක්ෂණ කටයුතු	-	34,000,000
293	රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව	ඉන්ධන, ගමන් වියදම්, සැපයුම්, සේවා, ලී බඩු සහ කාර්යාලීය උපකරණ	6,050,000	2,200,000
296	ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව	වාහනයක් මිලදී ගැනීම		3,900,000
302	සමුපකාර සේවක කොමිෂන් සභාව	පුද්ගල පඩිනඩි	300,000	-
303	ජෛෂ්වකර්මාන්ත දෙපාර්තමේන්තුව	මුදල් රෙගුලාසි 104 අනුව අත්තිකාරම් ගිණුමේ ඇති අමු ද්‍රව්‍ය තොගයේ වටිනාකම කපා හැරීම	8,164,220	-
308	තැපැල් දෙපාර්තමේන්තුව	දේපල ණය පොලී	87,520,000	-
309	ගොඩනැගිලි දෙපාර්තමේන්තුව	දැයට කිරුල පුද්ගලයන්, ගමන් වියදම්, නඩත්තු කිරීම්, සැපයුම්, ඉන්ධන	11,069,277	-
311	ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව	පුද්ගල පඩිනඩි	4,800,000	-
320	සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව	කල් දැමූ ගෙවීම්	-	170,000,000
321	නැගෙනහිර පළාත් සභාව	දිළිඳු හිතකාමී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන	-	50,000,000
එකතුව			7,558,078,445	13,422,507,041

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

26 වගුව
පාර්ලිමේන්තු අනුමැතිය ලද අතිරේක ඇස්තමේන්තු (ජනවාරි - සැප්තැම්බර්)

වැය ශීර්ෂය	අමාත්‍යාංශය	2008 (රු.)		අරමුණ
		ප්‍රාග්ධන	පුනරාවර්තන	
112	විදේශ කටයුතු අමාත්‍යාංශය	2,478,200,000	401,800,000	2008 අගෝස්තු මස පැවති 15 වන සාර්ක් සමුළුවේ වියදම් ආවරණය කිරීම
118	කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍යාංශය		11,854,000,000	පොහොර සහනාධාරය සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම ආවරණය
142	සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය		18,000,000	ජපානයේ පැවැත්වෙන සංස්කෘතික ප්‍රදර්ශනයේ වියදම්
160	පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය	188,000,000		වන සම්පත් කලමනාකරණ ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රතිපාදන
160	පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය	130,000,000		පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය සඳහා නව කාර්යාලීය ගොඩනැගිලි ඉදිකිරීම

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

විදේශ ආධාර

විදේශ ආධාර එකඟතාවයන්

2008 ජනවාරි සිට සැප්තැම්බර් අග දක්වා ප්‍රදායකයන් හා ණය දෙන ආයතන ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ සමස්ථ විදේශ ආධාර උපයෝජනය ඇමරිකානු

ඩොලර් මිලියන 1,658 ක් විය. මෙම සමස්ථ උපයෝජනයෙන් ඇ. ඩො. මිලියන 1,502.1 ව්‍යාපෘති ණයද, ඇ.ඩො. 155.9 ප්‍රදානයන්ද වේ.

27 වගුව

එකඟතාවයන් පළකෙරුණු විදේශාධාර (2008 ජනවාරි සිට සැප්තැම්බර් 30) දක්වා


ප්‍රදායකයා	ඇ.ඩො. මිලියන
ද්වි පාර්ශ්වික	1,368.2
මස්ට්‍රියාව	29.6
ඩෙන්මාර්කය	155.3
ප්‍රංශය	23.6
ඉන්දියාව	209.2
ඉරානය	450.0
ජපානය	368.0
නෙදර්ලන්තය	84.2
අනෙකුත් ද්විපාර්ශ්විකයන්	48.3
බහු පාර්ශ්වික	289.8
ආසියානු සංවර්ධන බැංකුව	90.0
ලෝක බැංකුව	132.8
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන	67.0
එකතුව	1,658.0
මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව	

ශ්‍රී ලාංකීය සංවර්ධනයේ නව ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඉරාන රජය, උමා ඔය ජල විදුලි හා වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 450 ක් ලබා දීමට එකඟ විය. මෙය ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාවට මාස 7 ක කාලයකට ලබා දුන් වාණිජ ණයට අමතරවය. ඇ.ඩො. මිලියන 337 ක් ණය වශයෙන් හා ඉතිරිය ප්‍රදානයන් වශයෙන් ඇ.ඩො. මිලියන 368 ක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත. ණය ආධාරයන්ට දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පරිපූරක ප්‍රතිපාදන ඇ.ඩො. මිලියන 163 ක්, පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 53) උකුවෙල විදුලි බලාගාරය පුනරුත්ථාපන ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 11.4) ජල සම්පාදන සංවර්ධන ව්‍යාපෘතිය-II (ඇ.ඩො. මිලියන 78) සහ දිළිඳුකම පිටු දැකීමේ සුක්ෂ්ම මූල්‍ය ව්‍යාපෘතිය ද ඇතුළත්වේ. ජපන් රජය ලබා දීමට එකඟ වූ ප්‍රදානයන්හි ප්‍රධාන වශයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි නිවාරන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 17 ක්ද, අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි වැඩි දියුණු කිරීම් සඳහා ඇ.ඩො. මිලියන 1 ක් හා ජපාන වෙළෙඳ භාණ්ඩ ආධාර ඇ.ඩො. මිලියන 12.5 ක්ද ඇතුළත් වේ.

ඉන්දියානු රජය ඇ.ඩො. මිලියන 9 ක ප්‍රදානයක් ද ඇතුළත්ව ඇ.ඩො. මිලියන 209 ක විදේශ ණය සැපයීමට එකඟ වී සිටී. කොළඹ - මාතර දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 100 ක්ද ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඇ.ඩො.මිලියන 100 ක්ද ඉන්දියානු ණය ආධාරයන්ට ඇතුළත් වේ. ප්‍රදානයන් වශයෙන් ඇදන් 150 කින් යුත් හැටන් දික්ඔය දිස්ත්‍රික් රෝහල ස්ථාපනය කිරීම (ඇ.ඩො.මිලියන 8.5) සහ පුත්තලම ග්‍රාමීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට අවශ්‍ය පහසුකම් සැපයීම (ඇ.ඩො. මිලියන 0.7 ක්) ඇතුළත්වේ.

ලෝක බැංකුව එකඟ වූ ඇ.ඩො. මිලියන 133 න් ඇ.ඩො. මිලියන 67 ක් වේලි ආරක්ෂාව හා ජල සම්පත් සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වේ. ආසියානු සංවර්ධන බැංකුව දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය අතිරේක අරමුදල් ඇ.ඩො. මිලියන 90 ක් ලබාදීමට එකඟ වී සිටී.

6 රූප සටහන



28 වගුව

2008.01.01 සිට 2008.09.30 දක්වා කාලය තුළ ලබා දීමට එකඟ වී ඇති විදේශ ආධාර			
අංශය	ප්‍රදායකයා/ ණය දෙන ආයතනය	ව්‍යාපෘතියේ නම	ඇ.ඩො. මිලියන ණය ප්‍රදාන
කෘෂිකර්මාන්ත	මස්ට්‍රේලියාව	සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන බිංදු ජල සම්පාදන සහ පොහොර යෙදවීමේ පද්ධති 5,000 ක් සැපයීම සහ ස්ථාපනය කිරීම	16.1
	ආහාර හා කෘෂිකර්ම සංවිධානය	මධ්‍යම ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණෙන පවුල් සඳහා කෘෂිකර්මාන්තයේ යෙදීමට අවශ්‍ය සහාය ලබා දීම	0.4
		කෘෂි යෙදවුම් වල මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම	0.5
		ගම්මිරිස් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම	0.5
මාර්ග හා ප්‍රවාහන	ප්‍රංශය	ත්‍රිකුණාමල ඒකාබද්ධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය	23.6
	ඉන්දියාව	කොළඹ මාතර දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීම	100.0
	ආසියානු සංවර්ධන බැංකුව	දකුණු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා පරිපූරක	90.0
		ජපානය	දකුණු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා පරිපූරක
	මිස්රියාව	මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (පිටත වට රවුම් පාර) අදියර II (i)	53.2
		දුම්රිය මාර්ග දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය දුම්රිය පාලම් ඉදිකිරීම	3.3
ග්‍රාමීය සංවර්ධනය	ලෝක බැංකුව	ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රතිජනන බලශක්තිය සැපයීම	41.6
සෞඛ්‍ය හා සමාජ සුභසාධන	ඉන්දියාව	ඇදන් 150 කින් යුත් හැටන් දික්ඛය දිස්ත්‍රික් රෝහල ස්ථාපනය කිරීම	8.5
		ජපානය	අනුරාධපුර ශික්ෂණ රෝහල වැඩිදියුණු කිරීම
	සවුදි අරමුදල	අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිවාරණ සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම	17.4
		අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය	20.0
	මිස්රියාව	කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම	2.9
		කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා නවීන වෛද්‍ය උපකරණ සැපයීම	11.5

	එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල	2008-2012 දේශීය වැඩසටහන	39.0
වාරිමාර්ග විදුලිබල හා බලශක්ති	ජපානය	උකුවෙල විදුලි බලාගාරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය	11.4
		බලශක්ති විවිධාංගීකරණ ව්‍යාපෘතිය	7.6
	ලෝක බැංකුව	වේලි ආරක්ෂණ ජල සම්පත් සැලසුම්කරණය	66.7
	ඉරානය	උමා ඔය ජලවිදුලි හා වාරිමාර්ග ව්‍යාපෘතිය	450.0
සංස්කෘතික	නෙදර්ලන්තය	ත්‍රිකුණාමලයේ පිහිටි පැරණි ඕලන්ද නාවික කොමසාරිස්වරයාගේ නිල නිවසේ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය	0.5
පරිසරය	නොර්වේ	ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටකයේ පිටත මායිම නැවත සලකුණු කිරීම	1.8
		කොරියාව	හයිලෙවල් මාර්ගයේ ඒකාබද්ධ ජල කළමනාකරණ පද්ධතිය
ජල සම්පාදන හා සනීපාරක්ෂණ	ඔස්ට්‍රියාව	කිරිදි ඔය ජලසම්පාදන ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය සහ පුළුල් කිරීම	14.8
		නෙදර්ලන්තය	මීගමුව ජලසම්පාදන ව්‍යාපෘතිය
		මීගමුව ජලසම්පාදන ව්‍යාපෘතිය	25.9
	ඩෙන්මාර්කය	කැලණි දකුණු ඉවුරු ජල සැපයුම් කුළුණ	82.7
	ජපානය	ජල අංශයේ සංවර්ධන ව්‍යාපෘති II	78.1
	ආසියානු සංවර්ධන බැංකුව	ජලසම්පාදනය හා සනීපාරක්ෂාව සම්බන්ධ නියාමන ක්‍රියාමාර්ග	0.04
වරාය	ඩෙන්මාර්කය	ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතිය	72.6
ධීවර	නෙදර්ලන්තය	දික්ඕවිට් ධීවර වරාය ඉදිකිරීම	26.2
		දික්ඕවිට් ධීවර වරාය උපදේශක සේවා	0.6
	ආහාර හා කෘෂිකර්ම සංවිධානය	මාළු රැස්කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සහ වැඩි දියුණු කිරීම	4.7
		සමුද්‍ර සම්පත් ගවේෂණය සහ තොග තක්සේරු කිරීම සඳහා නාරා ආයතනයට සහයෝගය	1.2
සුනාමි	කෘෂි කාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල	පශ්චාත් සුනාමි වෙරළ ප්‍රතිසංස්කරණ සහ සම්පත් කළමනාකරණය- II	18.0
		පශ්චාත් සුනාමි ජීවනෝපාය සහාය වැඩසටහන - II	2.7
සත්ව පාලන කටයුතු සංවර්ධනය	ලෝක බැංකුව	කුරුළු උණ වසංගතය සඳහා සුදානම් වීමේ ව්‍යාපෘතිය	1.4
අනෙකුත්	ඉන්දියාව	ඉන්දියානු ණය ක්‍රමය	100.0
		පුත්තලම- නාගවිල්ලුවේ ග්‍රාමීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම	0.7
	කොරියාව	හදිසි අවස්ථා ප්‍රතිවාර පද්ධතියක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම	1.9
	ලෝක බැංකුව	රාජ්‍ය අංශයේ හැකියා වර්ධන ව්‍යාපෘතිය	22.6
		පාර්ලිමේන්තු සුපරීක්ෂණ කමිටු ශක්තිමත් කිරීම	0.5
	ජපානය	දිළිඳුකම පිටුදැකීමේ සුක්ෂම මූල්‍ය ව්‍යාපෘති	23.9
		ජපාන වෙළෙඳ භාණ්ඩ ප්‍රදානය	12.5
	ඇ.එ.ජ	ප්‍රතිලාභ නොලබන ඉලක්ක කණ්ඩායම් සමාජයට අනුගත කිරීම වැඩි දියුණු කිරීම	1.3
	එකතුව		
			1,658.0

මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

ගිවිසුම්ගත එහෙත් නිදහස් කර නොමැති ශේෂයන්

රජයේ සංවර්ධන වැඩ සටහන් සඳහා 2008 සැප්තැම්බර් මස 30 වන දින වන විට ගිවිසුම් වලට එළඹ ඇති එහෙත් නිදහස් කර නොමැති මුළු විදේශ මූල්‍ය ශේෂය ඇ.ඩො. බිලියන 5.8 කි. මෙම විදේශ ආධාර එකඟතාවයන් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වසර 2-5 ක කාල පරාසයක් තුළ නිම කිරීමට

සැලසුම් කර ඇති බැවින් මෙම ආධාර උපයෝජන එම කාලය තුළ ක්‍රමිකව සිදු කරනු ඇත. ගිවිසුම් ගත එහෙත් නිදහස් කර නොමැති ශේෂයන් අංශමය වශයෙන් වර්ගීකරණ කොට 29 වගුවේ දක්වා ඇත.

29 වගුව

2008 සැප්: 30 දින වන විට එකඟ වී ඇති ඉදිරියේදී උපයෝජනයට ඇති ශේෂය-අංශමය වශයෙන්

අංශය	මුදල් ඇ.ඩො. මිලියන	මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස (%)
මහා මාර්ග සහ ප්‍රවාහන	1,170.2	20.2
වරාය	755.9	13.0
ජලසම්පාදන හා සනීපාරක්ෂක	596.6	10.3
සුනාමි පුනරුත්ථාපන කටයුතු	510.9	8.8
සෞඛ්‍ය, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු	401.6	6.9
විදුලිබල හා බලශක්ති	691.1	11.9
පෞද්ගලික අංශයේ සංවර්ධනය	130.9	2.3
කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, ඉඩම් හා ධීවර	753.2	13.0
ගැටුම්වල බලපෑමට ලක්වූ ප්‍රදේශ පුනරුත්ථාපනය	123.4	2.1
ග්‍රාමීය සංවර්ධනය	105.5	1.8
පරිසරය සහ ස්වාභාවික සම්පත්	73.8	1.3
තොරතුරු තාක්ෂණය, විද්‍යා හා තාක්ෂණ	43.9	0.8
නිවාස සහ නාගරික සංවර්ධනය	39.4	0.7
වෙනත්	406.0	7.0
එකතුව	5,802.3	

මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

විදේශ ආධාර උපයෝජනය

2008 සැප්තැම්බර් අවසන් වන විට සමස්ත විදේශාධාර ලැබීම් ඇ.ඩො. මිලියන 780.9 ක් විය. සම්පූර්ණ විදේශ ආධාර ලබා දීම් වලින් ඇ.ඩො. මිලියන 6,447 (82.6%)

ව්‍යාපෘති ණය වශයෙන් ද ඇ.ඩො. මිලියන 33 ක් (17.4%) ප්‍රදානද වශයෙන් වේ.

**30 වගුව
විදේශ ආධාර උපයෝජනය**

ප්‍රදායකයා	ඇ.ඩො. මිලියන
ද්විපාර්ශවීය	265.6
චීනය	18.8
ඩෙන්මාර්කය	5.8
ප්‍රංශය	8.8
ජර්මනිය	19.8
ජපානය	169.2
කොරියාව	6.5
ක්වේට්	7.0
ස්පාඤ්ඤය	10.9
ඇ.එ.ජ.	14.3
අනෙකුත්	4.5
බහු පාර්ශවීය	381.9
ආසියානු සංවර්ධන බැංකුව	188.5
ලෝක බැංකුව	119.1
අනෙකුත්	74.3
අපනයන ණය	133.4
එකතුව	780.9


මූලාශ්‍රය: විදේශ සම්පත් දොපර්තමේන්තුව

2008 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව, ජපාන රජය සහ ලෝක බැංකුව ප්‍රධාන ප්‍රදායකයන් තිදෙනා ලෙස වැඩිම ආධාර උපයෝජනයක් කරනු ලැබීණි. මෙම ප්‍රධාන ප්‍රදායකයන් තිදෙනා මුළු විදේශාධාර උපයෝජනයෙන් සියයට 61 ක් හෙවත් ඇ.ඩො. මිලියන 476.8 ක් ප්‍රදානය කරනු ලැබීණි.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 38 ක් ද, විදුලි බල අංශය සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 18 ක් ද, සුනාමි ව්‍යසනයෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැංවීම සඳහා ඇ.ඩො. මිලියන 17 ක් ද, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 15 ක් හා ද්විතියික නගර හා ග්‍රාමීය ප්‍රජා ජල හා සතිපාරක්ෂක ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 13 ක් ද වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො. මිලියන 188.5 ක් ආධාර ලබා දී ඇත. 2008 සැප්තැම්බර් 30 වන විට දෙවන

විශාලතම ආධාර උපයෝජනය වාර්තා කරමින් ජපන් රජය ඇ.ඩො.මිලියන 169 ක් ලබා දී ඇත. ජපාන ආධාර ප්‍රධාන වශයෙන් ඉහළ කොන්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (ඇ. ඩො. මිලියන 43) දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘති (ඇ.ඩො. මිලියන 28) පළාත්බද මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 12) සහ කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො. මිලියන 10) සඳහා යොදා ගැනිණි. ලෝක බැංකු ආධාර ලෙස ලැබුණු ඇ.ඩො. මිලියන 119, ප්‍රධාන වශයෙන් මාර්ග අංශයේ ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 42.1 ක් ද ජලාලය නැගෙනහිර නිවාස යළි ගොඩනැංවීමේ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 18 ක් ද සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 12 ක් ද යොදා ගනු ලැබීණි. මීට අමතරව නොරොච්චෝලයේ ගල් අඟුරු විදුලි බලාගාරයේ සහ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීමේ වැඩ කටයුතු චීන රජය විසින් සිදු කරන ලදී.

7 රූප සටහන



මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

31 වගුව
උපයෝජන අනුපාත සැසඳීම

ප්‍රදායක	2008 ජන -සැප්	2007 ජන-සැප්
ජපානය	14.0	11.8
ආසියානු සංවර්ධන බැංකුව	13.4	8.6
ලෝක බැංකුව	26.2	22.5
චීනය	4.25	27.9
අපනයන ණය	21.0	20.4
වෙනත්	16.1	16.3
මුළු එකතුව	15.4	15.4

මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

විදේශ ණය ගෙවීම්

2008 සැප්තැම්බර් 30 වන විට ගෙවන ලද විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 675.7 කි. එයින් ඇ.ඩො. මිලියන 498.9 ක් ණය වාරික වන අතර ඉතිරි ඇ.ඩො. මිලියන 176.8 පොළී ගෙවීම් වේ. 2008 වසර තුළ ඇස්තමේන්තුගත මුළු ණය ගෙවීම් ප්‍රමාණය ඇ.ඩො. මිලියන 1,089 ක් වූ අතර, 2008 සැප්තැම්බර් 30 වන විට ඉන් සියයට 62ක් ගෙවා අවසන් කොට තිබේ.

හැකියා වර්ධනය අරමුණු කොට ගත් තාක්ෂණික සහයෝගීතාවය

2008 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් 30 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහයෝගීතා වැඩසටහන් යටතේ විදේශීය පුහුණු අවස්ථාවන් 475 ක් ලැබී ඇත. මෙයට දිගු කාලීන හා කෙටි කාලීන යන දෙවර්ගයේම පුහුණු පාඨමාලා ඇතුළත්වේ. මෙම පුහුණු වැඩසටහන් අතුරින් 55 ක් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හෝ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා වූ දිගුකාලීන ශිෂ්‍යත්ව (මාස 8 ක් හෝ ඊට වැඩි) වේ. මේ යටතේ සංවර්ධන පරිපාලන, රාජ්‍ය ප්‍රතිපත්ති, සංවර්ධන ප්‍රතිපත්ති, කෘෂිකර්මාන්ත, පශු සම්පත්, තොරතුරු තාක්ෂණ, යහපාලනය, පරිසරය, වාරිමාර්ග, මානව සම්පත් සංවර්ධනය, ආපදා කළමනාකරණය, නිවාස, අපද්‍රව්‍ය කළමනාකරණය හා දේශගුණ වෙනස්වීම් යන අංශයන් ආවරණයවේ.

මෙම පුහුණු පාඨමාලා අතරින් වැඩි ප්‍රමාණයක් ජපන් රජය විසින් ලබා දී ඇති සති 01 සිට මාස 6 දක්වා වූ පුහුණු අවස්ථාවේ. මෙම වැඩසටහන් අතරින් වැඩි ප්‍රමාණයක් ජපන් රජය, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් ලබා දුන් පුහුණු අවස්ථාවේ. මෙයට අමතරව කොරියානු රජය, කොරියානු ජාත්‍යන්තර නියෝජිතායතනය (KOICA) මගින්ද, ඉන්දියාව, කොළඹ ක්‍රමය ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය (ITEC) සහ බෙංගාලබොක්ක ආශ්‍රිත බහු විධ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය (BIMSTEC), මගින්ද, ස්වීඩනය, ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිතායතනය (SIDA) මගින්ද, නායිලන්තය, නායිලන්ත ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිතායතනය (TICA), මැලේසියාව මැලේසියානු තාක්ෂණික සහයෝගීතා වැඩසටහන (MTCP), මගින්ද ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු ආධාර යටතේ ද (AUSAID), ආසියානු සංවර්ධන බැංකුව නෙදර්ලන්තය, සිංගප්පූරුව, ජර්මනිය, චීනය සහ තාක්ෂණික සහයෝගීතාවය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය අරමුදල (CFTC), එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සහ කොළඹ ක්‍රමය ශ්‍රී ලංකා රජයට විදේශ පුහුණු අවස්ථා ලබා දුන් අනෙකුත් ආයතන අතර වේ.

භාණ්ඩාගාර මෙහෙයුම්

රාජ්‍ය මුදල් ප්‍රවාහයේ ක්‍රියාකාරීත්වය

2008 සැප්තැම්බර් 30 වන දින දක්වා වූ කාල පරිච්ඡේදය සඳහා අපේක්ෂිත ආදායමට සාපේක්ෂව බලන කල ලද ආදායමේ පහළ වැටීමක් පෙන්නුම් කිරීම නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයේ හිඟය අපේක්ෂිත මට්ටමට වඩා වැඩි විය. මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ ආයෝජන ක්‍රියාකාරකම්වලට පසුව මුදල් හිඟය රු. බිලියන 212.9 ක් වූ අතර මෙය 2007 වසරේ මෙම කාල පරිච්ඡේදය හා සසඳන කල රු. බිලියන 31.5 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෙහෙයුම් හා ආයෝජන ක්‍රියාකාරකම්වල ඇති වූ වර්ධනයයි. ගිය වසරේ මෙම කාලපරිච්ඡේදය හා සසඳන කල සමස්ථ අවසාන ශේෂය, 2008 සැප්තැම්බර් අවසාන වන විට රු. බිලියන 8.7 න් පමණක් වර්ධනය වී ඇත.

අනුමත සීමාවන් තුළ රාජ්‍ය ණය කළමනාකරණය

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලෙස දේශීය වෙළඳපොළින් ලබා ගත් රු. බිලියන 36.1 ද ඇතුළුව 2008 ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා සමස්ථ දේශීය දළ ණය ගැනීම් ප්‍රමාණය රු.බිලියන 343.8 ක් බව රජයේ ණය මෙහෙයුම් මගින් පෙන්නුම් කරයි. විදේශ ව්‍යවහාර මුදලින් වූ දේශීය ණය ඇතුළුව, දේශීය ණය ආපසු ගෙවීම් රු. බිලියන 180.8 ක් වූ අතර, එම තත්ත්වය තුළ ශුද්ධ දේශීය ණය ගැනීම් රු. බිලියන 163 ට සීමා විය. විදේශ ණය ආපසු ගෙවීම් රු. බිලියන 83.7 ක් වූ අතර මෙම වර්ෂය සඳහා අනුමත වාර්ෂික ණය සීමාවෙන් සියයට 60 ක ප්‍රමාණයක් රජය විසින් උපයෝජනය කර ඇත. 2008 වසර සඳහා අනුමත ණය සීමාවන් ඇතුළත සහ එයට අනුකූලව මෙම ණය ගැනීම් පවතී.

2008 සැප්තැම්බර් අවසානයේදී නොපියවූ භාණ්ඩාගාර ඇප සහතිකවල මුළු වටිනාකම රු. බිලියන 81.4 ක් වූ අතර, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.8 කි. මෙම ඇප සහතික වලින් සියයට 95 ක්ම අවදානම් රහිත ඒවාය.

32 වගුව
රජයේ මුදල් ප්‍රවාහ මෙහෙයුම් ප්‍රකාශය
2007/2008 ජන-සැප්

අයිතමය	2007 ජන-සැප් තත්‍ය	2008 ජන-සැප්	
		ආරම්භක ඇස්තමේන්තු	තත්‍ය මුදල් ප්‍රවාහය
ආදායමේ සමස්ථ මුදල් ප්‍රවාහය	411,139	519,158	457,690
මෙහෙයුම් ක්‍රියාකාරකම්වල සමස්ථ මුදල් ප්‍රමාණය	(437,595)	(519,593)	(506,902)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ශුද්ධ මුදල් ප්‍රමාණය	(26,456)	(435)	(49,212)
ආයෝජන කටයුතු වලින් මුදල් ප්‍රවාහය	(154,967)	(172,429)	(163,700)
ශුද්ධ මුදල් අතිරික්තය (හිඟය)	(181,423)	(172,864)	(212,912)
මෙහෙයුම් මුදල් ශේෂය	(31,622)	(37,211)	(37,211)
දළ ණය ගැනීම් *	400,983	432,002	427,527
ණය ආපසු ගෙවීම්	(227,949)	(225,975)	(229,656)
ශුද්ධ ණය ගෙවීම්	173,034	206,027	197,871
ගිණුම් ශේෂයේ ගැලපීම්	78	3,482	3,586
අවසාන ශේෂය	(39,909)	(566)	(48,666)

මූලාශ්‍රය: භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

*වාසිදායක ශේෂයන් ගැලපීමෙන් පසු

වගුව 33
2008 ජූනි වන විට මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ලද බැංකු ඇපකරවල සාරාංශය

ණය ලබා ගත් ආයතනය	ණය ලබා දුන් ආයතනය	ණය ලබා ගත් දිනය	ගෙවීමට ඇති ණය මුදල (රු.මිලියන)
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව	සේවක අර්ථ සාධක අරමුදල් මණ්ඩලය	2003.05.30	430.00
ලක්දනවි සමාගම	සේවක අර්ථ සාධක අරමුදල් මණ්ඩලය	2007.03.01	2,992.00
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	2002.12.27	400.00
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	2004.03.17	20.00
නාගරික සංවර්ධන අධිකාරිය	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	1999.08.17	112.50
ලක්දනවි සමාගම	ජාතික ඉතිරි කිරීමේ බැංකුව	2007.02.22	2,992.00
ස.තො.ස.	මහජන බැංකුව	2005.02.02	207.10
ශ්‍රී ලංකා පාරිභෝගික සමුපාකාර සමිතිය	මහජන බැංකුව	2006.07.31	50.00
ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව	මහජන බැංකුව	1995.04.26	17,500.00
ග්‍රේ ලයින් අන්තර්ජාතික පුද්ගලික සමාගම	මහජන බැංකුව	1994.08.11	351.00
එක්සත් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපාකාර සමිතිය	මහජන බැංකුව	2007.12.03	23.00
සීමාසහිත ශ්‍රී ලංකා සමුපාකාර අලෙවි සමාගම	මහජන බැංකුව	2007.12.06	110.00
සීමාසහිත ශ්‍රී ලංකා සමුපාකාර අලෙවි සමාගම	මහජන බැංකුව	2007.12.06	297.68
ලංකා ඕවර්සීස් රියලිටි පුද්ගලික සමාගම	වැඩ වර්ජන කෝලාහල සිවිල් අරගල ත්‍රස්තවාදී අරමුදල	2002.02.14	500.00
ගලධාරී හොටෙල් ලංකා ලිමිටඩ්	වැඩ වර්ජන කෝලාහල සිවිල් අරගල ත්‍රස්තවාදී අරමුදල	2002.02.14	350.00
හොස්පිටල්ලිට් ප්‍රයිවේට් ලිමිටඩ්	ඉන්ටර්නැෂනල් වැඩ වර්ජන කෝලාහල සිවිල් අරගල ත්‍රස්තවාදී අරමුදල	2002.02.14	5.34
ගලධාරී හොටෙල් ලංකා ලිමිටඩ්	වැඩ වර්ජන කෝලාහල සිවිල් අරගල ත්‍රස්තවාදී අරමුදල	2002.02.14	45.83
ලංකා හොටෙල් ඩිවෙලපර්ස් ලිමිටඩ්	වැඩ වර්ජන කෝලාහල සිවිල් අරගල ත්‍රස්තවාදී අරමුදල	2002.02.14	183.75
ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව	ලංකා බැංකුව	2008.01.25	32,625.00
මිහින් ලංකා පුද්ගලික සමාගම	ලංකා බැංකුව	2007.04.16	250.00
ඉපලෝගම නිවාස ව්‍යාපෘතිය	ලංකා බැංකුව	2007.07.27	2,268.00
වෙස්ට් කෝස්ට් විදුලි පුද්ගලික සමාගම	හොන්කොන් ඇන්ඩ් ෂැංහයි බැංකු	2007.06.28	11,060.00
රාජ්‍ය තොග වෙළඳ සංස්ථාව	මහජන බැංකුව	2008.03.13	89.00
ලංකා විදුලිබල මණ්ඩලය කෙරවලපිටිය සංයුක්ත වක්‍රීය විදුලිබල ව්‍යාපෘතිය	මහජන බැංකුව	2008.05.07	4,116.00
ලංකා විදුලිබල මණ්ඩලය	මහජන බැංකුව	2008.06.11	1,657.00
ලංකා විදුලිබල මණ්ඩලය	මහජන බැංකුව	2004.03.03	2,858.04
සමස්ථ ශේෂය			81,493.49

මූලාශ්‍රය- භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

2009 අයවැය ඇස්තමේන්තු සඳහා පදනම.

2009 අයවැය ඇස්තමේන්තු හා සමග ඉදිරිපත් කරන ඉදිරි වසර තුනෙහි ප්‍රක්ෂේපන පහත පරිදි සාරාංශගත කල හැකිවේ.

ප්‍රක්ෂේපණ සඳහා පදනම් වූ සාධක

ඉහත සඳහන් ප්‍රක්ෂේපන පිලියෙල කිරීම සඳහා පදනම් වූ හේතු සාධක මෙතැන් සිට මෙම වාර්තාවේ විස්තර කෙරේ.

දළ දේශීය නිෂ්පාදන (ද.දේ.නි.)

2009 වසරේදී ආර්ථිකය සියයට 7 ක වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම මෙම වර්ධනය සියළු අංශයන්හි පුළුල් පදනමකින් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. නැගෙනහිර පළාත සහ විශේෂයෙන්ම මන්නාරම දිස්ත්‍රික්කය ඇතුළු අනෙකුත් මුදාගත් ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු නැවත ඇරඹීමෙන් කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. වරාය, මහාමාර්ග හා අධිවේගී මාර්ග වැනි සැලසුම්ගත විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම සහ නිෂ්පාදනය ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ. 2009 වර්ෂය සඳහා ප්‍රක්ෂේපිත ඉහළ ආර්ථික වර්ධනය, පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම ආයෝජන වියදම් ඉහළ යෑම තුළින් ඇති වේ යැයි අපේක්ෂා කෙරේ.

පාරිභෝගික මිල ගණන්

ද.දේ.නි. අවධානයකට අනුව 2009 වසරේදී උද්ධමනය සියයට 12 වැනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර වෙළඳපොළේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් පහළ යාම දේශීය මිල ගණන් මත ඇති කරනු ලබන පීඩනය අඩුකරන අතරම, දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩිවීම සැපයුම කෙරෙහි වාසිදායක බලපෑමක් සිදු කරයි. දැඩි මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කිරීම මගින් ඉල්ලුම තුළින් ඇති වන උද්ධමන තෙරපුමේ පාලනයක් බලාපොරොත්තු වේ. කෙසේ වුවද, ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් සහ අනෙකුත් භාණ්ඩ වල මිලෙහි ඇති වන වෙනසකම් නිසා දේශීය මිල ගණන් වෙනස්වීමකට භාජනය විය හැකිය.

සේවා නියුක්තිය හා සේවා විසුක්තිය

නිෂ්පාදනයේ වර්ධනය සඳහා වන රජයේ උපාය මාර්ග තුළින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය කෙරෙන අතර, යටිතල පහසුකම් අංශයේ රැකියා අවස්ථා රාශියක් අපේක්ෂා කෙරේ. මානව සම්පත් හා හැකියා වර්ධනය සඳහා වැඩි අවධානයක් යොමුවීම මගින් නව ප්‍රවණතාවන්ට සාර්ථකව මුහුණ දිය හැකි වඩා හොඳ හැකියාවන්ගෙන් යුත් ඵලදායී ශ්‍රම බලකායක් බිහිවනු ඇතැයි අපේක්ෂිතය. මෙම පියවරයන් සහ පුද්ගලික අංශයේ වර්ධනයද සැලකිල්ලට ගත්කල විරැකියාව ශ්‍රම බලකායෙන් සියයට 5 ක් දක්වා අඩුවෙනැයි අපේක්ෂා කෙරේ.

ගෙවුම් ශේෂය

2009 වසර තුළ සමස්ථ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් සටහන් කරමින් බාහිර අංශයේ යහපත් ක්‍රියාකාරීත්වයක් අපේක්ෂා කෙරේ. 2009 වසරේදී අපනයන වර්ධනය සියයට 10 කට ආසන්න අගයක තවදුරටත් පවතිනු ඇත. (අ.එ.ජ.ඩොලර් වලින්) පාරිභෝගික භාණ්ඩ වල ජාත්‍යන්තර මිල ගණන් පහත වැටීම සහ මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදි කිරීම හේතු කොට ගෙන ආයෝජන භාණ්ඩ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ආනයනය සියයට 8-10 දක්වා ප්‍රතිශතයකින් වර්ධනය වෙනැයි අපේක්ෂා කෙරේ. 2009 වසරේදී වෙළඳ ගිණුමේ හිඟය වැඩි උවද, සේවා හා සංක්‍රාම ගිණුම් වල අතිරික්තයන් වැඩිවීමේ ප්‍රතිලාභ ලබමින් වර්තන ගිණුමේ හිඟය ද.දේ.නි. න් සියයට 5.9 දක්වා අඩු වෙනැයි අපේක්ෂා කෙරේ. 2009 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ මගින් ඇ.ඩො. මිලියන 3,400 ක් පමණ උපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අතරම, වෙළෙඳ ගිණුම මත ඇතිවන පීඩනය තෙල් මිල පහළ යාම නිසා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විනිමය අනුපාතය

මෙම වසර තුළ විනිමය අනුපාතයේ වූ ස්ථාවර තත්වය, බාහිර සංචිත ශක්තිමත් වීම සහ බොරතෙල් මිල ගණන් පහළ යෑම හේතුවෙන් තව දුරටත් පවතින් ඇතැයි අපේක්ෂා කෙරේ.

මූල්‍ය ක්ෂේත්‍රය

ආර්ථිකයේ උද්ධමනකාරී තත්වයන් ඇතිවීම වළක්වමින් සහ ආර්ථික කටයුතු යහපත් මට්ටමකින් පවත්වා ගැනීමට, 2009 වසරේදී මුදල් සංචිත හා පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සියයට 14-15 ප්‍රතිශතයක පැවතිය යුතු බවට ප්‍රක්ෂේපනය කර ඇත. ආර්ථිකයේ මූර්ත වර්ධනය සියයට 7 පමණ අගයක් සහ අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයන් සඳහා යම් ආන්තිකයක් පවත්වා ගනිමින් ද.දේ.නි. යේ අවධමනකය සියයට 11-12 පමණ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කර ඉහත සඳහන් ප්‍රක්ෂේපන සිදුකර ඇත. අදාළ අධිකාරය විසින් සාර්ව ආර්ථිකයේ නව නැඹුරුතාවයන් නිරන්තරයෙන් සමීපව අධීක්ෂණය කිරීම තුලින් සාර්ව ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට අනුකූල වන ලෙස මුදල් ප්‍රතිපත්තියේ ගැලපීම් කරනු ඇත.

ආදායම

මධ්‍ය කාලීන ආදායම / ද.දේ.නි. ප්‍රක්ෂේපන පාදක කර ගෙන ආදායම් ඇස්තමේන්තුගත කර ඇත. ආංශික වර්ධන අනුපාත, ආනයන ප්‍රක්ෂේපන සහ දැනට පවත්නා අනුපාත සංයුතියද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති අතර, අදාළ විස්තරාත්මක උපලේඛන ඇමුණුම II හි දක්වා ඇත.

වියදම

2008-2011 සඳහා වන මධ්‍යකාලීන වියදම් රාමුව හා අනුගත වෙමින් මහාමාර්ග විදුලිබල වැනි යටිතල පහසුකම් කෙරෙහි ජාතික මට්ටමෙන් අවධානය යොමු කිරීම, අඩු ආදායම් ලාභීන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි ඉහළ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ප්‍රාදේශීයව පැතිරීම තහවුරු කිරීම සහතික කිරීම සඳහා පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් 2009 වසරේ අයවැය සකස් කර ඇත. ප්‍රමුඛතාවය දිය යුතු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වියදම් ආයතන මගින් එකම ආකාරයේ ක්‍රියාකාරකම් ද්විගුණනය කිරීම අවම කරමින් මහජන මුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම තහවුරු කෙරේ. මධ්‍ය කාලීනව සියයට 7-8 ආර්ථික වර්ධනය හා සැලකූ කල රාජ්‍ය ආයෝජන ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.5 කට ආසන්න අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැටුප්, විශ්‍රාම වැටුප්, පොදු සේවාවන් සහ සැපයුම් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සිදු කළ යුතු බව පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත. භාණ්ඩාගාර සුපරීක්ෂණය හා අභ්‍යන්තර විගණන ක්‍රියාකාරීත්වය තවදුරටත් දැඩි කිරීම මගින් රජයේ වියදම් කළමනාකරණය සහ එම වියදම් සම්බන්ධව වගවීම තහවුරු කර ඇත.

ණය ගැණුම්

ණය ද.දේ.නි. අනුපාතයේ දැනට පවත්නා අඩුවීමේ ප්‍රවණතාවය තහවුරු වන පරිදි සහ ණය සේවාකරණ පිරිවැය අවම වන පරිදි සුදුසු දේශීය හා විදේශීය ණය සංයෝජනයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

ඇස්තමේන්තුවල සංවේදී භාවය

ආර්ථික ප්‍රක්ෂේපන පහත අභියෝග හමුවේ සංවේදී විය හැකිය.

- ජාත්‍යන්තර බැණිජ තෙල් මිල සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වල මිල. මෙය ආනයනය කෙරෙහි මෙන්ම දේශීය සැපයුම සහ අයවැය වියදම් කෙරෙහි බලපානු ඇත.

මධ්‍යකාලීනව බලාපොරොත්තු වන පරිවර්තනයන්හි ඇති විය හැකි ධාරිතා සංරෝධක, විදේශ ආධාර මත කෙරෙන විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි බලපෑමක් ඇති කල හැකිය. ගැටුම්කාරී ප්‍රදේශවල සිදු වන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් එම ප්‍රදේශවල සංවර්ධන ක්‍රියාකාරකම් කෙරෙහි අහිතකර බලපෑම් ඇති කල හැකිය.

කෘෂිකර්මාන්ත හා ජල විදුලි උත්පාදනය කෙරෙහි කාලගුණික බලපෑම

ස්වාභාවික ආපදා

බාහිරව ඇති වන විවිධ කම්පනයන් සඳහා අවශ්‍ය ගැලපීම් කිරීමේදී ඇතිවන බලපෑම

පරිපාලන හා ප්‍රසම්පාදන අවහිරතා

රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි බලපෑමක් කළ හැකි අවදානම් සාධක

- තෙල් හා පාරිභෝගික භාණ්ඩ මිල අපේක්ෂිත මිලට වඩා ඉහළ යාම සාර්ව ආර්ථික ස්ථාවරභාවයට හා වර්ධන ඉලක්කයට අහිතකර ප්‍රතිඵල එල්ල කළ හැකි අතරම රජයේ ආදායම හා වියදම කෙරෙහිද බලපෑමක් සිදු කල හැකිය.
- ගෝලීය අස්ථාවරභාවයන් හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට ළඟා නොවුනහොත් එය ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා වූ බාහිර ඉල්ලුම කෙරේ අහිතකර ලෙස බලපාන බැවින් එම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පහළ යාමකට භාජනය වීම.
- අපේක්ෂිත විශ්‍රාමිකයන් සංඛ්‍යාව අභිබවමින් රාජ්‍ය සේවයට කරනු ලැබූ බඳවා ගැනීම්
- රාජ්‍ය සංස්ථාවන්හි දුර්වල හා අකාර්යක්ෂම කාර්ය සාධනය.
- ඉහළ යන ඉන්ධන මිල හා පාරිභෝගික භාණ්ඩ මිල අනුව ජීවන වියදම ඉහළ යාම පාලනය කිරීම සඳහා ලබා දෙන ලද බදු සහන, බදු නිදහස් කිරීම් සහ සහනාධාර

ඇමුණුම 1

1 වගුව
කෘෂිකාර්මික ප්‍රධාන අනු අංශයන්හි ඇස්තමේන්තුගත කාර්තුමය වර්ධන අනුපාත

අංශය	2006					2007				
	කාර්තු 1	කාර්තු 2	කාර්තු 3	කාර්තු 4	වාර්ෂික	කාර්තු 1	කාර්තු 2	කාර්තු 3*	කාර්තු 4*	වාර්ෂික*
තේ.										
(කි.ග්‍රෑ.මිලියන)	63.8	79.9	75.8	85.2	305.0	82.6	88.7	77.7	88.2	337.0
වර්ධනය %	-17.8	-8.2	3.0	17.2	-2.0	29.6	11.1	2.5	3.5	10.7
රබර්										
(කි.ග්‍රෑ.මිලියන)	32.3	30.6	29.0	25.7	117.5	36.9	30.2	29.6	27.5	124.2
වර්ධනය %	10.6	13.1	10.5	-3.7	7.7	14.4	-1.1	2.1	6.9	5.7
පොල් (ගෙඩි මිලියන)	762.9	746.7	769.7	717.2	2,869.0	595.8	683.7	726.3	735.0	2741.0
වර්ධනය %	15.3	10.2	5.3	0.4	3.0	-21.9	-8.4	-5.6	2.5	-4.5
වී (මෙ.ටො.'000)	1,970.7		1,158.1		3,128.9	2,125.2		1,573		3,698.0
වර්ධනය %	-7.7		-4.0		-6.4	7.8		35.8		18.2
මත්ස්‍ය										
(කි.ග්‍රෑ.මිලියන)	77.0	63.5	58.9	91.7	291.0	80.5	69.5	66.6	97.2	314.0
වර්ධනය %	27.7	18.6	1.2	15.7	15.8	4.6	9.5	13.2	6.0	7.8

මූලාශ්‍රය ; ශ්‍රී ලංකා මහ බැංකුව

* ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රක්ෂේපනයන් ම. අගයන් පදනම ව ඇත.

2 වගුව
කාර්මික අංශයේ ක්‍රියාකාරීත්වය : 2006-2008

විස්තරය	2006(a)	2007(a)	2008 ප්‍රක්. (b)	2007 (d)			
				1 කාර්තු	2 කාර්තු	ජූලි (c)	ජනවාරි - ජූලි
ආහාර පාන වර්ග සහ දුම්කොළ	5.8	6.0	5.6	4.6	6.1	5.6	5.1
රෙදිපිළි, ඇඟළුම් හා සම් නිෂ්පාදන	4.0	8.3	0.8	2.5	0.1	8.4	3.0
රෙදිපිළි	3.8	8.6	0.7	n.a	n.a	n.a	n.a
ඇඟළුම්	4.2	7.0	1.5	n.a	n.a	n.a	n.a
සම් නිෂ්පාදන	8.2	7.2	0.1	n.a	n.a	n.a	n.a
රසායන ද්‍රව්‍ය, බණිජ තෙල්, රබර් සහ බ ජලාස්ථික් නිෂ්පාදන	8.0	6.8	6.8	6.4	6.8	6.7	6.7
ලෝහ නොවන බණිජ නිෂ්පාදන	10.9	5.5	5.8	5.6	5.8	5.4	5.8
කාර්මික අංශයේ සමස්ත වර්ධනය	5.7	6.7	4.8	4.6	4.9	6.8	4.5

මූලාශ්‍රය ; ශ්‍රී ලංකා මහබැංකුව

(a) ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු මත පදනම්ව ඇත.

(b) ප්‍රථම අර්ධයේ තත්‍ය දත්ත මත පදනම්ව ඇත.

(c) ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත මත පදනම්ව ඇත.

(d) නාවකාලික

3 වගුව

විදුලිබල උත්පාදනයේ සහ සේවා අංශයේ ක්‍රියාකාරීත්වය : 2006- 2008

වර්ගය	2006	2007	2007			2008	2008		
			1	2	පළමු	ප්‍රක.	1	2	පළමු
			කාර්තු	කාර්තු	අර්ධය		කාර්තු	කාර්තු	අර්ධය
විදුලිබල උත්පාදනය									
මුළු උත්පාදනය (ගිගාවොට්) (ස්වයං උත්පාදන හැර)	9,389	9,814	2,382	2,412	4,794	10,235	2,490	2,474	4,965
වර්ධන අනුපාතය	7.1	4.5	3.9	2.2	3.1	4.3	4.5	2.6	3.6
ජල විදුලිබලය	4,635	3,948	1,008	801	1,809	4,110	863	1,403	2,266
වර්ධන අනුපාතය	34.2	-14.8	18.6	-22.8	-4.2	4.1	-14.4	75.0	25.3
තාප බල (ස්වයං තාප උත්පාදනය ඇතුළත්ව)	4,751	5,864	1,373	1,610	2,983	6,123	1,624	1,071	2,696
වර්ධන අනුපාතය	-10.6	23.4	-4.9	22.0	8.0	4.4	18.3	-33.5	-9.7
ජල විදුලි : තාප බල ප්‍රදානය	49:51	40:60	42:58	33:67	38:62	40:60	35:65	57:43	46:54
ජලාශවල ජල මට්ටම (කාල පරිච්ඡේදය අවසානය) %	90.8	66.3	48.2	47.9	47.9		65.7	50.4	50.4
වරාය සේවා									
හසුරුවන ලද මුළු ගුදම් ගණන (මෙ.ටො.'000)	42,661	46,344	11,019	11,647	22,666	50,400	12,028	12,814	24,842
වර්ධන අනුපාතය	14.4	8.6	12.3	6.0	9.0	8.9	9.2	9.8	9.5
හසුරුවන ලද මුළු බහාලුම් ගණන ('000 TEUs)	3,079	3,381	818	808	1,625	3,800	887	907	1,794
වර්ධන අනුපාතය	25.4	9.8	26.2	3.2	13.6	11.8	8.5	12.8	10.7
විදුලි සංදේශ සේවා (ග්‍රාහකයින් සංඛ්‍යාව)*									
ස්ථීර රැහැන් සහිත දුරකථන ('000)	1,884	2,742	2,087	2,215	2,215	3,712	3,025	3,146	3,146
වර්ධන අනුපාතය	51.5	45.5	50.4	46.5	46.5	35.4	44.9	42.0	42.0
ජංගම දුරකථන ('000)	5,412	7,983	5,959	6,447	6,447	10,803	8,832	9,000	9,000
වර්ධන අනුපාතය	61.0	47.5	60.1	50.5	50.5	35.3	48.2	39.6	39.6
ජංගම සහ ස්ථීර රැහැන් සහිත මුළු දුරකථන ගණන ('000)	7,297	10,726	8,045	8,662	8,662	14,515	11,856	12,146	12,146
වර්ධන අනුපාතය	58.4	42.0	57.4	49.5	49.5	35.3	47.4	40.2	40.2
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල ('000)	130	202	150	150	150	232	208	223	223

මූලාශ්‍රය : ලංකා විදුලිබල මණ්ඩලය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

*කාල පරිච්ඡේදය අවසන් වන විට

බාහිර අංශයේ වර්ධනය

4 වගුව
අපනයන ක්‍රියාකාරීත්වය 2007-2008

අයිතමය	ඇ.ඩො. මිලියන					
	2007			2008		
	ජන - ජූලි	අගෝ - දෙසැ.	එකතුව	ජන - ජූලි	අගෝ - දෙසැ.	එකතුව (a)
කෘෂිකාර්මික නිෂ්පාදන	795.6	711.6	1,507.2	1,099.6	863.2	1,962.8
තේ	530.5	494.7	1,025.2	767.9	617.1	1,385.0
රබර්	64.3	45.0	109.4	75.1	51.8	126.9
පොල් නිෂ්පාදන	78.1	63.1	141.2	81.9	41.0	122.9
අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන	122.8	108.8	231.5	174.7	153.3	328.0
කාර්මික නිෂ්පාදන	3,339.0	2,581.5	5,920.5	3,550.9	2,667.6	6,218.5
රෙදිපිළි හා ඇඟළුම්	1,893.6	1,448.1	3,341.7	1,972.2	1,423.9	3,396.1
බනිජ තෙල්	89.6	79.3	168.9	165.4	114.6	280.0
අනෙකුත් කාර්මික නිෂ්පාදන	1,355.8	1,054.2	2,410.0	1,413.4	1,129.0	2,542.4
මැණික්	65.3	41.5	106.8	63.4	44.0	107.3
අනෙකුත් අපනයන	24.2	181.7	205.9	22.9	196.1	219.0
මුළු අපනයන ප්‍රමාණය	4,224.2	3,516.3	7,740.5	4,736.7	3,770.9	8,507.6

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

(ii) ප්‍රක්ෂේපන

5 වගුව
ආනයන ක්‍රියාකාරීත්වය- 2007-2008

අයිතමය	ඇ.ඩො. මිලියන					
	2007			2008		
	ජන - ජූලි	අගෝ.- දෙසැ.	එකතුව	ජන-ජූලි	අගෝ.- දෙසැ.	එකතුව
පාරිභෝගික භාණ්ඩ	1,011.4	756.4	1,767.8	1,313.4	753.7	2,067.1
හාල්	5.5	33.2	38.7	37.1	12.9	50.0
සීනි	99.4	54.7	154.1	119.2	65.4	184.6
අනිකුත් ආහාර හා පාන වර්ග	362.7	275.3	638.0	531.8	310.0	841.8
පාරිභෝගික නොවන භාණ්ඩ	543.8	393.2	937.0	625.3	365.4	990.7
අන්තර් මධ්‍ය භාණ්ඩ	3,620.7	3,126.6	6,747.3	5,122.6	3,628.8	8,751.4
පෙට්‍රොලියම් නිෂ්පාදන	1,249.1	1,247.7	2,496.8	2,088.9	1,646.5	3,735.4
තිරිඟු පිටි නිෂ්පාදන	133.6	100.3	233.9	269.4	84.8	354.2
පොහොර	80.9	111.6	192.5	227.9	139.7	367.6
රෙදිපිළි හා ඇඟළුම්	937.3	694.9	1,632.2	978.0	712.0	1,690.0
අනෙකුත් අන්තර් මාධ්‍ය භාණ්ඩ	1,219.8	972.1	2,191.9	1,558.4	1,045.8	2,604.2
ආයෝජන භාණ්ඩ	1,418.5	1,266.7	2,685.2	1,759.4	1,596.8	3,356.2
අනෙකුත් ආනයන එකතුව	55.8	44.4	100.2	71.4	28.5	100.0
එකතුව	6,106.4	5,194.1	11,300.5	8,266.8	6,007.8	14,274.7

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

(ii) ප්‍රක්ෂේපන

6 වගුව
ගෙවුම් තුලනය - 2007

ඇ.ඩො. මිලියන

අයිතමය	2008		
	කාර්තු 1	කාර්තු 2	වාර්ෂික (a)
අ. වෙළඳ ශේෂය	-1,407	-1,677	-5,769
අපනයන	1,878	2,010	8,506
ආනයන	3,285	3,687	14,275
ආ. සේවා	60	63	242
ලැබීම්	487	460	1,930
ගෙවීම්	427	397	1,689
ඇ. ආදායම් (ශුද්ධ)	-55	-223	-379
ලැබීම්	154	37	225
ගෙවීම්	208	260	604
ඈ. භාණ්ඩ, සේවා හා ආදායම් (ශුද්ධ)	-1,402	-1,837	-5,906
ඉ. ජංගම සංක්‍රාම (ශුද්ධ)	686	675	2,828
පෞද්ගලික සංක්‍රාම (ශුද්ධ)	673	659	2,749
නිල සංක්‍රාම (ශුද්ධ)	13	17	79
ඊ. ජංගම ගිණුම	-716	-1,162	-3,078
උ. ප්‍රාග්ධන ගිණුම	54	72	154
පෞද්ගලික ප්‍රාග්ධන සංක්‍රාම (ශුද්ධ)	31	41	8
නිල ප්‍රාග්ධන සංක්‍රාම (ශුද්ධ)	23	31	146
ඌ. මූල්‍ය ගිණුම	800	882	3,224
දිගු කාලීන (ශුද්ධ)	492	336	1,868
සෘජු ආයෝජන	155	158	800
විදේශ සෘජු ආයෝජන (ශුද්ධ)	155	158	800
පෞද්ගලික රණ ලැබීම්	0	0	0
පෞද්ගලික දිගුකාලීන (ශුද්ධ)	77	21	153
ලැබීම්	98	48	325
ගෙවීම්	21	27	168
රජයේ දිගුකාලීන (ශුද්ධ)	261	157	915
ලැබීම්	415	444	1,775
ගෙවීම්	155	287	860
කෙටි කාලීන (ශුද්ධ)	308	546	1,375
ආයෝජන කලඹ (ශුද්ධ)	22	-43	182
පෞද්ගලික කෙටිකාලීන (ශුද්ධ)	40	709	697
වාණිජ බැංකු (ශුද්ධ)	60	-118	200
රජයේ කෙටිකාලීන (ශුද්ධ)	187	-2	278
එ. වැරදි හා අත්හැරීම්	307	152	0
ඒ. සමස්ත ශේෂය	446	-56	300
ඔ. මූල්‍ය වෙනස්වීම්	-446	56	-300

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහබැංකුව

(a) ප්‍රක්ෂේපන

7 වගුව

විදේශ සංචිත

අයිතමය	ඇ.ඩො.මිලියන				
	2006 අවසානයේ	2007 අවසානයේ	ජූලි-08	අගෝ.-08	සැප්.-07
මුළු විදේශ සංචිත	4,005.4	4,956.4	5,546.4	5,525.5	
ආනයන ආවරණය කළහැකි කාල සීමාව (මාස)	4.7	5.3	4.9	4.8	N/A
දළ නිල සංචිත	2,836.8	3,508.2	4,089.5	4,204.1	
ආනයන ආවරණය කළහැකි ප්‍රමාණය (මාස)	3.3	3.7	3.6	3.7	N/A

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව

8 වගුව

ගෙවීමට ඇති විදේශ ව්‍යවහාර මුදල් ණය ප්‍රමාණය

අයිතමය	ඇ.ඩො.මිලියන	
	2008 අගෝස්තු අග	
ගෙවීමට ඇති සම්පූර්ණ ණය	30,612.8	
රාජ්‍ය විදේශ ණය	12,843.8	
ඩොලර් මත පදනම් වූ දේශීය ණය	1,746.1	
ශ්‍රී.සං.බැ.	1,413.6	
වි.ව.බැ. ඒකක	332.5	

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව

9 වගුව

විදේශීය ව්‍යවහාර මුදලින් ලබාගත් දැනට පවතින රාජ්‍ය දේශීය ණය

	ඇ.ඩො.මිලියන.	
	2007 අවසානය	2008 අගෝස්තු අග
නොගෙවා ඉතිරිව ඇති විදේශීය මුළු ණය	1,659.2	1,746.1
වි.ව.බැ. ඒකක	864.0	332.5
ශ්‍රී.සං.බැ.	795.3	1,413.6
ලැබීම්	480.5	945.4
වි.ව.බැ. ඒකක	265.5	77.0
ශ්‍රී.සං.බැ.	215.0	868.4
ගෙවීම්	280.8	858.5
වි.ව.බැ. ඒකක	280.8	608.5
ශ්‍රී.සං.බැ.	0.0	250.0

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව

10 වගුව

කෝරාගත් විදේශ විනිමය අනුපාතයන් ගේ විචලනය (ඇ.ඩොලරයට සාපේක්ෂව)

මුදල් ඒකක	අධි ප්‍රමාණය (+)/ අව ප්‍රමාණය (-)		ජංගම ගනුම් හිඟය (-)/ අතිරික්තය(+) (ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)	උද්ධමනය (වාර්ෂික සාමාන්‍ය)*
	2006 අග - 2007 අග	2007 අග - 2008 සැප්.	2007	2007
ශ්‍රී ලංකා රුපියල්	-0.93	0.75	-4.2	17.5
ඉන්දියන් රුපියල්	12.36	-14.91	-1.8	6.4
බංගලාදේශ ටකා	1.04	-0.29	0.5	9.1
පකිස්ථාන් රුපියල්	-0.43	27.95	-4.9	7.6
සිංගප්පූරු ඩොලර්	6.31	0.91	24.3	2.1
තායිලන්ත බාත්	5.26	-1.22	6.1	2.2
තායිවාන් ඩොලර්	-5.45	6.89	8.3	1.6
ඉන්දුනීසියානු රුපියල්	-3.86	-0.45	2.5	6.4
පිලිපීන පෙසෝ	18.95	-12.91	4.4	2.8
කොරියානු වොන්	-0.65	-23.01	0.6	2.5
ජපාන යෙන්	6.36	7.51	4.9	0.1

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහබැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

* ඉන්දියානු සමාගම් පාරිභෝගික මිල ගණන් හැර

11 වගුව

ශ්‍රී ලංකා මහබැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්

කාල පරිච්ඡේද අවසානය	දළ(පොත් අගය)	රුපියල් බිලියන
		ශුද්ධ ප්‍රති ගැනුම් (පොත් අගය)
2005	50.4	36.5
2006	66.7	66.2
2007	41.8	41.79
08 සැප්තැම්බර් අග	10.59	16.53

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහබැංකුව

12 වගුව
පෞද්ගලික අංශයේ ණය සංයුතිය හා වර්ධනය
(අත්තිකාරම්වල කාර්තුමය සමීක්ෂණයන් පදනම්ව)

අරමුණ / අංශය	සංයුතිය				වර්ධනය %			
	දෙසැ - 06	දෙසැ - 07	මාර්තු - 08	ජූනි - 08	දෙසැ - 06	දෙසැ - 07	මාර් - 08	ජූනි-08
වෙළඳ	29.1	30.6	30.7	31.0	12.5	28.0	27.6	25.4
අපනයන	5.6	7.2	6.8	7.1	(4.4)	56.1	54.6	26.3
ආනයන	9.1	9.3	9.3	9.3	13.9	24.6	24.0	16.4
තොග/ සිල්ලර වෙළඳාම හා වෙනත්	14.4	14.1	14.6	14.7	19.8	19.2	20.0	31.3
පරිභෝජනය	19.4	20.6	19.7	19.7	41.4	29.2	12.2	9.0
පාරිභෝගික හාණ්ඩ වෙන්	2.0	1.6	1.7	1.5	(3.7)	(4.6)	35.9	4.3
පෞද්ගලික අවශ්‍යතා	14.8	16.2	15.1	15.2	50.8	33.0	7.2	6.6
ණය කාඩ්පත් මගින් ලබාගත් ණය	2.6	2.9	2.9	2.9	42.2	33.5	29.9	26.3
නිවාස	16.2	16.6	16.2	15.6	41.5	24.7	17.8	10.8
පෞද්ගලික නිවාස	12.3	12.5	12.4	12.1	33.7	22.9	20.5	15.6
ඉදිකිරීම්/ ව්‍යාපාර ස්ථාන	1.4	1.1	1.0	0.8	72.5	(7.4)	(32.0)	(36.7)
දේපල සංවර්ධන	2.4	3.0	2.8	2.6	75.0	52.8	38.7	16.7
කාර්මික	8.8	8.2	8.9	8.9	14.7	13.6	33.8	36.5
මූල්‍ය	6.1	6.5	6.1	5.9	49.2	28.3	11.4	10.6
තෘෂිකාර්මික	3.9	4.0	4.4	4.4	14.3	26.1	31.8	25.3
සංචාරක	1.5	1.2	1.4	1.5	25.2	(3.6)	28.1	32.8
සේවා	5.3	5.2	5.5	5.6	0.4	20.3	26.8	31.2
වෙනත්	9.7	7.1	7.1	7.4	45.2	(10.8)	(21.2)	(10.2)
එකතුව	100.0	100.0	100.0	100.0				

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහබැංකුව

13 වගුව

පොළී අනුපාතවල වෙනස්වීම් 2006 - 2008

පොළී අනුපාතය	2006 දෙසැ. අග	2007 දෙසැ. අග	2008 මාර්තු අග	2008 ජූනි අග	2008 සැප්. අග
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොළී අනුපාත					
ප්‍රතිමිලදී ගැනීම් අනුපාත	10.00	10.50	10.50	10.50	10.50
නැවත ප්‍රති මිලදී ගැනීමේ අනුපාතය	11.50	12.00	12.00	12.00	12.00
බරතැබූ සාමාන්‍ය අන්තර් බැංකු ඒකාභේදන මුදල් අනුපාතය (බදු ඇතුළුව)					
බරතැබූ සාමාන්‍ය අන්තර් බැංකු අනුපාතය	14.47	24.99	17.58	13.11	19.34
බරතැබූ සාමාන්‍ය වෙන්දේසි අනුපාතය					
	11.06	11.98	11.90	11.68	-
භාණ්ඩාගාර බිල්පත් අනුපාතය					
දින - 91	12.76	21.30	18.39	-	17.22
දින - 180	12.78	19.99	18.96	18.13	18.28
දින - 364	12.96	19.96	19.00	18.53	19.06
ණය දීමේ අනුපාතය					
බරතැබූ සාමාන්‍ය ප්‍රමුඛ ණයදීමේ අනුපාතය (සතිපතා)	15.19	17.95	18.61	19.07	21.19
බරතැබූ සාමාන්‍ය ප්‍රමුඛ ණයදීමේ අනුපාතය (මාසපතා)	14.74	17.00	17.95	18.83	19.82
බරතැබූ සාමාන්‍ය ප්‍රමුඛ ණයදීමේ අනුපාතය (කාර්තුමය)	16.56	18.08	18.32	19.07	
තැන්පතු අනුපාත					
බරතැබූ සාමාන්‍ය තැන්පතු අනුපාතය	7.60	10.31	10.47	10.92	11.03
බරතැබූ සාමාන්‍ය ස්ථිර තැන්පතු අනුපාතය	11.50	15.49	15.76	16.14	16.50

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහබැංකුව

14 වගුව
රු.100,000/= ස්ථාවර තැනැපතු සඳහා පිරිනමන ලද පොලී අනුපාත

බැංකුව	2007 දෙසැම්බර් අග			2008 ජූනි අග			2008 සැප්තැම්බර් අග		
	මාස 3	මාස 6	මාස 12	මාස 3	මාස 6	මාස 12	මාස 3	මාස 6	මාස 12
රාජ්‍ය බැංකු									
ලංකා බැංකුව	14.50	14.50	14.50	14.50	14.50	14.50	14.50	14.50	14.50
මහජන බැංකුව	14.50	14.50	14.50	17.00	14.50	14.50	17.00	14.50	14.50
දේශීය පෞද්ගලික බැංකු									
කොමර්ෂල් බැංකුව	17.00	16.00	16.00	17.00	17.50	18.00	17.00	17.25	17.50
DFCC වර්ධන බැංකුව	18.00	18.50	18.00	18.00	18.50	18.00	18.00	18.50	18.00
හැටන් නැෂනල් බැංකුව	17.50	18.00	16.50	17.00	17.00	16.50	17.00	17.50	18.00
නේෂන් ට්‍රස්ට් බැංකුව	17.50	17.50	17.50	17.50	17.50	17.50	17.00	17.75	18.25
ජා.සං.බැංකුව	18.50	19.00	19.00	17.50	18.00	18.50	17.25	18.00	18.50
සම්පත් බැංකුව	17.00	18.00	17.00	17.00	18.00	17.00	17.00	18.00	17.00
පැන් ඒෂියා බැංකුව	18.50	19.00	19.00	17.75	17.75	17.50	17.00	17.50	17.50
සෙලාන් බැංකුව	18.50	16.00	17.25	18.50	17.00	18.00	17.00	17.00	18.00
යූනියන් බැංකුව - කොළඹ	17.00	17.00	13.00	17.00	17.00	13.00	17.00	17.00	13.00
විදේශ බැංකු									
සීටී බැංකුව, එන්.ඒ.	10.00	10.00	10.00	10.00	10.00	11.00	10.00	10.00	11.00
ඩොයිෂ් බැංකුව	14.50	6.50	10.00	15.25	6.50	10.00	12.75	-	10.00
හබ්බ් බැංකුව	12.50	13.00	13.25	12.50	13.00	13.25	12.50	13.00	13.25
හොංකොං ෂැංහයි බැංකුව	17.50	17.80	18.00	16.00	16.00	17.50	15.50	15.50	17.50
ඉන්දියන් බැංකුව	14.00	14.00	14.00	14.00	14.00	14.00	14.00	14.00	14.00
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	11.00	11.50	12.00	16.00	15.00	16.00	16.00	15.00	16.00
මුස්ලිම් කොමර්ෂල් බැංකුව	16.00	16.00	17.00	16.50	17.00	16.50	16.50	17.00	16.50
පබ්ලික් බැංක් බර්හාඩ් ස්ටැන්ඩර්ඩ් චාටඩ් බැංකුව	13.00	13.50	12.70	16.25	16.75	17.00	16.25	16.75	17.00
ඉන්දියානු රාජ්‍ය බැංකුව	12.00	12.00	13.00	15.00	15.00	16.00	15.00	15.00	16.00
යූනියන් බැංකුව (පකිස්තාන්)	12.50	13.00	13.50	12.50	13.00	13.50	12.50	13.00	13.50
ICICI බැංකුව	18.00	18.50	17.00	17.50	18.00	18.00	17.00	17.50	18.00
භාණ්ඩාගාර බිල්පත් අනුපාත									
ජා.ඉ.බැ. වසර 1 ස්ථාවර තැන්පතු අනුපාත	21.30	19.99	19.96	17.29	18.17	18.53	17.22	18.28	19.06
මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහබැංකුව විදේශ ආධාර			15.00			15.00			15.00

15 වගුව
කොළඹ පාරිභෝගික මිල දර්ශකය-වියදම් අගයන්ගේ විචලනයන්

	රුපියල්			වෙනස		
	බර තැබීම	සැප්-07	සැප්-08	රුපියල්	%	වෙනසට ඇතිකල දායකත්වය
ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග	46.7	14,136.92	18,254.74	4,117.82	29.1	56.5
ආහාර		13,766.73	17,813.04	4,046.31	29.4	55.5
පාන් සහ ධාන්‍ය		5,320.16	7,371.04	2,050.88	38.5	28.1
මස් සහ මස් නිෂ්පාදන		951.91	1,231.03	279.13	29.3	3.8
මාළු සහ මුහුදු ආහාර		1,970.40	2,433.95	463.55	23.5	6.4
කිරි, එස් සහ බිත්තර		2,158.00	2,832.21	674.21	31.2	9.3
තෙල් සහ මේදය		473.98	633.11	159.13	33.6	2.2
පළතුරු		611.68	632.67	20.99	3.4	0.3
එළවළු		901.82	969.10	67.28	7.5	0.9
සීනි, ජෑම්, පැණි, වොක්ලට් සහ රසකැවිලි		444.46	555.06	110.60	24.9	1.5
ආහාර නිෂ්පාදන		934.32	1,154.86	110.60	24.9	1.5
මධ්‍යසාර නොවන පාන වර්ග		370.19	441.69	71.51	19.3	1.0
කෝපි, තේ සහ කොකෝවා		250.24	295.97	45.74	18.3	0.6
බණිජ ජලය, සිසිල් බීම, පළතුරු සහ එළවළු යුෂ		119.95	145.72	25.77	21.5	0.4
ඇඳුම් සහ පාවහන්	3.1	783.53	866.92	83.39	10.6	1.1
නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන	18.3	6,927.62	7,667.94	740.32	10.7	10.2
ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ සහ දෛනික ගෘහ නඩත්තු කිරීම්	3.2	773.94	933.27	159.32	20.6	2.2
සෞඛ්‍ය	4.2	880.96	1,296.43	415.47	47.2	5.7
ප්‍රවාහන	9.5	3,167.03	4,671.54	1,504.51	47.5	20.6
සංනිවේදන	4.4	953.68	795.45	(158.22)	(16.6)	(2.2)
විනෝදාත්මක සහ සංස්කෘතික කටයුතු	2.2	469.43	531.22	61.79	13.2	0.8
අධ්‍යාපන	5.8	1,390.76	1,507.09	116.34	8.4	1.6
අනෙකුත් භාණ්ඩ හා සේවා	2.7	521.17	767.12	245.95	47.2	3.4
සියලුම අයිතම	100.0	30,005.04	37,291.72	7,286.68	24.3	100.0

මූලාශ්‍රය : ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව

ඇමුණුම 11

ආදායම් ඇස්තමේන්තු සඳහා උපකල්පන-2009

මූලික අංශයන්හි වර්ධන අනුපාතයන්

	2008	2009
කෘෂිකර්මය සහ පශු සම්පත්	6.1	5.6
ධීවර	7.7	9.0
කාර්මික	6.9	8.2
නිෂ්පාදන කර්මාන්ත	6.0	7.0
විදුලිය, ගෑස්, හා ජලය	6.7	7.8
ඉදිකිරීම්	8.0	9.7
සේවා	6.3	6.7
ප්‍රවාහන හා සංනිවේදන	8.6	8.7
හෝටල් සහ ආපනශාලා	1.0	5.0
බැංකු සහ රක්ෂණ	7.2	7.5
පෞද්ගලික සේවා	6.2	6.3
▪ උද්ධමනය - ද.දේ.නි.අවධමනකය (%)	16.0	11.0
▪ සේවා වියුක්ති අනුපාතය (%)	5.2	5.0
▪ පෞද්ගලික ආයෝජන (ද.දේ.නි.%)	23.0	23.9

එකතුකල අගය මත බදු (වැට්)

ශුන්‍ය අනුපාතය	අපනයන භාණ්ඩ
මූලික අනුපාතය (5%)	පෙට්‍රල්
සම්මත අනුපාතය (15%)	පොදු අයිතම
සුබෝපහෝගී අනුපාතව (20%)	සුබෝපහෝගී පාරිභෝගික භාණ්ඩ (මෝටර් වාහන, මත්පැන් වායු සම්කරණ ශීතකරණ රෙදිසෝදන යන්ත්‍ර, රූපවාහිනී, ඇන්ටනා, කැමරා සහ ආභරණ) ප්‍රතිගෙවුම් 15% දක්වා සීමාකර ඇත.
නිදහස් කිරීම්	වැට් පනතෙහි අඩංගු එකතු කල අගය මත බදු නිදහස් කිරීමේ ලැයිස්තුවේ සඳහන් භාණ්ඩ හා සේවා

ආනයන වටිනාකම

	ඇ.ඩො. මිලියන	
	2008	2009
සහල්	50	16
සීනි	185	192
තිරිඟු ඇට	354	310
අනෙකුත් ආහාර	842	990
අනෙකුත් පාරිභෝගික භාණ්ඩ	990	1,041
එයින් - මෝටර් වාහන	388	408
බණිජ තෙල්	3,736	3,250
පොහොර	368	370
රසායනික ද්‍රව්‍ය	345	365
රෙදිපිළි	1,690	1,781
අනෙකුත් අතරමැදි භාණ්ඩ	2,259	3,030
යන්ත්‍රසූත්‍ර	1,533	1,800
ප්‍රවාහන	379	454
ගොඩනැගිලි ද්‍රව්‍ය	1,043	1,251
අනෙකුත්	501	490
එකතුව	14,275	15,340

ආනයන සංයුතිය

වර්ගය	මුළු ආනයනයෙන් % ලෙස	
	2008	2009
පාරිභෝගික භාණ්ඩ	19.5	19.0
අන්තර් භාණ්ඩ	60.0	60.0
ආයෝජන භාණ්ඩ	20.5	21.0

රේඛු බදු

	ඇ.ඩො. මිලියන	
	2008	2009
ආනයන වටිනාකම	14,275	15,340
වර්ධනය	26.3	7.7

බදු ව්‍යුහය

ශුන්‍ය බදු	ඉහළ අගය සහිත භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ
2.5%	මූලික අමුද්‍රව්‍ය
6.0%	අර්ධ නිමි භාණ්ඩ
15.0%	අතරමැදි නිෂ්පාදන, අමතර කොටස් යනාදිය
28.0%	මෝටර් රථ හා අනිකුත් නිමි භාණ්ඩ

සුරාබදු/නිෂ්පාදන බදු

	2008	2009
සැර මත්පැන් බීර ප්‍රමාණය (ලී.මිලියන)	46	48
මෝල්ට් වලින් නිෂ්පාදිත මත්පැන් බීර ප්‍රමාණය (ලී.මිලියන)	63	68
සීගරට් ප්‍රමාණය (දුම්වැටි මිලියන)	4,425	4,325
වායු කවන ලද ජල ප්‍රමාණය (ලී.මිලියන)	140	145
පෙට්‍රල් ප්‍රමාණය (ලී.මිලියන)	610	646
ඩීසල් ප්‍රමාණය (ලී.මිලියන)	2,000	2,200
භූමිතෙල් ප්‍රමාණය (ලී.මිලියන)	290	310
මෝටර් රථ (රු. මිලියන) (නිෂ්පාදන බදු පදනම මත)	11,000	14,000
විදුලි හා අනෙකුත් භාණ්ඩ (රු. මිලියන) (නිෂ්පාදන බදු පදනම මත)	4,838	5,100

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු (දුම්වැටි 1,000 ක් සඳහා) 2008. 09.31 දිනට

	රු.
එකක් දිග මි.මී. 60 ට නොඉක්මවූ දුම්වැටි	2,215
එකක් දිග මි.මී. 60 ට වැඩි නමුත් දිග මි.මී. 67 ට අඩු දුම්වැටි	5,048
එකක් දිග මි.මී. 67 ට වැඩි නමුත් දිග මි.මී. 72 ට අඩු දුම්වැටි	7,745
එකක් දිග මි.මී. 72 ට වැඩි නමුත් දිග මි.මී. 84 ට අඩු දුම්වැටි	9,380
එකක් දිග මි.මී. 84 ට වැඩි දුම්වැටි	10,870

සුරාබදු ව්‍යුහය

	සම්මත සැර ලීටරයකට රුපියල්
පොල් වලින් සෑදූ / උක් පැණි අරක්කු	515.00
මෙරට නිෂ්පාදිත විදේශ මධ්‍යසාර	690.00
සාන්ද්‍රණය 5% ට වැඩි මෝල්ට් මද්‍යසාර (බීර) (ලීටරයට)	63.50
සාන්ද්‍රණය 5% අඩු මෝල්ට් මද්‍යසාර (ලීටරයට)	47.50
සාන්ද්‍රණය 4% වැඩි වයින	415.00
වායු කවන ලද ජලය (ලීටරයකට)	6.00

බණිජ තෙල් අනුපාත ව්‍යුහය

පෙට්‍රල්	ලීටරයකට රු. 20.00
ඩීසල්	ලීටරයකට රු. 2.50

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන)

මෝටර් රථ කීරුගාස්තු ව්‍යුහය	
(1) පෙට්‍රල්	
කාර්	
සහ සෙ.මී. 1000 නොඉක්මවූ	34%
සහ සෙ.මී. 1000 - 1600	44%
සහ සෙ.මී. 1600 ඉක්මවූ	64%
සුබෝපහෝගී වර්ගයේ - ආසන දහය	64%
කුඩා වෑන් රථ - භාණ්ඩ ප්‍රවාහනය කරන	34%
ස්වයංක්‍රීය ත්‍රිරෝද රථ	04%
ටීසල්	
කාර්	
සහ සෙ.මී. 1600 නොඉක්මවූ	100%
සහ සෙ.මී. 1600 ඉක්මවූ	120%
වෑන්	
සහ සෙ.මී. 1500 නොඉක්මවූ	100%
සහ සෙ.මී. 1500 ඉක්මවූ	120%
සුබෝපහෝගී ආකාරයේ - ආසන දහය	120%
මගී ප්‍රවාහන වෑන් රථ - (මගීන් 17 ට නොවැඩි)	64%
ස්වයංක්‍රීය ත්‍රිරෝද රථ	14%
තෝරා ගන්නා ලද සුබෝපහෝගී භාණ්ඩ	15% (වාසු සමීකරණ, ශීතකරණ, රෙදිසෝදන යන්ත්‍ර, වැකුම් ක්ලීනර්, විඩියෝ යන්ත්‍ර, ලීප් සහ උඳුන්, හිසකෙස් වියලනයන් සහ කොණ්ඩා සැකසුම් උපකරණ, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර ආදිය)

වරාය හා ගුවන් කොටුපල සංවර්ධන බද්ද

සාමාන්‍ය අනුපාතය	3%
ප්‍රතිඅපනයන සඳහා ආනයන	නිදහස්

ආදායම් බදු

2009 වර්ෂය සඳහා ආදායම් බදු මගින් ප්‍රක්ෂේපිත ආදායම්

අ. බදු ප්‍රමාණයන් ඉහළ දැමීම

- | | | |
|-----------------------|---|---|
| පුද්ගල ආදායම් බදු | - | ඉහළම බදු අනුපාතය 35% දක්වා වැඩිකිරීම (2006 අයවැය මගින්) |
| සංස්ථාපිත ආදායම් බද්ද | - | ▲ ලැයිස්තුගත කල මෙන්ම නොකල සමාගම් සඳහා 35% කට ඉහළ දැමූ බදු අනුපාතයක් (2006 අයවැය මගින්) |

▲ බොල්ණය ප්‍රතිපාදන සංයුතියෙහි සිදුකරන ලද වෙනස්කිරීම්

ආ. බදු පදනම පුළුල් කිරීම

- දැනටමත් ලබා දී ඇති බදු විරාම එම එක් එක් විරාම කාල පරිච්ඡේදය අවසන්වීමෙන් පසුව තවදුරටත් දීර්ඝ නොකෙරෙනු ඇත.
- ක්‍රමෝපාය සංවර්ධන හා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතීන්හි කරනු ලබන ආයෝජනයන් හැර අනෙකුත් ව්‍යාපෘති සඳහා 2008.04.01 දිනෙන් පසු ආවරණ වන බදු විරාම කාල සීමාව වසර 3 කට වැඩි නොවනු ඇත.
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියකින් ලබන ආදායම මත ආදායම් බදු ගණනය කිරීම, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ ආදායම් බදු ගණනය කරන ආකාරයටම වනු ඇත.
- රක්ෂණ ව්‍යාපාරයක ලාභ හා ආදායම නිශ්චය කිරීමේදී ජීවිත රක්ෂණ සහ අනෙකුත් රක්ෂණයන් එකිනෙකින් ස්වාධීන වූ ව්‍යාපාර ලෙස සලකනු ලැබේ. එක් රක්ෂණ ව්‍යාපාරයකින් ලබන අලාභ එම රක්ෂණ ව්‍යාපාරයෙන් ලබන ලාභ වලින් පමණක් හිලවූ කල හැකිවේ.
- 2007 අප්‍රේල් 01 දින හෝ ඉන්පසු ආරම්භ වන ඕනෑම බදු වර්ෂයක් සඳහා, යම් සමාගමක් බෙදා හරිනු ලබන දළ ලාභාංශ එම වසර සඳහා එහි බෙදාහැරිය හැකි ලාභයෙන් සියයට 25 කට වඩා අඩුවන අවස්ථාවකදී දැනටමත් බෙදා හැර ඇති ලාභයට වඩා, බෙදාහැරිය හැකි ලාභයෙන් තුනෙන් එකක් දක්වා වූ අතිරේක ප්‍රමාණය මත සියයට 15 ක අමතර බද්දක් එම සමාගම ගෙවිය යුතුවේ.
- යම් සමාගමක් සමාගම් ජාලයක පරිපාලන සමාගමක් හෝ සමාගම් ජාලයක පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමක් වන අවස්ථාවක රුපියල් මිලියන 5 කට අඩු බදු ආදායමක් උපයන කුඩා සමාගම් සඳහා අදාළ වන සියයට 15 සාමාන්‍ය බදු අනුපාතයට යටත් නොවනු ඇත.

- බොල් ණය ප්‍රතිපාදනයේ සත්‍ය ප්‍රමාණය හෝ වර්ෂය අවසානයේ තිබෙන ණයගැති ශේෂයෙන් සියයට 1 යන අගයන් දෙකෙන් අඩු අගයට සීමා වන ලෙස බැංකුවක හෝ මූල්‍ය ආයතනයක, බොල් ණය සම්බන්ධයෙන් වන වෙනස්කම් ක්‍රියාත්මක කරන ලදී.
- ව්‍යාපාරය ආරම්භයේ සිට වසර තුනක් සඳහා ආර්ථික සේවා ගාස්තුව අය නොකිරීම නිෂ්පාදන කාර්යයේ නිරත ව්‍යාපාර සඳහා පමණක් සීමා කරනු ලැබීය.
- ආර්ථික සේවා ගාස්තුව අය කිරීමට අදාළ පිරිවැටුමේ සීමාව කාර්තුවකට රු. මිලියන 10 සිට රු. මිලියන 7.5 දක්වා අඩු කෙරිණි.

ඇ. අනෙකුත් වෙනස් කිරීම්

- (අ) ඉදිරියට ගෙන එනු ලබන අලාභ අඩුකිරීම තක්සේරු ආදායමින් සියයට 35 කට සීමා වනු ඇත. (2006 අයවැය)
- (ආ) දේශීය විනුපට කර්මාන්තය, ඒකක භාර සහ ඉදිකිරීම් කර්මාන්තය වැනි ඇතැම් අංශ සඳහා බදු නිදහස් කිරීම් සහ බදු සහන ලබාදීම. ආන්තික ප්‍රතිලාභ සඳහා බදු බැඳියාවෙන් නිදහස් වන සීමාව වැඩි කිරීම.
- (ඇ) අසම්බන්ධන මිල ක්‍රමයේ මූලධර්මයන් හඳුන්වාදීම (2006 අයවැය)

ඈ. බදු පාරිසාලනය දියුණු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග

- (අ) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සමඟ ඇතිකර ගත් වාරික ගෙවීමේ සැලැස්ම අනුව වසර 3 ක් නොඉක්මවන කාලපරිච්ඡේදයක් තුළ බදු ගෙවීම පැහැර හරිනු ලැබූ තැනැත්තෙකු විසින් ගෙවීම පැහැර හරිනු ලැබූ බදු මුදල ගෙවනු ලබන්නේ නම් 2005 මාර්තු 31 දින හෝ ඊට පෙර අවසන් වන ඕනෑම බදු වර්ෂයක් සඳහා ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් එකතු වූ දඩ මුදල ගෙවීම ඉවත් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට බලය පැවරීම.
- (ආ) අඛණ්ඩව වසර 5 ක් තුළ යහපත් බදු අනුකූලතාවයක් දක්වන බදු ගෙවන්නන් සඳහා සහනදායී තීරුබදු අනුපාත සැලසීම
- (ඇ) පසුගිය වසරට වඩා සියයට 20 ක ආදායම් බද්දක් ස්වේච්ඡාවෙන් ගෙවන්නේ නම් ඔවුන්ගේ බදු ප්‍රකාශ තවදුරටත් විමසීමකින් තොරව පිළි ගැනීම (2006 අයවැය)
- (ඈ) තක්සේරුවක් සෑදීම සඳහා දී තිබූ කාලය තක්සේරු වර්ෂය අවසානයේ සිට මාස 36 දක්වා වූ අතර එය මාස 18 දක්වා අඩු කරන ලදී. තවද වාර්තා සපයා නොමැති කාලය අවුරුදු 5 සිට 3 දක්වා අඩු කරන ලදී. (2006 අයවැය මගින්)
- (ඉ) අභියාචනා ලිපියක් ලැබුණ දින සිට දින 30 එළඹුන පසු අභියාචනය ලැබුණ ලෙස සැලකීම.
- (ඊ) ජාතික ආරක්ෂක බද්ද, භාණ්ඩ හා සේවා බද්ද, ආදායම් බද්ද සහ පිරිවැටුම් බද්දට අදාළ හිඟ බදු ගෙවීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම, මෙහිදී මෙම හිඟ බදු සම්බන්ධව විශේෂිත ඉලක්ක ලබා දී ඇත. .

ලාභ ලැබීම් / ලාභ පැවරුම් සහ ලාභාංශ : 2008-2009

රු. මිලියන

	2008 අයවැය	2009 අදාළවූ අයවැය
1. ලංකා බැංකුව	1,346	1,346
2. ජාතික ලොතරැයි මණ්ඩලය	25	25
3. ජාතික ඉතිරි කිරීමේ බැංකුව	1,310	1,560
4. මහජන බැංකුව	1,066	1,216
5. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව	75	75
6. විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව	4,500	6,000
7. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව	25	30
8. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව	50	75
9. දේශීය ණය සහ සංවර්ධන අරමුදල	3	5
10. රාජ්‍ය ඖෂධ නිමැවුම් සංස්ථාව	25	25
11. රාජ්‍ය දැව සංස්ථාව	150	150
12. ඩිලාරු ආයතනය	50	100
13. ලංකා විදුලිබල සමාගම	60	100
14. ශ්‍රී ලංකන් ගුවන් සේවය	-	100
15. ශ්‍රී ලංකා ටෙලිකොම්	895	1,340
16. ලංකා කාර්මික ජනපද	31	65
17. සීමාසහිත ලංකා බණිජ වැලි සමාගම	64	65
18. ලංකා පොස්පේට් සමාගම	3	5
19. සීමාසහිත පුස්සැල්ලාව වැවිලි සමාගම	5	0
20. සීමාසහිත කොටගල වැවිලි සමාගම	3	12
21. සීමාසහිත මඩොල්සිම වැවිලි සමාගම	2	2
22. සීමාසහිත මල්වත්ත වැවිලි සමාගම	2	2
23. සීමාසහිත හලාවත වැවිලි සමාගම	10	2
24. ඇල්පිටිය වැවිලි සමාගම	19	20
25. තේ ශක්ති අරමුදල	-	16
26. සීමාසහිත මතුරට වැවිලි සමාගම	-	11
27. ජාතික සංවර්ධන බැංකුව	2	6
28. පරන්තන් රසායනික සමාගම	5	6
29. රජරට සංවර්ධන බැංකුව	10	10
30. රුහුණ සංවර්ධන බැංකුව	15	34
31. සබරගමු සංවර්ධන බැංකුව	12	20
32. කඳුරට සංවර්ධන බැංකුව	10	8
33. ආසියානු ප්‍රතිරක්ෂණ සංස්ථාව	3	3
34. උඹව සංවර්ධන බැංකුව	10	5
35. වයඹ සංවර්ධන බැංකුව	25	15
36. ස්වාධීන රූපවාහිනී සේවය	3	5
37. කුරුණෑගල වැවිලි සමාගම	20	20
38. ලංකා බණිජ තෙල් ගබඩා ටර්මිනලය	125	150
39. ආයෝජන මණ්ඩලය	50	50
40. ජාතික රක්ෂණ භාරකාර අරමුදල	-	125
41. කොළඹ වාණිජ පොහොර සංස්ථාව	-	28
42. අනෙකුත්	31	121
ලාභ පැවරුම් හා ලාභාංශ එකතුව	10,050	13,000

බදු කුලී ආදායම

	රු. මිලියන	
	2008	2009
රජයේ ගොඩනැගිලි සහ නිවාස මත බදු කුලී	688	600
රජයේ වනාන්තර මත කුලී	473	600
ඉඩම් සහ අනෙකුත් කුලී	15	8
ප්‍රාදේශීය වතු සමාගම්වලින් ලැබෙන කල් බදු	380	778
අනෙකුත්	60	50
බදු කුලී ආදායම් එකතුව	1,616	2,036

ගාස්තු සහ අයකිරීම්

	රු. මිලියන	
	2008	2009
රජයේ මුද්‍රණාලය විසින් කරනු ලබන සේවා සඳහා අයකිරීම්	175	175
ගමන් බලපත්‍ර, විසා සහ ද්විත්ව පුරවැසිභාවය සඳහා ගාස්තු	4,019	4,600
අපගමන බද්ද	700	-
විභාග සහ අනෙකුත් ගාස්තු	175	165
මෝටර් රථ පනත යටතේ ගාස්තු සහ අනෙකුත් ලැබීම්	2,830	3,250
අනෙකුත් විවිධ මූලාශ්‍රයන්ගෙන් ලැබීම්	23,186	19,602
එකතුව	31,085	27,792